

ඡඟ රන් බදුනකි

2018 බිනාර මස පුන් පොහේ දින
නිල්ලූ බොද්ධ හාවනා මධ්‍යස්ථානයේ දී

උපුල් නිශාන්ත ගමගේ මහතා
පැවැත්වූ හාවනාමය වැඩසටහන

ප්‍රකාශනය
නිල්ලූ දේශනා ප්‍රකාශන මණ්ඩලය
නිල්ලූ බොද්ධ හාවනා මධ්‍යස්ථානය
නිල්ලූ

අනෙකුත් දේශනා සඳහා;

www.nilambe.net

www.nilambe-deshana.net

විමසීම්;

upulnilambe@yahoo.com

Copyright ටෙපළ් නිගාන්ත ගමගේ

2019 අගෝස්තු

සංස්කරණය : ගුප්තානි ගණස්කේකර මිය

අක්ෂර සංයෝජනය : රැලිරා ඒකනායක මිය

මුද්‍රණය :

විදුරවි ප්‍රින්ටිස්

598A, බංගලාව හන්දිය

පිටකෝට්ටේ, කොට්ටොටේ.

වෙළු : 011 2873304, 0777 305872

ඊමේල් : viduravi123@gmail.com

କିଲ୍ଟରାଇ ପରିଷାନ

36



ප්‍රත්‍යාභානුමෝදනාව

2019 මැයි 10 දින මෙලොචින් සමුගත් අන්තින් විස් ආදරණීය මැණියන්ට සස්‍යර ගමන නිමාකිරීමට කාලාන්තරයක් තිස්සේ දැරූ උත්සාහය ස්ථාපිත වීමට මෙම ධර්ම දානයේ කුසලය ආනිසංසයක් වේවා!

සස්‍යර ගමන කෙටි කර ගැනීමට උත්සාහ දුරණ සියලු දෙනාටම මෙම ධර්ම ග්‍රන්ථය පිටුවහලක් වේවා!

ඡඟ රන් බදුනකි

කළුනාතා මිතුවරදී, මේ පොහොය දැවසේ හැමදෙනාම නිල්ලඹ නාවනා මධ්‍යස්ථානයට විකතු වුණේ කිසියම් ආධ්‍යාත්මික සැහසීමක් සොයාගන්න, විදින්න සහ අත්දකින්න. අප දුන්නවා භොදුවම දුන්නවා මේ ආධ්‍යාත්මික සැහසීම ආධ්‍යාත්මික කියන්නේ අනුහන්තර ඇතුළේ තිබෙන සැහසීම මේ මධ්‍යස්ථානයෙන් අපට රැකෙහින්නේ නැති බව. මේ මධ්‍යස්ථානයෙන් අත්මාරුවට, ණයට විසේ නැතිනම් කිසියම් මුදලකට සැහසීල්ලක් ගන්න නොවෙයි මේ පැමිණියේ. අපේ ආධ්‍යාත්මික සැහසීල්ලයි මේ බාහිර ගොඩනැගිලියි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මෙබදු කැපකිරීමක් අවශ්‍යයයි. සාමාන්‍ය දැවස්වල අප බොහෝ හෝතික දේවල් සමග පොර කනවා රණ්ඩු වෙනවා. තරග කරනවා. අත්පත් කරගන්නවා. ගණුදෙනු කරනවා. මේ ජීවිතය බොහෝම හෝතිකයි. දැව්‍යන්මකයි. සාමාන්‍ය දැවස්වල වින සිතුවිලිත් කන බොන දේවල් ගැන අදින පළදින ගමන් බිමන් ගැන රැපියල් සත ගැන සමහරවිට මේ දිනවල බොලර් ගැන වුණත් ඒ ගැන තමා සිතුවිලි වැඩිපුර ඇතිවන්නේ. ඒ තමා සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය දැව්‍යන්මකයි හෝතිකයි. වය ඇතුළේ ඒ හෝතික දැව්‍ය ඇතුළේ අපේ මනුෂ්‍ය ජීවිතය තිරිවී තිබෙන්නේ. අප සිරකරුවන් බවට පත්වී සිටින්නේ මේ අපේම හෝතික, දැව්‍ය, වස්තුන් අතර. ඔරලෝසුවන් සමග අප තිරවෙලා. කරලැන්චරයන් සමග අප තිරවෙලා. වාහනෙග් සමග පාරේ තිර වෙනවා. නීති රීති සමගහිරවෙලා. ආදායම් වියලුම් සමග තිරවෙලා. යුතුකම් වගකීම් සමග. දැන් මේ ජීවිතය කාවත් දැනෙනවා. මේ ජීවිතය ගණන් ගන්නේ නැතිව සිටින්න පුළුවන් විසේ නැතිනම් මෙය තමා ජීවිතය කිය සිතමින් විවැනි සිතුවිල්ලක් ඇතිකරගෙන රැවටිසිටින්නත් පුළුවන් කාලයක්. දිගටම නොවෙයි.

නමුත් වියට වඩා වෙනස් දැක්මක් අපට තිබෙන නිසයි මේ ද්‍රව්‍ය වෙනස් ආකාරයකට ගත කරන්නට තීරණය කළේ. ඒ තීරණයේ ප්‍රතිචලනයක් තමා මේ පැදුරක් උඩි, කොට්ටෙයක් උඩි වාඩි විසින්නේ. හර අව්‍යෝගී ජීවිතයක්. ව්‍යවහාර ජීවිතයකට පොහොය ද්‍රව්‍යක ලොකු විවේකයක් ලැබෙනවා. ගේරයටත් විවේකයක් ලැබෙනවා. කටටත් විවේකයක් ලැබෙනවා. ඒ දෙකටම වඩා සිතට මනසට විවේකයක් ලැබෙනවා. දුවන්නේ දැගලන්නේ නැහැ. අමාරුවෙන් හෝ වික තැනක සිටිනවා. ඇවිදුන්නේ හෙමිතිට. ඇගට මහන්සීයක් නැහැ. සාමාන්‍ය ද්‍රව්‍යක දැනෙහි කාසික තෙහෙරුව දැනෙන්නේ නැහැ.

මේ ගේරයට විවේකය අවශ්‍යයයි. ඒ විවේකය නින්දෙදී ලැබෙනවා. නමුත් අපේ අව්‍යෝගී ජීවිතය කාර්යය බහුල ජීවිතය නිසා නිත්දත් අඩු වෙලා විය අඩු වුණාට කමක් නැහැ නමුත් ඒ ලැබෙන නිදාගන්න පැය කිහිපයේ හෝ ගුණාත්මක බව හොඳටම අඩුවෙලා. වමනිසා ගුණාත්මක විවේකයක් ලැබෙන්නේ නැහැ පැය ගාණක විවේකයක් ලබාදුවට. රේඛා අපේ කටට විවේකයක් අවශ්‍යයයි. කටා නොකර සිටීමත් වික්තර විවේකයක්. අද වගේ ද්‍රව්‍යක කටා බහ හොඳටම අඩුයි. නොකරනවාම වගේ ගණන් කරන්න පූළුවන් වචන කියක්ද අද කටා කරන්නේ. විඛ්‍ර විවේකයක් අපේ කටටත් අවශ්‍යය. ඒ බාහිර විවේකය. රේඛා එකා කටා කරන වචන කිහිපය හෝ කටා කරන්නේ අමුණුම විෂයක් ගැන මෙහෙදී. සාමාන්‍ය ජීවිතයේදී කටා කරන විෂයන් විකක් ගැනවත් කටා කරන්නේ නැහැ. දහම කෙළින්ම නොකළ යුතු කටා මෙසට මාතෘකා තිස් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. මේ මාතෘකා තිස් දෙක ආධ්‍යාත්මික සභාස්‍යීල්ල සොයාගෙන යන කෙනෙකු රිසින් නොකළ යුතු කටා කියා. දේශපාලනය ගැන කටාව, මැති ඇමතිවරු ගැන, නළ නිශ්චයන් ගැන, රත් විරැවන් ගැන, සොරැන් වංචාකාරයන් ගැන වැනි මාතෘකා ඒ අතර තිබෙනවා. කෙනෙකු සිගෙන්න පූළුවන් මේ මාතෘකා අතහැරියාත් අපට කටා කරන්න

දෙයක් නැතිවෙයි. ව්‍යපමණාටම මේ නොකළයුතු කඩාවලට වර්තමාන මනුෂයයා කව්‍යකටත් වඩා අඳුලා ගැලීලා. අවදිවෙන්නේත් ඒ මාතෘකා සමග. නැම ආකාරයකින්ම ඔලුවට ඇතුළු කරගන්නේත් ඔවැනි මාතෘකාම තමා.

මොහොතුකට සිතා බලන්න මේ මනුෂයත්වය කියන්ගේරන් බඳුනක්. රත්තරන්වලටත් වැඩිය වඩා වටිනා බඳුනක් මිනිස් පිවිතය කියන්ගේ. රත්තරන් ව්‍යපමණ වටින්නේ නැහැ මනුෂයත්වය තරම්. මක්නිසාද රත්තරන්වලට මනුෂයත්වය පුවමාරු කරගන්න බැහැ. රත්තරන් දී මනුෂයත්වය ගන්න බැහැ. ව්‍යතකාට මේ රන් බඳුනට අප මොනවද දැමාගන්නේ. ඇයි අප කසල බඳුනක් බවට පත්වෙන්නේ. කසල භාජනයක් බවට ඇසුම්කින්දීම සහ කඩා බහු නිසා. මේ දෙකම නිසා. ඇසුම්කින්දීමයි කියවීමයි කඩාවයි මේ සියල්ලම විකයි. මේ සියල්ල වින්නේ වචනයට. අනිත් අයගේ කුණු අතුල්ලා අතුල්ලා කුණු ගුලියක් සඳා අපට විකුණුනවා. අප මුදල් දී මිලයට ගන්නවා. අප මහන්සියෙන් හමිඳ කරන, නිදි මරාගෙන නොකා නොධී වෙනස්සි උපයන මුදල් වියදුම් කර අප මිලයට ගන්නේ මොනවද? කවුරු හෝ කාගේ හෝ කුණු අතුල්ලා අඩුරා දෙන කුණු ගුලියක් අප සල්ලි දී ගන්නවා. අරගෙන අප විය ගිලිනවා. සමහරවිට උදේ නැගිටිට ගමන් ගිලිනවා. මේවා දිර්වන්නේ නැහැ කාටවත් කාගෙවත් කුණු දිර්වන්නේ නැහැ කියක් දී ගත්තත්. මෙය අපීරණ වෙනවා විය ඉවසන්න බැහැ අපීරණයක් වුණු විට වමනේ යනවා. අප උදේ පාන්දර ගිලපු ඒ කුණු ගුලිය තව කෙනෙකු ඉස්සරහා වමාරනවාකියනවා. වියාට අප අනුහව කරන්න දෙන්නේ අප අර ගිලපු කුණු ගුලිය අපටත් දිර්වන්නේ නැතුවි අප දුමන වමනය. මෝධනම් ඔවුන්ත් විය ගිලිනවා මේ වමනය. වියාට දිර්වන්නේත් නැහැ ඊළාට මුණාගැහෙන කෙනා ඉස්සරහා වමනේ කරනවා.

මෙන්න අපේ වවනය. අපේ කට, අපේ ඇඟුමිකන්දීම, අපේ කියවීම. කොටසක් තම්බ කරනාවා තව කෙනෙකුගේ කුණු අතුල්ලතා. අප වියදම් කර අපීරණ හදාගන්නවා. ආධ්‍යාත්මික අපීරණ අපට නින්ද යන්නේ නැහැ. අපේ සාමය නැහැ. සමූහ නැහැ. නිවනකුත් නැහැ. ඒ නිසා නිවනක්, නිවීමක්, බලාපොරුත්තු වෙන කෙනකු නොකළයුතු කාඩ්බහ ගැන දැනුවත් වෙන්න. මොනවද ඇඟුමිකන් දෙන්න අවශ්‍ය මොනවද කියවන්න අවශ්‍ය. මොනවා ගැනද කාඩ්බහ කරන්න අවශ්‍ය. ඉස්සර නාන්න ගියවීට අනිත් අයගේ පිටවල් අතුල්ලනවා. ඒ අතුල්ලන්නේ පිරිසිදු කිරීමේ වේතනාවෙන්. ඒ ලේතනාව හරිම පවිත්‍රයි. නමුත් අද අතුල්ලන්නේ පිරිසිදු කරන්න නොවේයි. වඩාත් අපීරසිදු කරන්න. විවිට අපත් අපීරසිදු වී අනිත් අයවත් අපීරසිදු කිරීම බරපතල පාපයක්. අයි අපට දුවස පටන්ගන්න බැඳී ධම්ම පදයේ ගාලාවක් කියවා මංගල සූත්‍රයේ කාරණයක් දෙකක් මෙත්ත සූත්‍රයේ ගාලාවක් දෙකක්. වියට කම්මලැයි. නිදිමත විනවා. අසුම් යනවා. නමුත් සිපදුප කුණු කන්දල් හරිම රසවත් හර උත්තේෂනයක් විනවා. අනුන් විවේචනය කිරීම උත්තේෂනයක් ලැබෙන දෙයක්. ඔය සිපදුපවලින් කරන්නේ අනුන්ව විවේචනයන්. ඒ අනුන්ව විවේචනය කිරීම මානසික උත්තේෂනයක්.

අප අවංකවම බණ පදයක් දෙකක් කියවනකොට අසනවීට එතන සිදුවෙන්නේ අපවම විවේචනය කරගැනීමක්. තමන්ව විවේචනය කරගැනීමක්. බණකද කරන්නේ වියයි. එතන නැති කෙනෙකු විවේචනය කිරීම නොවේයි. මේ තමන්ගේ හැරී තේද. මෙහෙමන්. ඒ සිතුවීල්ල වින්නේ නැතිනම් බණක් අසනවීට නැතිනම් බණ පොතක් කියවන විට එතන කුමක් හෝ වරදක් තිබෙනවා, අපට අපේ හැරී පෙන්වන කැඩපතකට තමා දහම කියන්නේ. විමතිසා වික්තරා ආකාරයක තමන්ව විවේචනය වීමක් සිදුවෙන්නට අවශ්‍යයයි. වියට කවුරුතේ කැමති නැහැ. මෙහිදී කවුරුවත් කියා කියන්නේ කාටද මමන්වයට. කිසිම මමන්වයක්

කැමති නැහැ තමන්ව විවේචනයකට ලක්වෙන්න. අඩුපාඩුවක් ගෙන කරා කරන්න තමන්ගේ වරදක්, නිඩසක්, කැලලක්, පෙළුදුක් අහන්න කිසිම මමත්වයක් කැමති නැහැ. මක්තිසාද මමත්වය සිතාගෙන සිටින්නේ විය පරුපුරුණයි කියා. තමන් හරි කියා තමා හැම මමත්වයක්ම සිතාගෙන සිටින්නේ. තමන් සිතන දෙය හරි. මමත්වයක් කිසියම් තැනක තිබෙනවාද විතන අනිවාර්යන්ම මේ තිගමනය සහ සිතුවීල්ල තිබෙනවා. මා හරි. යම් පමණකට මමත්වය තිබෙනවාද ව්‍යපමණවම තමන් නිවැරදියි කියන සිතුවීල්ල ගක්තිමත්ව තිබෙනවා. යම් පමණකට ව්‍යබදු ගක්තිමත් මමත්වයක් තිබෙනවාද ව්‍යපමණවම පුද්ගලය දුර්වලයි. මමත්වයට බැහැ ඔබව සහ මමව ගක්තිමත් කරන්න. මමත්වය හැමවිවම කරන්නේ පුද්ගලයාව දුර්වල කිරීම. මේ දෙක දෙකක්. මමත්වය කියන්නේ විකකට පුද්ගලය කියන්නේ තව දෙයකට. මමත්වයක් නැති පුද්ගලත්වයක් තිබෙන්න පුළුවන්. අනිවාර්යනයන්ම මේ දෙන්නා විකට සිටින්න අවශ්‍ය නැහැ.

යම් පමණකට මමත්වය පුබලද ව්‍යපමණකටම ඒ පුද්ගලය දුර්වලයි. නමුත් පෙනෙන්නේ හරිම ගක්තිමත් කෙනෙකු වගේ ඇයිද පොඩිඩ විහා මෙහා වෙන්න බැහැ ඇගාට කඩන් පැහිනවා. ගහනවා බහිනවා. කිස ගහනවා පොළවේ ගහනවා. සටන් කරනවා. උද්‍යෝගීතා කරනවා. විරැඳුද වෙනවා. තර්පන කරනවා. විර්පන කරනවා ඒහිසා පෙනෙන්නේ හරි ගක්තිමත් වගේ. නමුත් හරි දුර්වල පුද්ගලයෙකු සිටින්නේ. වියාට කිසි දෙයක් දරාගන්න බැහැ. මමත්වය වැඩි වෙන්න වැඩි වෙන්න දරාගැනීම අඩු වෙනවා. ඒ තිසා අඩුපාඩුවක් කවුරු හෝ කියනවීට ඇත්තටම තිබෙන අඩුපාඩුයක් හෝ නැති අඩුපාඩුවක් එහි වෙනසක් නැහැ. කවුරු හෝ විවේචනයක් කරනවීට මමත්වයට විය දරාගන්න බැහැ. වියාට ඉවසන්න බැහැ. වියා වාද කරන්න පටන්ගන්නවා. මමත්වය වැඩි කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්නවා දෙන්න බැහැ. පිම්බිලා සිටින්නේ. හොඳවම පිම්බිලා. අඩුපාඩුවක් පෙන්නා දෙන්න යනවීට

පුපුරනවා. මමත්වය කැමති නැහැ තමන්ට විවේචනය කරගන්න. ඒ නිසා මමත්වය උපකුම දෙකක් නාවිතා කරනවා විවේචනවලින් බේරෙන්න. වික උපකුමයක් තමා වාද කිරීම. වාදයක් පටන්ගන්නවා. වාදයක් පටන්ගත්තම අර මූලික කාරණය යට යනවානේ. දෙවෙනි උපකුමය තමා නිදාගැනීම. නිදීමත විනවා ඇඟුම් යනවා. කම්මැලුකම විනවා. ධම්ම පදයක් බණ පොතක්, සුතුයක් කියවන විට හර කම්මැලු. පෙනෙන්නේ නැහැ වගේ. ඔත්තට යන්නේ නැහැ වගේ. මමත්වය කැමති නැහැ ඒවා බාරගන්න. මොකද විතන තමන්ට විවේචනයක් කෙරෙන නිසා. හැම බණ පදයකින්ම කරන්නේ තමන්ට විවේචනය කිරීමක්. තමන්ට විශේෂීත්තාය කිරීමක්. වියට මමත්වය කැමති නැහැ නමුත් මමත්වය කැමතිය කරාන්දර අහන්න. ධම්ම පදය අසන්න නොවෙයි. ධම්ම පදයේ අවිධිකරාව අසන්න. මොකද ඒ කරාවේ කියන්නේ වෙන කෙනෙකුගේ වැරදේදක්. ඇත ද්‍රව්‍යක කොහෝ හෝ තැනක සිරිය කෙනෙකුගේ වැරදේදක්තමා ඒ කරාවේ නිඛෙන්නේ. ඒ වැරදේද මුළුකරගෙන බුදුරජාතාන්වහන්සේ මේ ගාලාව දේශනා කපා. විය අහන්න කැමතිය. මොකද විය රසවත්. මමත්වයට විතනයි ලක්ෂු වැවෙනවා. විය ලක්ෂු දමාගන්නවා. අරය වැරදියි. කවුරු හෝ විය වැරදියි. ඒ මමත්වය තමන්ට ලක්ෂු දමාගන්නේ මේ මේධ කුමයට අනිත් අයගේ ලක්ෂු කපා. මමත්වය සිතනවා තව කෙනෙකුගේ වැරදේදක් කරා කරනවිට තමන් නිවැරදි වෙනවා කියා. තමන් තොද කෙනෙකු වෙනවා. තමන් ඉහළට විනවා තව කෙනෙකු පහළට දමනවිට. මමත්වය ඉහළට යන්න ගන්න පහසුම කුමය තමා මෙය. අනිත් අයට හෙලා දැකීම. අනිත් අයට පහළට දැමීම අනිත් අයට විවේචනය කිරීම. අනිත් අයගේ අඩුපාඩුකම් ඉස්මතු කිරීම. පුද්ගලයාව උසස් වෙන්නේ නැහැ ඒ මමත්වය ඉහළ ගියාට මමත්වය පිම්බුනාට කිසිම පුද්ගලයෙකු ඉහළට යන්නේ උසස් වෙන්නේ හෝ දියුණු වෙන්නේ නැහැ අනිත් අයට විවේචනය කපා කියා.

මොහොතකට සිතන්න මේ මුළු ලෝකයම වැරදියි කියා. ඒ ව්‍යුතුන් ලෝකයම වැරදි වූතු නිසා තමන් නිවැරදි වෙන්නේ නැහැතමන් නිවැරදි දෙය කියනවා නම් කරනවා නම් සහ සිතනවා නම් මිස. මමත්වය ඒ සඳහා විශයම් කරන්න කැමති නැහැ. විය වෙනම වැඩ පිළිවෙලක්නේ තමන් නිවැරදි වීම. තමන් නිවැරදි වෙන්න නිවැරදි දෙය කුමක්ද කියා මුලුන්ම දැනගත යුතුයි. දැනගන්න නම් කාගෙන් හෝ ඇසිය යුතු වෙනවා. විතනදී නිහතමානී වීම අවශ්‍යයි. ඇහුම්කන් දෙන්න අවධානය තිබිය යුතුයි. ඊපගට මෙහෙති කර බලන්න අවශ්‍යයි. තමන් මෙහෙමද මෙහෙම නැත්තේ ඇයි? ඊපගට විසේසිරින්න උත්සාහ කරන්න අවශ්‍යයි. විය ලොකු වැඩ පිළිවෙලක්. නිවැරදි වීම කියන්නේ කුමානුකුල වැඩපිළිවෙලක්. මමත්වය විවැනිතමානුකුල මාර්ගයක යන්න කැමති නැහැ. වියා කෙටි මං සොයන්නේ. කෙටි පාරවල්. බොහෝම කෙටි පාරවල්. හඳුස්සියි මමත්වයට. මොකද මමත්වයට දිගු පැවැත්මක් නැහැ. වියාට දිගු පැවැත්මක් නැහැ ඒ මොහොතේ මොහොතේ මොහොතේ පැවැත්මක් පමණයි මමත්වයට තිබෙන්නේ. මමත්වය හරියට පෙන බුහුලක් වගෙයි. සබන් බේලයක් වගේ. විවැනි තාවකාලික පැවැත්මක් තිබෙන දෙයක්. ඒ නිසා වියාට විවැනි දිගුකාලීන වැඩ පිළිවෙලක්, දිර්ස මාර්ගයකට අවත්තනය වීමක් ගැන සිතන්නවත් බැහැ.

තව කෙනෙකුගේ කුතු නිසා අප පිරිසිදු වෙන්නේ නැහැ. අප පිරිසිදු වෙන්න අවශ්‍ය දෙය අප කරගතහොත් මිස තව කෙනෙකුගේ අපිරිසිදුතාවය අපේ පිරිසිදුතාවයට හේතු වෙන්නේ නැහැ. විය මහා මෝඩ කළුපනාවක්. ඒ නිසා තමා දහම කියන්නේ සිජාදුප කථාව අතහරන්න. අදට පමණක් නොවේය මෙය හැමදාම අතහරන්න නිවන අවශ්‍ය නම්. නිවෙන්න අවශ්‍ය නම්. විමුක්තියක් අවශ්‍ය නම් මේ සංසාර ජරමීන් ගොඩ වින්න අවශ්‍ය නම් මේවා අතහැරදුමන්න. ඔබේ වටිනා මිතිස් ප්‍රවිතය මේ ස්වර්ණමය භාජනය කසා බදුනක් කරගන්න විපා. මනුෂනත්වය තමා

ශේෂ්ධිතම දෙය. විය බුදු දහම බොහෝම අවධාරණය කරන කාරණයක්. බුදු දහම ප්‍රමණයක් තොටෙයි කුමන ආගමත් කියන කාරණයක්. ආගම් අතර වෙනස්කම් තිබෙනවා පරස්පර විරෝධ ඉගැන්වීම ඇති. නමත් සියලුම ආගම් විකාර වෙන තැනක් තමා මෙය. මේ ලෝකයේ විශිෂ්ධිතම නිර්මාණය මනුෂ්‍යය. පෙනෙන්නේ නැති ලෝක ගැන අපට කඩා කරන්න බැහැනේ. අපට පෙනෙන ලෝකයේ. මේ පෙනෙන නිර්මාණ අතර අති විශිෂ්ධිතම නිර්මාණය තමා මිනිසා. ර්ථගිරි මේ ආගම් සියලුම ප්‍රතික්ෂේප කරන විද්‍යාව ප්‍රචාර ප්‍රාග්ධනය් මේ මතය. පරිණාම වාදයේ ග්‍රේෂ්ධිතම නිර්මාණය තමා මනුෂ්‍යය. ආගම් සහ විද්‍යාව මේ දෙගොල්ල විකාර වෙන්නේ නැහැ. බොහෝම කළුතුරකින් විකාර වෙන්නේ. මේ කළුතුරකින්ම විකාර වෙන තැන.

බුදු දහමත් නැම ආගමක්මත් නැම විද්‍යාවක්ම අවධාරණයෙන් කියන දෙය තමා ඔබ තමා විශිෂ්ධිතම නිර්මාණය. ඔබ තමා ග්‍රේෂ්ධිතම නිර්මාණය. ඒ බව අපට දැනෙනවාද. ඔවුන් විසේ කියනවා. බුදුරජණන්වහන්සේ විසේ දේශනය කළා. අතිත් කාස්තසන්වහන්සේලා විසේ කිවා. විද්‍යාව ඔප්පූ කරනවා. නමත් අපට විය දැනෙනවාද. පෙන්ගැලීකව ඒ ප්‍රක්ෂය අසා බලන්න. ඔබට දැනෙනවාද ඔබ තමා මේ ලෝකයේ විශිෂ්ධිතම නිර්මාණය. අති ග්‍රේෂ්ධි නිර්මාණය. විසේ දැනෙනවා නම් වික මොහොතුකට හෝ ජීවිතයේ වික ද්‍රව්‍යකට හර ඔබේ සැබෑ වටිනාකම ඔබට දැනී තිබෙනවා නම් ඔබ කවදාවත් කසල බලනක් බවට පත්වෙන්නේ නැහැ. ඔබ ඉඩදෙන්නේ නැහැ ඔබේ ජීවිතය කසල බලනක් බවට පත්කරගන්න. විහි වටිනාකම තොදන්න නිසා අප අතහිනුද මෙතනිනුදි කුණු විකතු කරමින් යනවා අවදි වුණු මොහොතේ සිට නින්දට යනතුරු. නැම තැනීන්ම. කියවන දෙයින් අහන දෙයින් ඇහුමිකන් දෙන දෙයින් සාකච්ඡා මේ නැම තැනකින්ම. අප අන්තිමට නිදාගන්න යන්නේ කුණු ගොඩක් සමග. මෙය තොටෙයි ඇත්තටම වෙන්න අවශ්‍ය නමත් අඩුමගානේ ලස්සන තීනයක්

දකින්න තිබෙන අවස්ථාවත් අපට අනිම් වෙනවා. ලස්සන වුණුත් අවලස්සන වුණුත් තීන පිනමයි. නමුත් ලස්සන පිනයක්වත් බලන්න තිබෙන අවස්ථාව මනුෂ්‍යය අතිම් කරගෙන.

දහම අපට කියනවා ඔබේ සැබෑ වටිනාකම තඳුනාගත්ත කියා. අපට ඇය විය තෝරෙන්නේ නැත්තේ. ඇය අපට සිතෙන්නේ තමන්ට වඩා ඇඳුමක් වටිනවා කියා. විසේ පිතුතු වාර කියක් ඇත්ද ඇඳුමක් නිකන් රෙදි කැල්ලක්. ඔය බොත්තම් දෙක තුනක් නුල් ටිකක් තමන්ට වඩා වටිනවා. මේ ඇඳුම ඇන්දේ නැතිනම් තමන්ගේ වටිනාකමක් නැහැ. විසේ පිති නැද්ද. ඒ මෝඩ සිතුවිල්ල නිසා කි දෙනෙකු පොහොසත් කර තිබෙනවාද. කි වාරයක් තමන් දුප්පත් වී තිබෙනවාදානාය වී තිබෙනවාද? නමුත් වටිනා කෙනෙකු බවට පත් වුණාද? විය තමා අසන්න තිබෙන්නේ. විසේ කවුරු පොහොසත් වුණුත් කමක් නැහැ තමන් දුප්පත් වුණුත් කමක් නැහැ නමුත් වටිනා කෙනෙකු බවට පත් වුණාද? ඇඳුම ඔබට වටිනා කෙනෙකු බවට පත් කළාද? ඇඳුමකට පුළුවන් බොහොම වටිනා කෙනෙකු බවට පත්කරන්න කාවද පූජයෙකුව. මොකද පූජයෙකුට කිසීම වටිනාකමක් නැහැ. තමන්ගේ වටිනාකමක් නැහැ පිදුරු විකක් ඔය කැඩුතු මුට්ටියක් දැන් මේවගේ කුමක්ද තිබෙන වටිනාකම. මී කේරුවක්. නමුත් මේවාට වටිනාකමක් දෙනවා ඇඳුම. ඒ අන්දන ඇඳුම. අහැන්තර වශයෙන් වටිනාකමක් නැති දෙයකට ඇඳුමකට පුළුවන් ඔරලෝසුවකට පුළුවන් දුරකථනයකට පුළුවන් වාහනයකට සහ ගෙදුරකට පුළුවනි නැති වටිනාකමක් දෙන්න අහැන්තරයේ වටිනා කෙනෙකු නැතිනම්. ඒ ගෙය ඇතුළේ වටිනා කෙනෙකු නැතිනම් අර වටිනා කියන දොරවල් ජනෙල් ඒ හැම දෙයකටම පුළුවන් වටිනාකමක් දෙන්න. ඔබට දැනී තිබෙනවාද විකම වික ද්විසකට හෝ ඔය ලක්ෂ ගාණක් කෝරී ගාණක් වියදුම් කර හදුපු නිවසට වඩා ඔබ වටිනවා. තමන් වටිනවා. තමන් කිය කියන්නේ මනුෂනත්වය වටිනවා. පණ නොවෙයි පණ වටිනවා. අපෙන් කවුරු හෝ ඇඩ්ට් මේ ගෙය ලියා

දෙන්න කිවොත් අප ලියා දෙන්නේ නැහැ. නමුත් පිස්තෝලයක් අල්ල මරණාවා කියා බෙල්ල මිරිකා තහය මිරිකා කිවොත් ලිය දෙනවා. මොකද පණ වටිනා නිසා ඒ සියල්ලටම වඩා. පණ ගැන නොවේ මේ කඩා කරන්නේ මනුෂ්‍යන්වය ගැන. තමන්ගේ මනුෂ්‍යන්වය ඒ ගෙයට වඩා වටිනවා. ගෙය ඇතුළේ ගෙයට වඩා වටිනා මනුෂ්‍යන්වයක් තිබෙනවා. නමුත් ඒ වටිනා මනුෂ්‍යන්වය හඳුනාගත්තේ නැතිනම් එතන අපායක්. ගෙය කේරී ගණනක් වටිනවා වෙන්න පුළුවන්. කේරී ගාණකට විකුණාන්නත් පුළුවන්. සියලුම සුඩෝපහෝගී පහසුකම් ඒ ගෙය ඇතුළේ අයි. නමුත් ඒ සියලුම සුඩෝපහෝගී පහසුකම් සහිත ඒ කේරී ගාණක් වටින මන්දිරය ඇතුළේ අපායක් තමා අත්දැකින්නේ මනුෂ්‍යන්වය හඳුනානොගත් කෙනා. වියා අර සියලු සුඩෝපහෝගී මැදුරේ විදින්නේ අපාදුක. සිටින්නේ දුක් විදින අපායක. වේදනා විදින අපායක. පිච්චෙන අපායක. තමනුත් පිච්චෙමින් අනුනුත් පුච්චිවනවා. ඒ තමා මනුෂ්‍යන්වය වටිනා නොගත් පිච්චයක ස්වභාවය. තමන් අපායක් නිර්මාණය කරගෙන ඒ අපායේ තමන් දුක් විදින ගමන් තමන් යමපල්ලෙකු වී අනිත් අයටත් අපායක් හඳා දුක දෙනවා. මෙය මහා අපරාධයක් ක්වුරුවෙත් යමපල්ලන් නොවේ මනුෂ්‍යයන්.

මනුෂ්‍යය කියන කෙනා ඇතැටි පෙනෙන්නේ නැහැ. ඇතැටි පෙනෙනවා ගේරිරයක්. කිසියම් ආකාරයකට ඇස් දෙකක් කන් දෙකක් නහයක් කටක් කොණ්ඩයක් බෙල්ලක් අත් දෙකක් කකුල් දෙකක් තිබුණ විට අප කියනවා මනුෂ්‍යයෙක්. ඔය රිකම වෙනත් ආකාරයකට හැඳුවහොත් අප කියනවා හරකෙක් මී හරකෙක් කුරුල්ලෙක් විසේ කියනවා. ඇතැටි පෙනෙන්නේ මේ හෝතික ගේරිරයක්.

මේ හෝතික ගේරිරයට නොවේ මනුෂ්‍යන්වය කියන්නේ. මේ හෝතික ගේරිරය ඇතුළේ තිබෙන මනුෂ්‍යන්වයවිය මතුකර

ගන්න අවශ්‍ය දෙයක්. ඉඩිට මත වෙන්නේ නැහැ. අප විසින් මතුකරගත යුතු තිබාතයකට තමා මතුපෑත්වය කියන්නේ. පොනොසත්ම කෙනෙකු බවට පත්වෙන්න පුලුවන් වෙන්නේ මතුපෑතයට පමණය මේ ලෝකයේ. පොනොසත් කෙනෙකු වෙන්න. වෙන කිසිම ජීවියෙකුට පොනොසත් වෙන්න බැහැ. පොනොසත් වෙනවා වෙනුවට මතුපෑතය ධනවත් වෙන්න උත්සාහ කරනවා මේ දෙක පටලවාගෙන. සිහාම සතෙකුට ධනවත් වෙන්න පුලුවන් තමන්ට අවශ්‍ය කියන දේවල් සිනෑ එපාකම් රික හදාගත්තම සිනෑම සතෙකුට ධනවත් වෙන්න පුලුවන්. මතුපෑතයය් ධනවත් වීමේ සිහිනය හඟාගෙන යනවා පොනොසත් වීම පැත්තකට දීමා. ඒ නිසා ඔබ අප කාටත් මූණ ගැහෙනවා බොනොම ධනවත් ආය මිල මුදලින් ධනවත්, යානවාහනවලින් ධනවත් ගෙවල් ලොරවල්වලින් වතුපිටිවලින් ධනවත් ආය මූණ ගැහෙනවා නමුත් මේ ආය දුක් විදිනවා. තමන්ට තිබෙන දෙය සහ නැති දෙය අනුන්ට තිබෙන දෙය තමන්ට ගන්න බඳී ව්‍යුතු දෙය මේ කියල්ල ගැන සිතමින් මේ ධනවතුන් දුක් විදිනවා. දුක් විදින්නේ නැති ධනවතෙකු ඔබට මූණ ගැසී තිබෙනවාද? ධනවත් ආය මූණගැසී ඇති සිනෑ පදමට. ධනවත් වීම එතරම් අපහසුවක් නැහැ. නොදින් හෝ නරකින් හෝ ධනවත් වෙන්න පුලුවන්. නමුත් දුක් විදින්නේ නැති කෙනෙකු වීම ලෙහෙසි නැහැ. දුක සල්ලිවලට ගන්න පුලුවන්. දුක කියන දෙය අප හැමදාම සල්ලිවලට ගන්නවා. දුක කිය ඉල්ලන්නේ නැහැ. වෙන නමකින් අප ඉල්ලනවා වෙන වෙන නම්වලින් නමුත් අවසානයේ අප අරගෙන තිබෙන්නේ සහ ඉතිර ඒ තිබෙන්නේ දුකයි කුමන දෙය ගත්තත්. දුක සහ වෙහෙස. ව්‍යාචාර පත්වුතු දුප්පත් ධනවතුන් රාජියක් මේ සමාජ කුමය තුළ බිභ වෙමින් යනවා. ඒ සිහින තමා හැමදෙනාටම පෙන්වන්නේ සහ දුකින්න සලස්වන්නේ. දුක්විදින කෙනා කියන්නේ දුප්පත් කෙනෙක්. දුප්පත් කෙනෙකු කෙසේද පොනොසතෙකු වෙන්නේ.

පොහොසත් මනුෂ්‍යයෙකු වෙන්න විය ඉලක්කය කරගන්න. පොහොසත් මනුෂ්‍යයෙක්. ධනයෙන් පමණුක් නොවේයි. ධනයක් අවශ්‍යයයි ඒ තිසාහෝ 'අනත් සුඩාය' ගැන දහම කරා කරන්නේ. ණය නොවී ජ්‍යෙවන් වීම. තමන්ගේ වියහියදම්වලට ඇති ප්‍රමාණයට උපයන්න. නමුත් දුක් විදින්හේ නැති මනුෂ්‍යයෙකු වෙන්න. පොහොසත් මනුෂ්‍යයෙක්. සතුටින් සිටින කෙනෙකු බවට පත්වෙන්න. සැහසිල්ලේ සිටින කෙනෙකු වෙන්න. විවැති කෙනෙකුගෙන් අනිත් කෙනෙකුටත් සැහසිල්ලක් කාන්ද වෙන්න පුළුවන්. පැහැදිලිව තේරැමි ගනිමු කළසානා මිරුවරැහි, මනුෂ්‍ය ජ්‍යෙතය තරම් වටිනාදෙයක් තවත් නැහැ. මේ හැම දෙයකටම වටිනාකම දෙන්නේ මනුෂ්‍යයන්. මනුෂ්‍යයා කියන කෙනා මේ මහ පොලෝ නැති වී ගියහොත් බොහෝ දේවල්වලට වටිනාකමක් නැතිවෙනවා. රත්තරන්වලට, රදිවලට, දියමන්තිවලට, මුණ මැණික්වලට, යානවාහනවලට, ගෙවල් ලොරවල් මේ කිසි දෙයකට වටිනාකමක් නැහැ. ඔරලෝසුවලට, දුරකථනවලට, රුපවාහිනී, පරිගණක මේ විකකවත් වටිනාකමක් නැහැ මනුෂ්‍යය නැති වුණහොත්. නමුත් අප සිතන්හේ ඒ දේවල් නිසයි අප වටින්හේ කිය. ඒවා විකකවත් නැතිනම් අපේ කිසි වටිනාකමක් නැහැ. ඒ තමා දුප්පත් මහස සිතන ආකාරය. දුප්පත් මහස හැමවිටම සිතන්හේ තමන් දිළින්දෙකු කිය. තමන් දිළින්දෙක්. නොවටිනා කෙනෙක්. වටිනාකම් තිබෙන්හේ වෙළඳ පොලේ, මාර්කට් විස්කේ, කඩවල, සාප්පුවල. ඒ කඩවල, සාප්පුවල, වෙළඳපොලේ තිබෙන දේවල්වලින් කොටසක් ගෙනැවීන් තමන්ගේ ගෙදර කාමරයේ තබාගන්න පුළුවන් නම් ඇගේ පවත්වගන්න පුළුවන් නම් අන්න තමන් වටිනා කෙනෙකු බවට පත්වෙනවා කිය. ඒ දිළිදු සිතක සිතුවීල්ල. විය බොලද සිතුවීල්ලක්.

ජ්‍යෙතයට අවශ්‍ය මොනවද? කොපමණ දැනුමක් අවශ්‍යයද? තීරණයකට වින්න. කොපමණ දැනුමක් අවශ්‍යද කොපමණ දුරට ඉගෙනගන්න අවශ්‍යයද? අධ්‍යාපනය හා ඉගෙනීම

ගාවල්පිටයි කියනවා ඒ කියන්නේ මැරෙනකන් ඉගෙනගන්න දේවල් තිබෙනවා, විය ඇත්ත. නමුත් විසින් කියවෙන්නේ නැහැ මැරෙනකන් විභාග කරන්න අවශ්‍යයි කිය. මේ දෙක දෙකක්. අප තීරණයකට වින්න අවශ්‍යයි කොපමණ දුරට ඉගෙන ගන්නවාද. ඒ තීරණයට වින්න. ඇවේත් විතෙක් ඉගෙනගන්න. විය හොඳ අවධානයෙන් කැපකර ඒ තමන් ගත් ඉලක්කය සම්පූර්ණ කරගන්න. නමුත් ජීවිතය තිබෙන්නේ අවුරුද්දේන් අවුරුද්ද විභාග කරකර සිටින්න නෙවෙයි. උපාධියක් විසේ නැතිනම් තව පණ්ඩාත් උපාධියක් විවැනි තමන්ගේ ඉලක්කයක් තිබෙනවා නම් ඒ ඉලක්කයට යන්න. ගෝස් විතනින් නවත්තන්න. මොකද ඒවාගෙන් ඇත්තටම ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ මනුෂයන්ටයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. කොපමණ නම්භ කරනවාද ගෙවල් කියක්ද කාර් කියක්ද ඇඟුම් කියක්ද මේවා ගැන තීරණයකට වින්න. ඒ තමා පුද්‍යාව. ඒ තමා යූනය නුවනැත්තෙකුගේ ලක්ෂණය. කොපමණද අවශ්‍ය ඒ අවශ්‍යතාවය තීරණය කර ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න සම්පූර්ණ කරගෙන අතහරින්න. ඉන් විභාව නැවත යන්න විභා. මොකද මේ මනුෂයන්ටය තිබෙන්නේ ඒවා පස්සේ යන්න හොවෙයි. බොහොම කෙරී කාලයක් තිබෙන දෙයක් මනුෂයන්ටය. බොහොම කෙරී කාලයයි. ඒ කෙරී කාලයෙන් බාගෙකට වඩා අප කැප කළහොත් ඔය බාහිර වටිනාකම්වලට අපට අපට නැති වී යනවා. අපට අපේ මනුෂයන්ටය නැති වෙනවා. තමන්ට තමන් නැති වී යනවා. රීට කමින් තමන්ට අනුන් නැති වෙනවා. ඒවා පස්සෙම යන ජීවිත අරගෙන බලන්න විවැනි බාහිර වටිනාකම් පසු පස දුවන දෙමාපියන්ට දුරුවන් නැති වෙනවා. දුරුවන්ට දෙමාපියන් නැති වෙනවා. බිරුදුට ස්වාමියා ස්වාමියාට බිරුද යහළවන්ට යහළවන් නැති වෙනවා. යෙහෙලියන්ට යෙහෙලියන් මුලින්ම නැති වෙනවා. නමුත් අරවා පිරෙනවා. ඒ දේවල් වට වෙනවා. අර ලැඹන් සිටිය අය නැති වී

යනවා. ඒත් කමක් නැහැ කියා සිටිනවා නමුත් අවසානයේ බලනවිට තමන්ට තමන්ත නැහැ.

බොහෝ විට අසන්න ලැබෙන දෙයක් ‘ප්‍රචිතය හිස්’ යන්න. මේ කාරණය වැඩිපුර අහන්න ලැබෙන්නේ ධනවත් අයගෙන්. දූෂිත්දත්ගෙන් අහන්න ලැබෙන්නේ බොහෝම ක්‍රානුරකින්. ධනවත් අයගෙන් උගත් අයගෙන් බලයක් තිබෙන අයගෙන් තමා වැඩිපුර අහන්න ලැබෙන්නේ ප්‍රචිතය හිස් බව. ප්‍රචිතය හිස්. කිසි තේරෑමක් නැහැ. අර්ථයක් නැහැ. නිකන්ම නිකන් හිස් සඩන් බේශුරයක් බ්ලාගත්තා වශේ. උස්සනට කැරුණෙනවා. මුර පායා තිබෙන වෙළාවක නම් ඒ තුළින් සුරුයා ලෝකය ගමන් කර කැරුණෙන දේශුන්නක් පෙන්වනවා. ආකර්ෂණීයයි. වියදම් කර බ්ලාගත්තාවා. බ්ලාගෙන බලන විට ඇස් ඇර ඒ බ්ලාගත්ත සඩන් බේශුරය නැහැ හිස්. දේශුන්නත් නැහැ. නැවත තැනක තවත් තැනක තවත් සඩන් බේශුරයක් කරකැවෙනවා. ඒ තුළින් තවත් මස්සන දේශුන්නක් පෙනෙනවා. නැවත වියදම් කර ඒ දේශුන් වර්ණ සඩන් බේශුරය අල්ලාගන්නවා. අල්ලාගන්නවාත් සමගම ඒ සඩන් බේශුරයන් බිඳිලා හිස් බවක් ඉතිර කරනවා. නමුත් අල්ලා ගත්තේ නැතිනම් තව රික වෙළාවක් හෝ ඒ දේශුන්න තිබෙවි ඒ සඩන් බේශුරය කරකැවෙයි. විනකොට මේ ඇත්ත ප්‍රචිතයේ සිය දහස් වාරයක් හැමදෙනාම අත්දැක තිබෙනවා. ඒ නිසා තමා මේ සිතුවීල්ල හැම මිනිස් සිතකම ඇතිවෙන්නේ. මෙය හිස් දෙයක්. ප්‍රචිතය මහ හිස් දෙයක්. තේරෑමක් නැහැ.

මේ හිස් බවත් සමග අප මනුෂ්‍යත්වයේ කිසි වටිනාකමක් නැහැ කියන තීරණයට තමා වින්නේ. විය වැරදි තීරණයක්. අප මේ සමාන නැති දෙකක් ගලුපන්න හදුනවා. මේ මනුෂ්‍යත්වය මිනිස් ප්‍රචිතය හිස් කියන තීරණයට අප වින්නේ මිනිස් ප්‍රචිතය ඇත්තටම හිස්ද නැතිද කිය සොය බලා නොවේයි. මේ බාහිර දෙයක් බ්ලාගත්තා ගොස් ලොකු හිනයක් සමගලොකු

බ්ලාපොරාත්තු ගොඩක් සමග සඳාකාලික සුවයක් අපේක්ෂාවෙන් බාහිර දෙයක් අත්පත් කරගන්න ගොස් විය අත්පත් කරගෙන විය සඳහටම තබාගන්න බැරිවීම නිසා ඇතිවන කළකිරීම. නමුත් කළකිරේන්නේ ජීවිතය ගැන. අර බාහිර දෙය ගැන නොවේ. මා කිසි වටිනාකමක් නැති කෙනෙක්. තමන්ව නොවටිනා කෙනෙකු බවට පත්කරනවා. තමන් පරාපිතයෙක්. අසම්පරියෙක්. ඒ කළකිරීමට කෙනෙකුට පුළුවන් ආධ්‍යාත්මික වටිනාකමක් දෙන්න. ඒ කියන්නේ ආධ්‍යාත්මික ලේඛල් විකක් අලවත්න පුළුවන් වටිනා ලේඛල් විකක් දැන් ඔය අදුම් තිබෙනවා නයිලෝන්වලින් මසන ලදනමුත් සියයට සියයක් කපු ජ්‍යෙෂ්ඨ කියා ලේඛල් වික ගහන්න පුළුවන්. ඒ ලෙසම අර පරාපිත හැරීමට ආධ්‍යාත්මික ලේඛලයක් ගහන්න පුළුවන්. ජීවිතය ඉහුදි. මේ වගේ කරාවක් කිවිට ජීවිතය ඉහුදි. කාවචත් තර්ක කරන්න බැහැනේ. විශේෂයෙන් බෙංදුදියෙකුට බැහැ ඊට විරද්ධිව තර්ක කරන්න. විහෙම තර්ක කරන්න තිය විට කියන්න පුළුවන් ඔය බූහාමුළුරුවන්ට විරද්ධිව කරා කරනවා බණාට විරද්ධිව කරා කරනවා බණ් මෙයේ කියනවා. ඒ නිසා හැමෝම උඩින් හෝ යටින් හෝ විකාශවෙනවා වීසේ කෙනෙකු කි විට ජීවිතය හිස්. ඉහුදියේ කියා දැහැම කියන්නේ නැහැ. මිරුවක්. මහ බෞමිනසක් මහා අන්ධිකාරයක් ඇතුළේ ජීවත් වෙනවා. මෙය සැබෑ දැක්ම නොවේ. ජීවිතය ඉහුදියේ කියා දැහැම කියන්නේ නැහැ. වෙනම අර්ථයකින්. දැන් මේ ගාලුවේ මේ වහලයට යටින් මේ පොළටට උඩින් දැන් අපට උඩින් මොනවද තිබෙන්නේ කියා ඇසුවහොත් දැන් අප වාචිවී සිටිනවා. අපට උඩින් වහලය තිබෙනවා මේ වහලයයි අපයි අතර මොනවද තිබෙන්නේ. මොනවද තිබෙන්නේ?

සභාවෙන් - භූප්‍ර

හුඟං තිබෙනවා. හුඟං තිබෙනවා කියා අප කියන්නේ ඇයි, ඇයි අප හුඟං තිබෙනවා කියා කියන්නේ?

සහාවෙන් - හුස්ම ගන්න පුළුවන්.

ඔව් අප හුස්ම ගන්නවා අප හුස්ම ගන්න නම් හුඟං තිබිය යුතුයි. ඒ තර්කය උඩ අප තීරණයකට විනවා ඒ නිසා හුඟං තිබෙන්න අවශ්‍යයි. ඒ තර්කය හරි නමුත් අප හුඟං උක තොවයි. නමුත් ඒ තර්කය නිවැරදි තර්කයක්. සමහරවිට අපේ ඇගේ විදිනවා හුඟං. විවිතත් අපට කියන්න පුළුවන් හුඟං තිබෙනවා. මේ අපේ ඔල්වෙන් උඩ වහළෙට යටින් හුඟං තිබෙනවා. තව මොනවද තිබෙන්නේ?

සහාවෙන් - අවකාශය

අවකාශය කියන්නේ?

සහාවෙන් - ඉඩක් හිඩසක් තිබෙනවා.

ඉඩක් තිබෙනවා.

සහාවෙන් - මොකුත් නැහැ.

ඔව් අපට කියන්න පුළුවන් හිස් මොකුත් නැහැ. හුඟං තිබෙනවා ඒ ඇර වෙන මොකුත් නැහැ. අප විසේ මොකුත් නැහැ කියනවිට අපට කිසියම් මිණුම් විකක් අරගෙන තමා කියන්න වෙත්නේ මොකුත් නැහැ කියා. ඇහැට පෙනෙන්න මොකුත් නැහැ කියන්න පුළුවන් අපට. ඇහැට පෙනෙන්න කිසිවක් නැහැ. නමුත් අප මෙතෙන්ට අන්වීක්ෂයක් ගෙනත් බැඳුවෙන් අපේ ඔල්වට උඩින් මොනවද තිබෙන්නේ කියා ගණන් කරන්න බැර තරම් දේවල් තිබයි. ගණන් කරන්න බැර තරම් දේවල් අපට පෙනයි. ඒවට නම් දෙන්නත් පුළුවන්. වික විකට වෙන වෙනම නම් දෙන්න

පුලුවන්. ඒ වුණාට අප කියනවා හිස් මොකුත් නැහැ. මොකුත් නැහැ කිමෙන් අප අවධාරණය කරන්නට අවශ්‍යයයි මේ මේ දේවල් නැහැ. අහවල් අහවල් දේවල් නැහැ මිසක් කිසිවක්ම නැහැ කියා අපට කියන්න බැහැ. මේ හිස් කියන අදහස සාපේශ්‍ය අදහසක්. ඉන්නතාව. වියින් කියවෙන්නේ නැහැ කිසිවක්ම නැහැ කියා. මොකුත්ම නැහැ කියා කියන්න බැහැ. මේ මේ දේවල් නැහැ. කුරැල්ලෝ නැහැ. සත්ත්‍ර නැහැ. උඩින් විදුලි පංකා නැහැ. ඒ වගේ අපට කියන්න පුලුවන් මේ මේ දේවල් නැහැ. නමුත් මොනවත්ම නැහැ කිසිවක්ම නැහැ කියන තීරණයට වින්න බැහැ. වියේ කිසිවක්ම නැති තැනක් නැහැ. හිස් අහුවකාශය ගත් විට විහි බොහෝ දේවල් තිබෙනවා. විවිධ කිරණ වර්ග තිබෙනවා. බොහෝ දෙය තිබෙනවා. ඒවා අපට පෙනෙන්නේ නැහැ. ඒ නිසා අප කියනවා හිස්.

දහමේ නිස්බව කථා කරන්නේ සාපේශ්‍ය අර්ථයකින් මිසක් කිසිම වටිනාකමක් නැහැ කියන අර්ථයකින් නොවයි. ජ්‍යෙෂ්ඨ තොට්ටිනා දෙයක්ය, ජ්‍යෙෂ්ඨ කිසිම වටිනාකමක් නැති දෙයක්ය. ඉන්න දෙයක්. තේරැමක් නැති දෙයක් කියන නිගමනයට වින්නෙම දෙම්නසට පත්වුණු මනස. යමකට උත්සාහ කර ඒ දෙය ලබාගන්න බැර වුණු විට අපේශ්‍ය හංගන්වයට පත්වුණු මනස. මහ විශාල බලාපාරාත්තුවකින් අත්දෙක පුලුවන් තරම් දෙපසට දිගුකර විශාල ලෝකයක් බලාගන්නට දුවගෙන ගිහින් අන්තිමට පුංචි මොනවා හෝ පුංචි ගල් කටයක් වගේ දෙයක් නම් අල්ලා ගන්න ලැබෙන්නේ අන්න විවිට ඇතිවෙන හැරීමට තමා කළකිරීම කියන්නේ. අප ගියේ වියට වඩා මහා විශාල දෙයක් බලාගන්න. නමුත් අන්තිමට බලනවිට අපට අනුවී තිබෙන්නේ බොහෝම පුංචි දෙයක්. දෙළඹම් ගෙඩියක් වගේ පුංචි දෙයක්. විතනදි ඇතිවෙන්නේ මහා විශාල කඩාගෙන වැරීමක්, කළකිරීමක්, පරාප්‍රත හැරීමක්. ඒ පරාප්‍රත නැතීම තමා කියන්නේ මෙහි කිසි තේරැමක් නැහැ. කිසි අර්ථයක් නැහැ. වියට අර බාර්මික ලේඛල් වික අලවන්න විජා

දහම කියන ගුණයයි කියන ලේඛල් වික. මොකද විය ඇලෙවිටාත් වෙන්නේ තමන්ට ආධ්‍යාත්මික ගමනකුන් නැති වෙනවා ලොකික ගමනකුන් නැති වෙනවා. ඒ දෙකම නැති වියනවා. ලොකික දේවල්වලට වරිනාකමක් තිබෙනවා ඒ වරිනාකම දකින්න. ඔය හැම දෙයටම වරිනාකමක් තිබෙනවා. ගන්න පූස්මට බොන වතුර රිකට අදින ඇලුමට වරිනාකමක් තිබෙනවා. ඒ සැබෑස වරිනාකම දකින්න. ජ්විතයට වියට වඩා වරිනාකමක් තිබෙනවා. ජ්විතයට. මත්‍යාෂ ජ්විතයට.

පොහොය ද්‍රව්‍යේ පෙහෙවස් සමාදන් වුණුවේ ඒ පෙහෙවස් සමාදන් වුණු හැම දෙනාටම දෙන, කියන පොදු නමක් ඒ හැම දෙනාටම ආමන්තුණාය කරන පොදු අමතුමක් තිබෙනවා උපාසක උපාසිකා. කවුරු සිල් ගත්තත් පෙහෙවස් සමාදන් වුණත්. විතන රජ කෙනෙකු සිටින්න පුළුවන් මැති ඇමති කෙනෙකු. බොහොම කෝචීපති ව්‍යාපාරිකයෙක්. ඉතාම ඉහළට ඉගෙනගත්ත ආවාර්යා උපාධි ගණනාවක් තිබෙන කෙනෙකු සිටින්න පුළුවන්. ජනප්‍රිය කෙනෙකු සිටින්න පුළුවන්. කවුරුත් දන්නේ නැති කෙනෙකු අත් සතයක්වත් නැති කෙනෙකු පාසලක් පැන්ත පළාතේ හිය නැති කෙනෙකු කවුරු සිටියත් ඒ හැමෝටම විකම නම තිබෙන්නේ උපාසක නැතිනම් උපාසිකා. ඒ වගේම ජ්විත කාලෙම හොඳ වැඩිම කරප කෙනෙකු සිටින්නත් පුළුවන්. ඒ වගේම නරකයි කියන වැඩි කරප කෙනෙකු සිටින්නත් පුළුවන් ඇවේත් නමුත් වියත් උපාසක මෙයත් උපාසක. දෙදෙනාගේ වෙනසක් නැහැ විදාව. ඒ උක්ම අප ඇතිකරගත්න අවශ්‍යයයි. පොහොය ද්‍රව්‍යක බන්ධනාගාරයේ සිටින යැදුවියන් පෙහෙවස් සමාදන් වෙන්න. බන්ධනාගාරයක බොහෝ විට සිටින්නේ අපරාධකාරයන්. නමුත් විදාව ඒ කවුරුත් අපරාධකාරයන් නොවයි. විදාව උපාසකයන් සහ උපාසිකාවන්. හැම අපරාධකරුවෙකු අභුලෙම බෝධිසත්වරයෙකු සිටිනවා. ඒ වගේම හැම බෝධිසත්වරයෙකු

අැතුළුම අපරාධකරුවෙකුන් සිටිනවා. මේ පෘතග්‍රන ලෝකයේ සියලු සියලුක් බෝධිසත්ච්චරයෙකු හෝ සියලු සියලුක් අපරාධකරුවෙකු නැහැ. පෘතග්‍රන ලෝකයේ ව්‍යවහි කෙනෙකු නැහැ සියට සියක. ප්‍රහුදින් ලෝකයේ හැම නරක කෙනෙකු ඇතුළුම අපරාධකරුවෙකු ඇතුළුම බෝධිසත්ච්චරයෙකු වැඩ සිටිනවා. ඒ වගේම හැම බෝධිසත්ච්චරයෙකු ඇතුළුම ප්‍රංශී අපරාධකරුවෙකුටත් සිටින්න ප්‍රංශවන්. මේ තමා මත්‍යාන්ත්වය. ඒ නිසා ඔය බෝධිසත්ච්චර කථාන්දර බලනවීට යුද්ධ කර තිබෙනවා. බෝධිසත්ච්චර යුද්ධ කර තිබෙනවා. යුද්ධයක් කියන්නේ නොදු දෙයක් නොවේයින්. සාතනය කරනවා, අතපය කපලා දුමිනවා, බෙල්ල කපනවා. දරුවන්ට මාජියන් අහිමි කරනවා. ඒ වගේම හැම අපරාධකරුවෙකු කියා කියන කෙනෙකුගේම ජීවිත කථාවට අපට ඇහුම්කන් දිය හැකි නම් බෝධිසත්ච්චරයෙකු ඒ ඇතුළු සිටින බවත් අපට දකින්නට ලැබෙනවා. මේ ඇත්ත අප තේරුම් ගත යුතුයි.

ඒ ඇත්ත අප බාහිරන් පමණක් නොවේ අහන්තරයෙනුන් දැකින්නට අවශ්‍යයයි. තමන් තුළ අපරාධකාරයෙකුන් සිටිනවා බෝධිසත්ච්චරයෙකුන් සිටිනවා අප හැමේම ඇතුළේ මේ දෙන්නම සිටිනවා. මේ දෙදෙනාගෙන් අප කාවද ඇසුරු කරන්න කැමති. ඒ තිරණය තිබෙන්නේ අපේ අත්. පළමුව මේ දෙන්නව දකින්න. මේ ස්වභාවයන් දෙක දකින්න හාවනාව අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. ඇස් දෙකට පෙනෙන්නේ නැහැනේ. ඇස් දෙකට පෙනෙන්නේ අර බාහිර මිනිස් රැපය පමණයි. මේ අහන්තරයේ සිටින දෙදෙනව ඇස් දෙකට දකින්න බැහැ. වික්ස් කිරණවලින්. ० උහ කර දකින්න බැහැ. “ප්‍රංශ කර බලන්න බැහැ. විය දකින්න ප්‍රංශවන් වෙන්නේ සම්මා දූටියියට පමණයි. විය තමා නිවැරදි දැකීම කියන්නේ. ඒ නිවැරදි දැකීමෙන් අප අප දෙස බලනවීට අපට පෙනෙනවා මේ දෙදෙනාව. මේ දෙන්නව කියන්නේ ඔවුගේ දෙකක් ඇස් නතරක් ලෙසට

පෙනෙන්නේ නැහැ. විසේ පෙනෙනවානම් විය විකෘතියක්. විසේ පුද්ගලයන් දෙදෙනෙකු පෙනෙන්නේ නැහැ මේ පුද්ගලයා කියනවිට ගරීර ගැන කඩා කරන්න යන්න විපා පුද්ගලයා කියන්නේ ගරීරයට නොවෙයි. අප පුද්ගලයෙකු සිරිනවා පුද්ගලයෙකු නැහැ කියනවිට අප විය අර්ථකථනය කරන්න හඳුන්නේ ගරීරයක් සමග. ගරීරයක් සමග කිසි කඩාවක් මෙතන නැහැ.

මෙතන තිබෙන්නේ ස්වභාවයන් දෙකක්. මේ ස්වභාවයන් දෙකක් තිබෙන බව දැකින්න. ආත්ම දෙකක් නොවෙයි ඒ ආත්ම කඩාවට යන්නත් විපා. ප්‍රවණතා දෙකක් තිබෙනවා. දෙදිසාවකට ගලාගෙන යන ගංගා දෙකක් තිබෙනවා. තමන් තෝරාගන්නේ කුමන බාරාවදා? කුමන ස්වභාවයද. කුමන ප්‍රවණතාවය සමගද විකතු වෙන්න යන්නේ? අර අපරාධකරවා සමග විකතු වෙන්න පුළුවන්. අර දහවත් දුක් විදින කෙනා සමග විකතු වෙන්න පුළුවන්. විසේ නැතිනම් පොහොසත් කෙනා සමග විකතු වෙන්නත් පුළුවන්. තමනුත් පොහොසත් වී අතිත් අයත් පොහොසත් කරවන ඒ බේසතුන් සමග විකතු වෙන්නත් පුළුවන්. විසේ නැතිනම් තමන්ව දුප්පනෙකු බවට පත්කර දුක්විදින කෙනෙකු බවට පත්කර අතිත් අයවත් දුක්විදින අය බවට පත්කරන අර අපරාධකර සමග විකතු වෙන්නත් පුළුවන්. විය අපරාධයක්. තව කෙනෙකුව දුකට පත්කිරීම අපරාධයක්. වවහනයක් හෝ බැල්මකින් හෝ තිශ්චෙඩිව හෝ තව කෙනෙකුව දුකට පත්කිරීම අපරාධයක්. තමන්ව දුකට පත්කරගැනීමත් අපරාධයක්. ඒ අපරාධකර සමග විකතු වුතු කෙනාට කිසි දෙයක වටිනාකමක් නැහැ. කිසිම දෙයක වටිනාකමක් නැහැ. තමන් කියන්නේ නොවිනා කෙනෙක්. කිසිම අපරාධකරගැනීමක් තමන් වටිනවා කියන භැගීම වින්නේ නැහැ. ඒ වටිනවා කියන භැගීමයි තමන් අපරාධකරගැනීම කියන සිතුවිල්ලයි විකට යන්නේ නැහැ මා වටිනා කෙනෙක්. මා උතුම් කෙනෙක්. මා උසස් කෙනෙක්. මා රන් බඳුනක්. ස්වර්ණමය භාජනයක්. ඒ සිතුවිල්ල වින්නේ නැහැ මා අපරාධකරගැනීම කියන

හැරිම තිබෙනවානම්. මා කසල ගොඩක්. කුණු ගොඩක්. ගොම ගොඩක්. ඒ හැරිම තමා වින්නේ. ඒ සිතුවීල්ල. අපට ඒ සිතුවීල්ලන් සමග විකතු වෙන්න පුළුවන්. ඒ සිතුවීල්ලත් සමග විකතු වී කිසි වටිනාකමක් හැති කෙනෙකු කියා වියට අර බාර්මික ලේඛල් වික ගහගේන් විපා. විදේ ගහගත්තොත් වෙන දෙය තමා කලින් කිවේ. ලොකික සාර්ථකත්වයත් හැතිවෙනවා. ලෝකේත්තර සාර්ථකත්වයත් අතිම් වෙනවා. දෙකම නැතිවී යනවා. ඒ වෙනුවට තමන් තුළ සිටින අර පොහොසත් කෙනා සමග විකතු වෙන්න. විවැති කෙනෙකු ඔබ ඇතුළේ සිටිනවා. අප ඇතුළේ සිටිනවා. පොහොසත් කෙනෙක්.

කිසිම මුදලක් අතේ හැතිව ඇති. කිසිවක්ම හැතිව ඇති. කිසිම ඉඩමක්, ව්‍යාහනයක්, ගෙයක් දොරක්, අධ්‍යාපන සහතිකයක්, බලයක් ඒ මොනවන් හැතුව ඇති. නමුත් නිවී සැහසුන කෙනෙක්. සැහීමකට පත්වුණු කෙනෙකු, දුක් විදින්නේ හැති කෙනෙකු, හිනාවෙන්න පුළුවන් කෙනෙකු, සැහැල්ලුවෙන් සිටින්න පුළුවන් කෙනෙකු අප හැමෝගේම ඇතුළේ සිටිනවා. අප හැමදෙනා ඇතුළුම විඛු ආශ්චරියාමන් මනුෂයයෙකු සිටිනවා. අසිරිමන් මිනිසෙකු සිටිනවා. ඒ අසිරිමන් මිනිසා හරිම වටිනවා. නරම වටිනවා. ඒ හා සමාන වටිනා තවත් දෙයක් හැහැ. මේ දැක්ම කෙනෙකුට ඇතිවුණාද මේ දෙන්නා වෙන්කර අදාළනාගැනීමට පුළුවන් දැක්ම මෙවැනි ස්වභාවයන් දෙකක් තිබෙනවා. ඒ ස්වභාවයන් දෙක හරියට පැහැදිලිව වෙන්කර හඳුනාගෙන තමන් ඇසුරු කරන්න අවශ්‍ය මොන ස්වභාවය සමගද කුමන ගංගාව සමගද ගොනෙන යන්න අවශ්‍ය. කවුරු සමගද අතිනත් ගන්න අවශ්‍ය. අත්වැල් බැඳුගන්න අවශ්‍ය කවුරු සමගද අත්න ඒ මොහොතේ පටන් දහම් මග විවෘත වෙනවා. ධර්ම මාර්ගය විවෘත වෙන්නේ හැහැ. අපට බොහෝ දේවල් කරන්න පුළුවන් ආගමික දේවල් නමුත් මේ පාරේ දොර ඇරෙන්නේ හැහැ. අනං මතං

කරමින් සිටින්න පුලුවන් දුක් විද විද. ජීවිතයේ කිසි තේරේමක් නැහැ අර්ථයක් නැහැ කියමින්. තමා තුළ සිටින ඒ පොනොසත් කෙනාව ඒ බෝධිසත්ත්ව කෙනෙකු දැක්කොත් පමණයි අනුත් තුළ සිටින පොනොසත් කෙනාව දැකින්න පුලුවන් වෙන්නේ. අනුත් තුළ වැඩි සිටින බෝධිසත්ත්ව දැකින්න පුලුවන් වෙන්නේ. ඒ නිසා තමා නැම කෙනෙකුම උපාසක උපාසිකාවන් වෙන්නේ. නැම කෙනෙකුම. බාහිර හෝතික කිසිදු දෙයක් අදාළ නැහැ වියට. මොනවද තිබෙන්නේ මොනවද නැත්තේ කිසි දෙයක් අදාළ නැහැ.

මොනවද රීයේ කලේ අදාළ නැහැ. මොකද රීයෙත් ඒ බෝධිසත්වයන් වැරදුදුක් කලේ නැහැ. ඒ වැරදුදු කලේ අර අපරාධකර. වියා වැරදි පමණයි කරන්නේ. අපරාධකර කවදත් කරන්නේ වැරදි. වියාට ඉඩක් ලැබෙනවාද වියා වරදක් කරනවා. මේ ස්වභාවයන් දෙකට තමා දහම කෙලෙස් නිකෙලෙස් කියන වචන දෙක පාවිච්ච කරන්නේ. කෙලෙස් නිකෙලෙස්. කවදත් කෙලෙස් කරන්නේ වරදක්. හොඳක් කරන්නේ නැහැ කෙලෙස්. වරදක්මයි කරන්නේ. තරහා දුන්නෙම බණින්න. තරහා දුන්නෙම ඔරවන්න. තරහා දුන්නෙම බුම්මාගෙන සිටින්න. තරහා දුන්නෙම ගහන්න, ගස්සන්න. වෙන මොනවද තරහා දුන්නේ? තරහා දුන්නවද ආදරයෙන් කරා කරන්න සහ ආදරයෙන් ඇතුළුමිකන් දෙන්න තරහා දුන්නවාද? ඉවසත්න දුන්නවාද? අතහරන්න දුන්නවාද? හොඳක් දැකින්න පුලුවන්ද තරහට? ඒ දේවල් අප තරහෙන් බලාපොරාත්තු වෙන්නේ නැහැ. තරහෙන් ව්‍යවති දෙය බලාපොරාත්තු වෙනවා නම් කවුරු හෝ ඉවසත්න අවශ්‍යයයි තරහා. තරහට පුලුවන් අතිත් අයගේ වැරදි ඉවසත්න. අතිත් අයට සමාව දෙන්න හැකි විය යුතුයි තරහට. මඟ්‍යට මොලොක්ව කරා කරන්න, නිහතමානී වීම තරහෙන් බලාපොරාත්තු වූතෙනාත් රැවවෙනවා. බලාපොරාත්තු කඩ වෙනවා. තරහා තරහා මෙසට දැකින්න. වියාගෙන් බලාපොරාත්තු වෙන්න බැර දේවල් බලාපොරාත්තු වෙන්න විපා විය මෝඩකමක්. තරහා නැමවිටම

කලේ වරදක්. තරහා කව්‍යවත් හොඳක් කර නැහැ. හොඳ කියන්නේ කුමක්දැයි දුන්නෙන් නැහැ. දැනගත්ත තරහට අවශ්‍යයන් නැහැ. කැසුරකම කව්‍යවත් කලේ ඕනෑ දෙයයි විපා දෙයයි මේ දෙකම පස්සේ දිවීම. අවශ්‍ය දෙය අනවශ්‍ය දෙය අවශ්‍ය ප්‍රමාණය අනවශ්‍ය ප්‍රමාණය මේවා දුන්නේ නැතුව හැම දෙයක් පස්සේම දුවමින් හැම දෙයක්ම බඩාගැනීම තමා කැසුරකම කලේ. නමුත් කැසුරකම දුන්නේ නැහැ ලද දෙයින් සතුවුවෙන්නේ කෙසේදැයි කැසුරකම දුන්නේ නැහැ. විය කැසුරකමට උගන්වන්නත් බැහැ. පන්ති දමා ඔමව්සුදු දේ උගන්වන්න පුළුවන් දෙයක් නොවේයි ලද දෙයින් සතුවුවීම. අතහැරීම දුන්නේ නැහැ කැසුරකම වියා දුන්නේ බඩාගැනීම. මානය දුන්නේ නැහැ තිසු නමන්න. ඕනෑම කෙනෙකුගෙන් යමක් ඉගෙනගන්න තිබෙන බව මානය දුන්නේ නැහැ. මානය විය පිළිගන්නේ නැහැ. මානය සිතන්නේ මා පමණයි දුන්නේ. මා තමා කෙරුමා. අනිත් අය මට ඇපුමිකන් දෙන්න අවශ්‍යයි. මාව පිළිගන්න අවශ්‍යයි. කොපමණ කිවත් මානයට විය තේරෙන්නේ නැහැ. මානයට උගන්වා වැඩක් නැහැ. අප උත්සාහ කරනවා නම් මේ කෙලෙස්වලට උගන්වන්න, කෙලෙස්වලට කියා දෙන්න සහ කෙලෙස් දැනුවත් කරන්න විය මෝඩකමක් හා කාලය කා දැමීමක්. කෙලෙස් කෙලෙස් ආකාරයට දැකින්න. දැක ඒ කෙලෙස් ඇසුරු නොකර සිටින්න.

නමුත් අදේශ ගතහොත් අන්න වියා දුන්නවා ඉවසන්න. අදේශය ඉවසන්න දුන්නවා. අදේශයට පුළුවන් සමාව දෙන්න. අදේශයට පුළුවන් ආදරයෙන් කට්‍යා කරන්න. අනිත් කෙනා බිජිනවා සැර පරිස ලෙසට කෘෂිනවා. නමුත් අදේශයට පුළුවන් බොහෝම තිවිසැනසිල්ලේ කට්‍යා කරන්න. අලෝඛයට පුළුවන් දෙන්න, බෙදාගන්න, අතහරන්න හා සැහීමකට පත්වෙන්න. ඒ තිසු අපට අවස්ථාවක් තිබෙනවා සහ වරණයක් තිබෙනවා. වරණයක් කියන්නේ තෝරාගැනීමක්. ජන්දෙයක්

තිබෙනවා. ඒවා විෂයයේ තිබෙන ජන්ද නොවෙයි අප කවදුන් බාහිර ජන්දුවලට කෑ ගනනවා, උත්තු වෙනවා නැහැ. නමුත් ඇතුළේ ජන්දයක් තිබෙනවා. අප කාවද ජන්දේ දෙන්නේ? ලෝඛයටද-අලෝඛයටද? ලෝසයටද-අලෝසයටද? රෝඡ්‍යාවටද-මුද්‍යාවටද? තමන්ට අවශ්‍ය දෙය තමන්ට ලැබෙන්නේ නැතිව තව කෙනෙකුට ලැබෙනවිට අන්න රෝඡ්‍යාවට ඉවසන්න බැහැ. නොදුට තේරුම් ගන්න මේ ඉවසන්න බැර කාවද? රෝඡ්‍යාවට. රෝඡ්‍යාව මා කරගන්න විපා. රෝඡ්‍යාව මගේ කරගන්නත් විපා මේ මටයි ඉවසන්න බැර කියා රෝඡ්‍යාව සමග අනන්‍ය වෙන්න යන්න විපා. ඒ වෙළාවට පැහැදිලිව දැකිත්න මේ ඉවසන්න බැර රෝඡ්‍යාවට. වියාටයි ඉවසන්න බැර. වියාට කවදාවත් ඉවසන්න බැහැ. වියාට අවශ්‍ය දෙය වියාට නොලැබේ වෙන කෙනෙකුට ලැබෙනවිට එ දෙස බලා සතුව වෙන්න පුළුවන් කෙනෙකු මෙතන සිටිනවා. වියාගේ නම මුදිතා. වියාට ඉවසන්න පුළුවන් පමණක් නොවෙයි වියට සතුව වෙන්නත් පුළුවන්. සතුට ප්‍රකාශ කරන්නත් පුළුවන්. විසේ නම් අප ජන්දය දෙන්න අවශ්‍ය කාහවද? රෝඡ්‍යාවටද මුදිතාවටද? මේ නැම මොනොතක්ම වරණයක් හා ජන්දයක් නැම මොනොතක්ම.

අප අසිහියෙන් සිටියහොත් වෙන්නේ අපේ ජන්දය නොර රහස් දමාගන්නවා අර කෙලෙස්. ඒංයගේ ගොඩව අපේ ජන්දය හොරෙන් දමාගන්නවා. අප දීන්නේ නැහැ අප කාවද ජන්දය දුන්නේ කියා. කෙලෙස් බලවත් වෙනවා. අපේ ජන්දය රුගෙන කෙලෙස් බලවත් වෙනවා. අර අපරාධකර බලවත් වෙනවා. බලවත් එ අපවම දුකට පත්කරනවා. මුළුන්ම ජන්දය දීපු කෙනාව තමා දුකට පත්කරන්නේ. අප දුක්විදිනවිට රේපාර අප කරන්නේ අපේ දුක නැති කරන්න අනුත්වත් දුක් දෙනවා. ඒ නිසයි නැම මොනොතක්ම සිහියෙන් සිටීම වැදුගත් වෙන්නේ. මේ

දෙදෙනාම ඇවිත් අපේ ජන්දය ඉල්ලනවා නමුත් අර
 බෝධිසත්ත්වයන්වහන්සේගේ නිකොලස් ස්වභාවය කැගහලා
 බලකර සහ බයකර ඉල්ලන්නේ නැහැ. නිහඹව සිටිනවා මට
 ජන්දය දුන්නොත් මා උදුවි කරන්නම්. බොරු පොරුන්ද දෙන්නේ
 නැහැ. රචිත්තන්නේ නැහැ. කැගහන්නේ නැහැ. කැගහන්නේ අර
 විංචාකාරයා. අපරාධකාරයා. නමුත් නිබෙනවා ගුද්ධ වූ අසිතියක්
 අපට අවශ්‍ය කෙනාට ජන්දය දෙන්න. විනිසු ජන්දය දහමේ තොඳ
 ගුණයක් ලෙසට කියන්නේ. මේ ධර්ම මාර්ගයේ යන්න ජන්දය
 අවශ්‍යයි. ජන්දය තමා පටන්ගැන්ම. ජන්දය නැතිනම් ඒ කියන්නේ
 කැමැත්ත නැතිනම් ගමනක් නැහැ. නිකොලස් ස්වභාවයට ජන්දය
 දෙන්න. නිකොලස් ස්වභාවය සමග අත්වල් බැඳු ගන්න. හැම
 මොනොතකම අපට ඒ තීරණය ගන්න පුළුවන්. තරහා සමග විකු
 වෙනවාද මෙත්‍රිය සමග විකු වෙනවාද අඛ්‍යෝසය සමග විකු
 වෙනවාද නැතිනම් ලෝඩය සමග විකු වෙනවාද විසේත්
 නැතිනම් අලෝඩය සමග විකු වෙනවාද? මේ ඩික්කම සමග විකු
 වෙනවාද නැතිනම් අමෝහය සමග විකු වෙනවාද? ඒ වගේම
 අනිත් අයගේ හැසිරීමෙන් අපට පෙනෙනවා 'මේ කවුද'. අප වියාට
 පොනොර දුමනවද මේ සිටින්නේ කෙලෙස්. ඒ කෙලෙස්වලට අප
 පොනොර දුමනවද ඒ ගින්හට අප තව පිදුරු දුමනවාද වියාගේ
 තරහට තව පිදුරු දුමනවාද. විසේ නැතිනම් අර නිවී සැනසුණු
 කෙනාට කරා කරනවාද. ඒ ඇතුළේ නිවී සැනසුණු කෙනෙකුත්
 සිටිනවා. දැන් වියාට නැගිට වින්න බැහැ. අපට වියාට උදුවි
 කරන්න පුළුවන්. විය තමා ධර්ම දේශනයකින් සිදු කරන්නේ. ධර්ම
 දේශනයක් කිය නම් නොගැනුවාට වෙන්න අවශ්‍ය ඒ ටික තමා.
 උපදේශනයක් ලෙසට අවවාදයක් දෙනවා කිය වෙන්නට අවශ්‍ය ඒ
 ටික තමා. ලොකුම පින්කම බණ කිම, ධර්ම දේශනය තමා ලොකුම
 පින්කම. විය පින්කමක් වෙන්නේ ඇයි කියන වික, මහා පින්කමක්
 වෙන්නේ ඇයි කියන වික දැන් පැහැදිලිව වැටෙනෙනවා ඇති.
 දෙදෙනාව හඳුනාගන්න තමා තුළිනුත් අනුන් තුළිනුත්. තීරණයකට

වින්න කාටඳ ජන්දය දෙන්නේ. කාටඳ අසුරු කරන්නේ. කවුරු සමග මේ ගමන යන්නේ. ඒ නීරණය බුද්ධිමත්ව ගන්නොත් නිවැරදි දැකිමෙන් අන්න තමන්ට නිවෙන්නට පුළුවන්. තමහුත් නිවි අනිත් අයටත් නිවෙන්න උද්‍යි කරන්න පුළුවන්.

හැම දෙනාටම තෙරැවන් සරණය!

ලදැසන දේශනයට අඩුව ප්‍රශ්න හා පැහැදිලි කිරීම්

කළුනාතා මිතුවරුනි, නිශ්ච්ඡබිද්‍යාවය නරම වරිනවා. නිශ්ච්ඡබිද්‍යාවය අපට බොහෝ පාඩම් කිය දෙනවා. නිශ්ච්ඡබිද්‍යාවය ගුරුවරයා කරගන්න පුළුවන් නම් නිශ්ච්ඡබිද්‍යාවයේ ශිෂ්‍යයෙකු නො ශිෂ්‍යවක වෙන්න පුළුවන් නම් අපට බොහෝ දෙය ඉගෙන ගන්නට පුළුවන් පොතකින් තවත් කෙනෙකුගෙන් ඉගෙනගත නොහැකි. භාවනාව, නිශ්ච්ඡබිද්‍යාවයත් සමග විකතු වී යන ගමනක්. නුස්ම ඇතුළුවෙන්නේ පිට වෙන්නේ නිහඹව. සිතුවීම් ඇවිත් යන්නේ නිහඹව. සංවේදනා දැනී නොදැනී යන්නේ නිහඹව. මේ කිසිවක් ගබිද කරන්නේ නැහැ. නිහඹව ඇවිත් තමන්ගේ කාර්යය ඉටුකාට නිහඹව සුලුගෙන යනවා. නුස්ම කිසිම ස්ථූතියක් බලාපොරාත්තු වෙන්නේ නැහැ ප්‍රශ්නයාවක්. නරම නිහතමානී ඒ නිශ්ච්ඡබිද්‍යාවය නිහතමානී. නිශ්ච්ඡබිදව සිටින මොනොනේ අප සිටින්නේ නිහතමානීව කිසිවක් බලාපොරාත්තු නොවී බොනොම සහැල්ලුවෙන්. ඒ තමා භාවනාවේ සුන්දරන්වය. නුස්මන් සමග සිතියෙන් සිටින සිතන් නිහඹයි. සිතන පුළුවන් කිස් ගහන්න සේෂා කරන්න. රියේ සිද්ධිවූ දෙය ගැන බෙරහන් දෙන්න. භෙට වෙන්න තිබෙන දෙය ගැන කිස් ගහන්න. ඒ සේෂාකාරී මනස නිහඹ වෙනවා වර්තමානයෙහි නුස්මන් සමග විකතු වන මොනොනේ. නුස්ම යම් ගේ නිහඹද සිතත් විසේම නිහඹ වෙනවා. නිශ්ච්ඡබිද්‍යාවයේදී අත්දුටු දෙය, නිශ්ච්ඡබිද්‍යාවයෙන් ඉගෙනගත් දෙය සහ නිශ්ච්ඡබිද්‍යාවයෙන් තේරැමි ගත් දෙය, පිළිබඳව කරා බහ කරන අවස්ථාවය මේ ධර්ම

සාකච්ඡා වෙලුව. අප කාටත් අත්දැකීම් තිබෙනවා. ආදුනික ව්‍යුතාන් ගැටළු තිබෙනවා. නොපැහැදිලි අවස්ථා තිබෙනවා. වික මග යන, වික මග යන්නට උත්සාහ කරන, විකම ආධ්‍යාත්මික ප්‍රව්‍යලක සාමාජික පිරිසක් සේ අප, ඒ අප හැමදෙනාගේම අත්දැකීම් ගැටළු සහ මූලුත්‍රා පාන්නට වුණු බාධික ගැන සාකච්ඡා කරනවා. මෙතන කවුරුවත් නැහැ, අප කවුරුවත් නැහැ හැම දෙයක්ම දුන්න. ඒ වගේම කිසිවක්ම නොදුන්නා කෙනෙකුත් නැහැ. මොනවත්ම දුන්නේ නැති. විෂයයක් ගතහොත් ඒ විෂය ගැන සංහේත්න දුන්න කෙනෙකු සිටින්න පුළුවන් ඒ වගේම ඒ විෂය ගැන අහලාවත් නැති කෙනෙකු සිටින්න පුළුවන්. ශිනෑම විෂයයක්. නමුත් භාවනාව වියට වෙනස්. කෙනෙකුට සිතෙන්න පුළුවන් තමන් භාවනාව ගැන මොලුව දෙයක් දුන්නේ නැහැ. මොනම පොතක්වත් කියවා නැහැ. කිසිම දේශනයක් අසා නැහැ. ඒ නිසා භාවනා කියන විෂයයේ 'අ' යන්නට දුන්නේ නැහැ කියා.

කළපනාතු මේතුවරුනි, භාවනාව කියන්නේ ඔබට. ජ්‍යෙෂ්ඨයට. ඔබේම ජ්‍යෙෂ්ඨයයි, ඔබේ භාවනාව. ඔබයි, ඔබේ භාවනාව. ඔබ භාවනා කරන්න කරන්න ඔබට, ඔබ ගැනයි අවබෝධ වෙන්නේ. විමතිසා තමන් ගැන මොනවා හෝ නොදුන්න කෙනෙකු නැහැ. කිසිම දෙයක් දුන්නේ නැති කෙනෙකු සිටින්න බැහැ. තමන්ට ප්‍රශ්න තිබෙනවා. කරදර තිබෙනවා. දුක් තිබෙනවා. ඒ වගේම සතුට විදිනවා. මේ සියලුළු ගැන කරනුවෙන් සහ නිහතමාතීව, ඔවුනෙනුව් සමග අදහස් බෙදාගන්න අවස්ථාව ධර්ම සාකච්ඡාව. ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම වියටත් වඩා අත්දැකීම් තිබෙනවා නම් බෙදාගන්න.

ප්‍රශ්නය - අවසරයි ඇද උදේ ඔබත්මාගේ දේශනයෙන් මට වැටුනුත් ආකාරයට අප හැමෝම ඇතුළේ දෙදෙනෙකු සිටිනවා. වික්කෙනෙක් හරියට කේත්ති ගෙන්නවා පොකී දෙයකටත්. අනින් වික්කෙනා කේත්ති ගන්නේ නැහැ කුමන දෙය ආවත් කේත්ති

ගන්නේ නැතිව අනුකම්පාවක් ලෙසට දකිනවා. ඒ කේත්ති යන කෙනාව තිදි කර අනුකම්පාවක් ඇති කරන කෙනා නැතිවින්නේ කෙසේද? අනිත් වික මගේ තේරුණු නැති ප්‍රශ්නයක් තමා මෙය. කුමක් හෝ තමන්ට අවහිරයක් වෙනවා නම් බාධාවක් කරදරයක් කියා සිතෙනවානම් තව සතෙකුට හෝ මිනුස්සයෙකුට හෝ ගහන්න හර මරන්න සිතෙනවා. වියාගේ ඇතුළත් අප ඇතුළත් සිටිනවා කේත්ති අරගෙන ගහන්න මරන්න යන කෙනෙක්. අනිත් කෙනා සිටිනවා මොනවා වුණත් අනුකම්පා කර කොහොම් තීංසාවක් නැති කෙනෙක්. ඒ තීංසාවක් නැති කෙනා නැගිටුවා ගන්නේ කෙසේද අනිත් කෙනා තිදි කරවන්නේ කෙසේද?

ඒ වගේම මගේ අත්දැකීමකුත් වියටම විකතු කරන්න කැමති. ලගුදී මෙහේ සිට කොළඹ යනවිට වුණු දෙයක්. පාරේ යනවිට බසයක් හළුව හබවමින් පසුපසින් ඇවිත් අමුණ ආකාරයකට ඉස්සර කර ටිකක් විහාර ගිහින් බස් හෝල්ට් වික් නවත්වා මගේන් ගන්නවා. පාරේ යන අනිත් වාහන සියලුලටම අමාරුදී. අපත් සමග වාහනේ ගිය වික්කෙනෙකුට හර කේත්ති. මෙසේ කරන්නේ කෙසේද හර කේත්ති. අප සියලුලටම භාවනා කරන අය විතන සිටියේ. හර කේත්ති වික්කෙනෙකුට. ඉවසගෙන සිටින්න බැර තරම් කේත්ති. ඒ අතර තව කෙනෙකු දකිනවා ඒ බස් වික අනුරාධපුරේ සිට වින බස් විකක්. බොහෝ මහන්සිට් වින ඩියුට්ටර් කෙනෙක් ඒ මිනුස්සයාට මහන්සියිය විඩාවයි තිසා ඔය වගේ නොසැලකිලි වුණා කියා අප කේත්ති ගන්නේ කුමකටද? අප මේ පූර සිටනේ ගමන් පටන් ගත්තේ කියා තව කෙනෙකු ඒ ලෙසට කියනවා. ඇයි ඒ දෙඅකාරයකට සිතන්නේ විකම ආකාරයට යන අය? පළමු ප්‍රශ්නය කෙසේද විය හඳුන්නේ? ඇයිද මේ වෙහස? ඒ ගැන වටහා දෙන්න ප්‍රාථමික් නම් බොහෝම පින්.

ගුරුතුමා - ඔව් බොහෝම රසවත් අත්දැකීමක් ඔබතුමා අපත් සමග බෙදාගත්තේ. ඒ වගේම බොහෝම අර්ථාන්වීත කාරණයක්

ප්‍රශ්නයක් ලෙසට නැගවේ. ඒ අත්දැකීමටයි විකතු වෙන්න කටුරු හෝ කැමතිද අත්දැකීමකින් හෝ අදහසකින් හෝ ඒ කාරණය තව පැහැදිලි කරන්න තමන්ගේ පොදුගලික අත්දැකීමකින් විසේ නැතිනම් අවබෝධයකින්.

සහාවෙන් - වියට මා යමක් විකතු කළහොත් මේ ප්‍රහුදින් මහස නිරන්තරයෙන්ම මේ අවිද්‍යා නිහඩිතාවය තුළ ලෝධයෙන් සහ ද්වේශයෙන් ප්‍රයෝගන ගතින් විනි ප්‍රතිලාභ බෙහෙතා. විටිර මේහය නොදුනීම වැළඳී යනවා. කුමාර මහත්තයා අහන ප්‍රශ්නයත් සමග මේ මේහය වැළඳී යාම නැවත මතුකරගෙන ඒ මේහය දැකීම තුළ හේද මේ හැරවුම් තිත තිබෙන්නේ?

ගුරුතුමා - ඉවි, ඔබගුමන් ප්‍රශ්නයක්ද අහන්නේ?

සහාවෙන් - නැහැ මා වියට සම්බන්ධවීමටයි යන්නේ ඒ ප්‍රශ්නයත් සමගම. ලෝධය සහ ද්වේශය තැපින් අපේ ඒ අපරාධකරණවා මෙහෙයවුම්න් ඒ උපයෝගීතාවයෙන් ප්‍රතිලාභ බෙහෙතා. නමුත් මේහය යටුපන් වෙනවා. මේහය දුටු විට සම්මා දිරීයිය ඇති විධීයන්වයා ඉස්මතුකර ගැනීමේ මග විවිත වෙන්නේ.

ගුරුතුමා - ඉවි තවත් විකතු කරන්න

සහාවෙන් - අත්දැකීන දෙයක්. කේප ගත්වීර විය හරි කරදරයක්. විය කරදරයක් බව කේපය අවසන් වීමත් සමගම වගේ දැනෙනවා. කරදරයට අකමත්තක් ඇතිවෙනවා. ඒ නිසා නැවත කේප ගැනීමකට විනවා නැවත මතක් වෙන්න ගත්වීර පසු බසින්න හේතුවක් වි තිබෙනවා. මට විය වි තිබෙනවා කිහිප සැරයක්. විය තුමක්ද කියා තේරන්නේ නැහැ. නමුත් අකමත්තක් ඇති වෙනවා කේපය නිසා ඇතිවෙන ජීවාව ගැන. ඒ ජීවාව ආන්මාරිකාලී දන්නෙන් නැහැ. මට ගැලවෙන්න අවශ්‍යයයි වගේ හැඟීමක් විනවා කේපය ගැනීම පවා කරදරයක් හේද?

සහාවෙන් - මගේ සිත මගෙන් අනුප් දෙයක් තමා අගේ සිට කන කහකොට සිහන්නේ කෙසේද කියන විභ.

ගුරුතුමා - වෙන කොහෝ හරි සිට කැවට කමක් නැහැ. ඔව් ඒ ඔබතුමන්ලා තුන්දෙනාම ඉදිරිපත් කළ කාරණා හරි ප්‍රායෝගිකයි. මේ අවසාන වශයෙන් ඔබතුමා මතු කළ කාරණාය තරහා කියන්නේ මහා ගෙවික්. ඒ කියන්නේ තරහා අරගෙන අප යමක් කර, කියා, සිතා පසුව තරහා නැති වුණුවිට තමා තේරේන්නේ මොන දුකදේද වින්දේ ඒ තරහින් සිටි වෙලාවේ. සමහරවීට ඒ වෙලාවේ අපට ඒ දැනීම සංවේදීතාවය තිබුණ් නැහැ. වීරත්වයක් වගේ හැරීමක් වින්න පුළුවන්. නොදුටම තරහින් සිටින වෙලාවක මහ වීරත්වයක් බලපුරුවන්කාරකමක් ලොක්කොක් කියන හැරීමක් වින්න පුළුවන්. නමුත් පසුව තරහා නැති වුණු විට හරිම වෙහෙසක් දැනෙන්නේ. දුර්වලකමක් දැනෙන්නේ. මහන්සියක් මහ හිරහැරයක් නේද වින්දේ කියන පසුතැවීල්ල. විතන ඒ හිරහැරයක්නේ වින්දේ කියන සිතුව්ල්ලත් සමග වින්නේ ඒ හිරහැරය දුන්නේ අනිත් කෙනා කියා. කවුරු හෝ දැන් ඒ තරහා ගන්න තැනක සිටියානේ කෙනෙක්. අප ඒ වශයිමත් වියාට දුමන්නේ. විය නිසානේ මේ දුක වින්දේ කියා. නැහැ විය නිසා නොවේයි තරහා නිසා. විය සිටියත් නැතත් තරහා ගතහොත් ඒ දුක විදින්න වෙනවා. තරහා දෙස බලන්න පුළුවත් නම් රෝගයක් ලෙසට. නිරෝගිකමේ ලක්ෂණායක් ලෙසට නොවේයි. රෝගිකමේ ලක්ෂණායක්. මේක රෝගයක්. කොළයෙන් සිටින කෙනෙකු දෙස බැලුවහොත් අප පැත්තකට වී, ඒ කොළයට සම්බන්ධ නොවී අපට පෙනෙන්නේ ලෙබේක්ව. වෙවිලනව. වෙවිලන්නේ ලෙබේක්. නිරෝගි කෙනෙකු වෙවිලන්න හේතුවක් නැහැ. ඇයේ රතු වී. වියත් රෝගිකමේ ලක්ෂණායක්. කඩාව වෙවිලනවා. කියන්න අවශ්‍ය දෙය නොවේයි කියන්නේ, කියවෙන්නේ. කියන දෙය ඇසෙන්නේ නැහැ. සිදුවෙන දෙය පෙනෙන්නේ නැහැ. බිහිරියි අන්ධයි. මේ තමා කොළය අපට කරන දේවල්. අපට බිහිර කරනවා, අපට අන්ධ කරනවා, අපට අවශ්‍ය

දෙය කියාගන්න බැර වෙනවා. අපට වෙවිලවනවා. මේ පෙනෙන රෝග ලක්ෂණ. ඇතුළුන් තව කොපමණ හාතියක් කේපය කරනවාද අපට කියන්න බැහැ. මේ අන්දුකීම හොඳට විදින්න. කේපය හරියට හඳුනාගන්නේ නැතිව විසින් නිදහස් වීමක් හෝ නැති කිරීමක් කරන්න බැහැ. කේපය හොඳට හඳුනාගන්න. තමන්ගේ කේපය අනුන්ගේ කේපය අවම වශයෙන් කේපය ඇටිත් ගිය පසු නැවත බලා ආවර්ජනයක් කර. ඒ වෙලාවේ සිටියේ කටුද එතන. වියා කුමක්ද කලේ. කරන්න අවශ්‍ය දෙයද කලේ. මේ ආකාරයට කේපය පිළිබඳ හාත්පසින්ම අවබෝධ කරගන්න විට ඒ හිරිහැරය හොඳට දැනෙනවා. ඊළග වතාවේ කේපය විනවිට, අර අවබෝධය වින්න පුළුවන්. මතක් වෙන්න පුළුවන් මෙන්න නැවත මේ ලෙසේ හැදෙන්න යන්නේ. සම්පූර්ණයෙන් මේ රෝගය වැළැදුගන්නවාද, සම්පූර්ණයෙන්ම කේපයේ රෝගයෙකු වී ගිලන් වී ආඩාධිත වී ආතුරයෙකු වෙනවාද නැතිද කියන ඒ තීරණය ගන්න තමන්ට හැකියාව විනවා. විසේ ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළග වතාවේ තවත් අඩුකරගන්න පුළුවන්. විය හොඳ උපතුමයක්. ආදිනව දැකීම. විහි කිසිම ආත්මාර්ථකාම් බවක් නැහැ.

ඊළගට අර දෙවනි කාරණය මේ අපට පෙනෙන්න තිබෙන්නේ ඇඟිලයි ගැටීමයි දෙක. ඒ දෙක තමා පෙනෙන්න තිබෙන්නේ. වෙලාවක අප ඇලෙනවා. විටෙක ගැටෙනවා. සමහර දේවල් පසු පස යනවා. සමහර දේවල්වලින් අසත් වෙනවා. සමහර දේවල් බඳාගන්නවා. තවත් සමහර දේවල්වලට පයින් ගහනවා. මේ දෙඩිචි පිළිවෙත තමා පෙනෙන්න තිබෙන්නේ. නමුත් මේ දෙඩිචි පිළිවෙතට මූල්‍යවෙන මෝඩකම පෙනෙන්න නැහැ. ‘මෝඩකම’ පෙනෙන්න තිබෙන දෙයක් හොවයි. මෝඩකම අදුරේ සිට, මේ නට්ටන නාඩිගම දෙස නම් බලන්න පුළුවන්. ඇඟිලෙන් ගැටීමෙන් නට්ටන නාඩිගම. නමුත් ඒ නාඩිගම නට්ටන ඒ මෝඩය පෙනෙන්න නැහැ. මොකද විය අදුරේ තිබෙන්නේ. මහඳුර කියා

කියන්නේ වීතිසය කළවටරේ. ඒ නිසා තමා ප්‍රජා ලෝකය දැල්වා ගන්න කියන්නේ, අවබෝධය ආලෝකය ඇතිකරගන්න. විවිට මේ නාඩිගම අවසන් වෙනවා. මෝහය පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රජාවට මෝහය පෙනෙන්නේ නැහැ. පෙනෙන්න බැහැ. ආලෝකයට අදුර පෙනෙන්නේ නැහැ. නමුත් ආලෝකය ඇතිවෙන විට අන්ධිකාරය නැති වෙනවා. ඒ තමා ස්ථීර විසඳුම. විමතිසා වඩ වඩාත් අවබෝධයෙන් ඡ්‍යවත් වෙන්න බලන්න ආවේගීම්ව ඡ්‍යවත් වෙනවා වෙනුවට. හැඟීම බරව තීරණ ගන්නවා වෙනුවට, සිතා මතා, සෞය බලා, අහන්න කෙනෙකු සිටිනවා නම් අසා විසේ බුද්ධිමත්ව ඡ්‍යවත් වෙන්න බලන්න.

මූලික ප්‍රශ්නය, මේ ස්වභාවයන් දෙකක් ඇතුළත තිබෙන බව දකින්න පුළුවන් නම් වියම ලොකු ජයග්‍රහනයක්. මේ ස්වභාවයන් දෙක. මේ පරස්පරය. පතිචිරෝධතාවය. කෙලෙස් සහ නිකෙලෙස්. කුමන නම් දුන්නත් නම නොවෙයි වැදගත්, ස්වභාවය. පුද්ගලයා කියන විට ඒ පුද්ගලයා සමන්විත වෙන්නේ මේ ස්වභාවයන් දෙකෙන්. කිසිම කෙනෙකු නැහැ සියයට සියයක් නොදු හෝ නරක මේ පුහුලන් ලෝකයේ. සියයට සියයක් නිර්ලෝකී විසේ නැතිනම් සියයට සියයක්ම ලෝහ සියයට සියයක් ද්වේග වර්තයක්. සියයට සියයක්ම මෙම්ත් සහගත ව්වෙනි කෙනෙකු නැහැ. සියයට සියය කිම බොරුවක්. පාට්ල්සන ලෝකයේ පමණක් නොවෙයි ඇත්තවම හෝතික ලෝකයේත් සියයට සියයක් නැහැ මොනවත්. කිසිම දෙයක් සියයට සියයක් නැහැ. සියයට අනු නවයක් තිබෙන්න පුළුවන්. අනු නවයයි දැඟම නවයයි නවයක් තිබෙන්න පුළුවන් නමුත් සියයට සියයක් නැහැ. විය බොරුවක්. මේ අපරාධ කරන කෙනා, ඒ වගේම කාවචන් කරදුරයක් නොකරන තමන්වත් අනුන්වත් පුළුවන් ආකාරයට රැක බලාගන්න ඒ බෝසතුන් යන මේ දෙදෙනාම, මේ ස්වභාවයන් දෙකම මහුණාය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ කාරණය අප හැමෝම අත්දැකිනවා ඔය නම්වලින් නොවුනට විටෙක අප හරිම තකාගැමීම්, දාන ශිල්

බෙදාගත්ත බත්පත පවා තව කෙනෙකුට දී සන්තේෂයෙන් සිරින්ත පුළුවන්කම තිබෙනවා. වෙලාවකට මොනවා කිවත් ඉවසනවා. ලොකු පාඩුවක් වුණත් හිනාවෙන්න පුළුවන්කම තිබෙනවා. මේ හැකියාවන් හැමෝටම තිබෙනවා කාටද හැත්තේ. ජීවිතයේ විකම වික ද්‍රව්‍යක් හෝ මේ බේදිසන්වයන් සමඟ අප ජීවිත්වී ඇති හැමෝම. වික වතාවකට වැඩි අනිවාර්යයෙන්ම.

පාරමිතා දහයක් ගැන කියනවානේ ඕය පාරමිතා වරන් වර අපේ ජීවිතයේදී මතුවේ ඇති. ඉවසීමේ පාරමිතාව, දාන පාරමිතාව, උරේක්ෂාවන් බලා සිරින්න පුළුවන්කම, සිල්වත්බව. ඒ හැකියාව තිබෙනවා හැත්තේ හැහැ. කාටවත් ඒ හැකියාව හැත්තේ හැහැ මේ හැති දෙයක් ඇති කරගත්ත උත්සාහයක් නොවෙයි. මහා ක්‍රියාත්මක වියලි ගුණක, වැල් කතරක, දුව්ලි බිමක වපුරන්න යනවා නොවෙයි. ඒ වගේම අනිත් අංශය විය නම් අප වැඩිපුර අත්දැකිනවා. නොඉවසිලුවන්ත බව, නොරස්නා බව, කැසදරකම සමහර වෙළාවට අපට තිබෙනවා තිබුණාට මදි කිය සිතනවා. අනිත් කෙනෙකු ගන්න කළුන් අප ගන්නවා. දැන් ඒ ස්වභාවයන් තිබෙනවා. විතකොට මේ ගති දෙක මාරුවෙන් මාරුවට මතු වෙනවා, විවිධ හේතු නිසා. තිකන්ම නොවෙයි. නමුත් මේවා පවතින්න නම් අප උත්සාහයක් ගන්න අවශ්‍යයයි තිකම් පවතිත්තේ හැහැ. අප බේදිසන්වයන්ට ඉඩක් අරන් දෙන්න අවශ්‍යයයි. බේසතුන් බලහත්කාරයෙන් සියල්ල පෙරලාගෙන අයින් කරගෙන පැනගෙන වින්නේ හැහැ. අප පාවචියක් ව්‍යුත්වනාත් අන්න උත්සාහන්සේ වැඩිම කරයි. සමන් පිවිව මල් වට්ටියකටන් බාතුන්වහන්සේලා වැඩිම කරනවා කියන්නේ. අප සමන් පිවිව මල් වට්ටියක් ලැස්ති කරන්න අවශ්‍යයයි. විවිධ බාතුන්වහන්සේලා වැඩිම කරයි. ඒ වගේ අප මාවත විෂ්ලේෂණ කර දෙන්නට අවශ්‍යයයි. අප පාර කපන්නේ තරහට නම්, ඒ පාරේ තරහා ගමන් කරයි හැමදාම.

ඒ නිසා පළමුවෙනි කාරණය තමා මේ දහම කියන
 බොහෝම ලක්සන කාරණයක් මේ අපරාධකරු තමන් නොවෙයි
 කියන කාරණය අවබෝධ කරගන්න. ‘මම’ නොවෙයි. තරඟා
 කියන්නේ ‘මම’ නොවෙයි. තරඟා මගෙන් නොවෙයි. ‘මම’ තරහෙන්
 නොවෙයි. දැන් මෙය හතර ආකාරයකට බලන්න කියනවා. ඔය
 සක්කාය දුටියිය ඇතිවෙන හතර ආකාරය කියනවානේ. මා තරඟා
 තුළ සිටිනවා. තරඟා මා තුළ තිබෙනවා. තරඟා මගේ. මා තරහේ.
 මේ තමා සතර ආකාර සක්කාය දුටියිය. මේ සක්කාය දුටියිය තමා
 අතහරන්නට අවශ්‍ය. දැන් සක්කාය දුටියිය කියන්නේ ‘මම’. ‘මම’
 කියන වික අතහරනවා කියා විසේ ක්වාට බැහැ. මේ සක්කාය
 දුටියිය තේරේම් ගන්න. සක්කාය දුටියියට මූහුණුවරයන් හතරක්
 තිබෙනවා. ආකාර හතරයි. ඒ හතර තමා සිනෑම දෙයක් ඒ ‘මම’
 කියා සිතිම. ඒ ‘මම’. ගීරුරය ‘මම’. ‘මම’ තමා ගීරුරය. විසේ
 සිතනගෙක් සිටින්නේ සක්කාය දුටියිය ඇතුළේ. විවිට ගැලවීල්ලක්
 නිදහසක් නැහැ ගීරුරයෙන්. ගීරුරයට කුමක්ද වෙන්නේ විය මට
 වුණා වෙනවා. රීළාගට ‘මම’ තමා ගීරුරය. ගීරුරය තමා ‘මම’.
 ‘මම’ තමා ගීරුරය. තුන්වෙනුව ගීරුරය මගේ. ‘මම’ තමා
 අයිතිකාරායා ගීරුරය මගේ දේපොළක්. ගීරුරය තමා අයිතිකරු විහි
 ‘මම’ දේපොළක්. ‘මම’ අයිති ගීරුරයට. මා තුළ ගීරුරය තිබෙනවා
 ගීරුරය ඇතුළේ ‘මම’ සිටිනවා. ගීරුරය මගේ ‘මම’ ගීරුරයේ. දැන්
 මේ හතර ආකාරය. හතර ආකාර වින්තනය. මේ හතර
 ආකාරයට අප සිතනවා. ඔය හැම ක්ලේෂයක් සම්බන්ධයෙන්ම
 මේ ආකාරයට සිතනවා. මේ ආකාරයට සිතන්න සිතන්න වෙන්නේ
 ඒ කෙලෙස් වඩාත් ගක්මිමත් කරනවා. පෝෂණය කරනවා. මගේ
 තරඟා මගේ තරඟා. මට හරියට තරඟා යනවා. මා හරියට තරඟා
 ගන්න කෙහෙක්. මේ මගේ වර්ත ලක්ෂණය. විය උපන් හැටි. විසේ
 සිතන්න සිතන්න අප තරඟා ඇතුළට යනවා. වඩ වඩාත් තරඟා
 ඇතුළට ගමන් කරනවා. ඒ තරඟා හරියට කෝෂයක් බැහැලු වගේ
 අප වටෝට තරඟා අප සිටින්නේ විය ඇතුළේ. ව්‍යුතියට වන්න බැහැ

විසේ සිතන්න සිතන්න. අප තරහේ සිරකරුවන් බවට පත්වෙනවා. මේ සක්කාය දැවිදිය කරන්නේ වියයි. අප මේවායේ සිරකරුවන් බවට පත්කරනවා.

ච්‍රමණිකා වැදගත්ම දෙය තමා මේවා තිබෙනවා, තරහා තිබෙනවා. නමුත් ඒ 'මම' නොවෙයි. ඒ තරහා මගෙන් නොවෙයි. අප දෙගොල්ල අතර විවැති යූති සම්බන්ධිකමක් නැහැ. අයිතිවාසිකම් නැහැ. විනෝන්ට වින්න. මේවා නැති කරන්න නොවෙයි. අප උත්සාහ කරන්නේ මේවා නැති කරන්න. අප සිතන්න මේවා නැති කරන්න අවශ්‍යයයි. භාවනා කරන කෙනෙකු ලෙසට, විශේෂයෙන් මේවා නැති කරන්න අවශ්‍යයයි. ඒවා නැති කෙනෙක්. අප උත්සාහ කරනවා ඒවා නැති කෙනෙකු ලෙසට සිරින්න. මෙපමණ කළේ භාවනා කළා, මෙපමණ කළේ සිල් රැක්කා, මෙව්වර බණා ඇනුවා, දැන් තරහා නැති වෙන්න අවශ්‍යයයි තරහා පෙන්වන්නත් හොඳ නැහැ. තිබෙන්නත් හොඳ නැහැ. අප මේවා නැති අය ලෙසට සිරින්න උත්සාහ කරනවා. විතන ලොකු ගැටුමක් ඇති වෙනවා. අපත් සමගම ගැටෙන්න පටන්ගන්නවා. අපට අපවම විපා වෙනවා. විසේ නොවෙයි. තරහා කියන දෙයට අපට වඩා ඉතිහාසයක් තිබෙනවා. තරහා කියන ස්වභාවය ගතහොත් වියට ලොකු ඉතිහාසයක් තිබෙනවා. අපට විපමණ ලොකු ඉතිහාසයක් නැහැ. අප අමුත්. තරහා පරණයි. අප උපදින්නත් කම් ලේකයේ තරහා තිබුණා. අප මැරැණුට පසුවත් තරහා කියන ස්වභාවය ලේකයේ තිබෙවි. අප මැරැණුවීට තරහා නැතිවෙන්නේ නැහැනේ ලේකයේ විය තිබෙවි. තවත් දේවල් ලේකයේ තිබෙනවා. ලේකයේ කොපමණ දෙය තිබෙනවාද අප දැන්නේ නැහැ ඒ තිබෙන හැම දෙයක් සමගම අප ගණුදෙනු කරන්න අවශ්‍යයද. මේවා සමග ගණුදෙනු නොකර සිරීමේ විද්‍යාව තමා ඉගෙන ගන්න අවශ්‍ය. තිබුණාට කමක් නැහැ ගණුදෙනු කිරීමක් නැහැ. පාවිචිචි කිරීමක් නැහැ. අප තරහා පාවිචිචි කරන්න ගියහොත් ප්‍රතිච්චා වෙන්නේ ඒ තරහා අවසානයේ අපට

පාවිච්චි කරනවා. තරහා අප ආයුධයක් ලෙසට පාවිච්චි කළහොත්, කාර හෝ ගනන්න බංතින්න ආයුධයක් ලෙසට අප විය පාවිච්චි කළහොත්, දෙවෙනි වතාවේ ඒ ආයුධය අපට පාවිච්චි කරනවා. අප පත්වෙනවා ආයුධයක් බවට. අපට ගැලවීමක් නැහැ. ව්‍යුතිසා තරහා හෝ අනිත් සිහනෑම දෙයක් පාවිච්චි නොකර සිරින්න බලන්න. ජ්‍යෙත් වෙන්න ඒවා අවශ්‍ය නැහැ. විය බොරුවක්. අප කියනවා නම් මේවා අවශ්‍යයයි ජ්‍යෙත් වෙන්න, තරහා ගන්නේ නැතුව ජ්‍යෙත් වෙන්න බැහැ. කැදුරකම නැතිව ජ්‍යෙත් වෙන්න බැහැ. විය බොරුවක්. ඒ මොනවත් නැතුව බුද්ධියට පුළුවන් ජ්‍යෙත් වෙන්න. බුද්ධියට පුළුවන් ඔබට බේරුගන්න. තරහා අවශ්‍ය නැහැ. තරහා කියන්නේ ආරක්ෂකයෙකු ඉදාහටමරා කොනෙකු නොවයි. විය බොරුවක්. තරහට බැහැ ඔබට රැකගන්න. ඔබ අමාරුවේ දුමනවා.

නමුත් සිහි බුද්ධියට පුළුවන්. ඒ නිසා වඩ වඩාත් සිහි බුද්ධිය ඇසුරු කරන්න. මේ දෙන්නා වෙන්කර දැකින්න පුළුවන් වෙන්නේත් සිහි බුද්ධියට. කවුද අපරාධ කරන්නේ? කවුද අනිංසක? සිහි බුද්ධිය තිබුණුත් තමා බේදිසන්වයේ පෙනෙන්නේ. සිහි බුද්ධිය නැති වෙලාවේ බේදිසන්වයේ සිරිනවාද කිය පෙනෙන්නේ නැහැ. සිහි බුද්ධියට පමණක් ද්‍රැශනය වෙන දෙයක් තමා බේදිවිත්තය. සාමාන්‍ය ඇසට පෙනෙන්නේ නැති දේවල් තිබෙනවා. විශේෂිත කැමරාවලින් බලන්න අවශ්‍යයයි, විවිධ ඒවා පෙනෙනවා. ඒ වශේ දෙයක් තමා බේදිවිත්තය. විය තිබෙනවා. තිබුණාට අපට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැත්තේ අප සිහි බුද්ධියෙන් නොවයි බලන්නේ. අසිතියෙන්. ආවේගීමිව. අසිතියෙන් සහ ආවේගීමිව බලන්න බලන්න අපට පෙනෙන්නේ කෙලෙස් පමණුමයි. කෙලෙස් පමණුමයි. නිතරම මෙනෙහි කරන්න, තමන් කියන්නේ බේසත් කෙනෙකුට බව. ඔබ කියන්නේ බේසත් කෙනෙක්. විය නිතරම මෙනෙහි කරන්න. අනිත් අයටත් කියන්න, ඒ කියන්නේ තමන් බේදිසන්වයෙකු කිය

කයිවාර ගැසීම නොවෙයි. අනිත් අයටත් කියන්න දුවේ, දුව බෝධිසත්ත්වයෙක් පූත්‍ර බෝධිසත්ත්වයෙක්. අම්මලටත් කියන්න තාත්ත්වත් කියන්න. විය මත්තුයක් වගේ ජප කරන්නට අවශ්‍ය දෙයක්. මොකද විය අමතක වී යන්නට පූඩ්‍රවන්. අසිහිය තමා වැඩිපුර මෙතන තිබෙන්නේ. අසිහියට සිවා මතක නැහැ. අසිහියට තමන්ව මතක නැහැ. සිටින්නේ කොතනු මතක නැහැ. කරන්නේ කුමක්ද මතක නැහැ. ඒ නිසා නැවත නැවත මේ අනුස්සතිය මෙය අනුස්සතියක්. ඒ අනුස්සතිය වඩන්න. අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහිපත් කරගන්නවා. මා තුළ බෝධිසත්ත්වයන්සේ වැඩ සිටිනවා. මේ ඇතුළේ නික්ලේෂ බව තිබෙනවා. අලෝහය තිබෙනවා. අලෝහය තිබෙනවා. අමෝහය තිබෙනවා. මෙමත් තිබෙනවා. කොලෝස් මතුවෙනවිට අර සක්කායදිවිධි දුර්ණය වැළියට ගන්න. සක්කායදිවිධිය ඇතිකරගන්නවාද මේ කොලෝස් සමග විසේ නැතිනම් අනත්ත. තරහා තිබෙනවා නමුත් මේ තරහා මගේ නොවෙයි. 'මම' නොවෙයි මේ තරහේ අසිහිකර. 'මම' නොවෙයි තරහා කියන්නේ. 'මම' මේ තරහා ඇතුළේ නොවෙයි සිටින්නේ. ඒ දුර්ණය ගෙනෙන්න විතෙන්ට.

විසේ ගෙනෙන්න කිසියම් තැන්පත් බවක් අවශ්‍යයයි. මොකද ඕය කොලෝස් ආවිට අපව කළඹල කරනවා. කොලෝස් හැම විටම පුද්ගලයාව ආකුල ව්‍යාකුල කර ආතතියට පත්කරනවා. කිසිම ක්ලේෂයක් කෙනෙකුට නිවී සැනසිල්ලේ සිතන්න දෙන්නේ නැහැ. තැන්පත්ව සිතන්න, කළුපනා කරන්න, තීරණ ගන්න කොලෝස් ඉඩ දෙන්නේ නැහැ. විසේ නිවී සැනසිල්ලේ කළුපනා කරන්න ඉඩ දුන්නොත් කොලෝස්වලට යට වෙන්නේ නැති බව කොලෝස් දුන්නවා. විවිට කොලෝස් වැඩක් නැති වෙනවා. නිෂ්ප්‍රයෝග්‍රහ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සිතන්න දෙන්නේ නැහැ. නැහැ සිතන්න විපා. ඔයා සිතන්න විපා. ඔයාට සිතන්න අවශ්‍ය නැහැ. ඔයා කරන්න අවශ්‍ය දෙය මා කියන්නම්. මේ තමා කොලෝස් හැමවිටම අපට දෙන පණිවිධිය. හැම ක්ලේෂයක්ම.

තරහා පමණක් නොවෙයි ලෝඩය, ඊරුෂ්‍යාව, මානය මේ හැම විකක්ම විසේයි. හැම විකක්ම අපට කියනවා ඔයා සිනහ්න අවශ්‍ය නැහැ. මා සිතා ඔයා කරන්න අවශ්‍ය දෙය මා කියන්නම් ඒ දෙය ඔබ කරන්න. අපට තීරණ ගන්න අයිතියකුත් නැහැ. තීරණ ගන්න ඉඩකුත් නැහැ. ඒ කෙලෙස් ගන්න තීරණ අපට සිදුවෙනවා හිස නමා පිළි අරගෙන ක්‍රියාත්මක කරන්න. අප නිකන්ම නිකන් අතකාල බිවට පත්වෙනවා. ඒ වෙනුවට විවැති අවස්ථාවක අර කලබලයට අනුවෙන්නේ නැතුව රිකක් තමන්ව තැන්පත් කරගන්න. ඒ සඳහා තමා ඔය භාවහා තුම තිබෙන්නේ. මොනවා හෝ භාවහා කුමයක් සක්මන් භාවහාව හොඳයි. බොහෝම හොඳයි. රිකක් ඇවේදින්න සිහියෙන්. ඇවේදින විට මානසික කලබලය අඩු වෙනවා. ආතතිය අඩු වෙනවා. කලබලය අඩු වුණුවිට අපට පූල්වන්, වෙන්නේ කුමක්ද කියා සොයා බලන්න. පොඩි වෙලාවක් ගන්න. තත්පර කීපයක් හෝ ගන්න තමන්ව තැන්පත් කරගන්න.

විශේෂයෙන් කෙලෙස් තිබෙන වෙලාවක කියන්න ඔයා කලබල වෙන්න විපා. මෙය ඔයාව කලබල කරයි. මෙය ඔයාව කලබල කරනවානේ. නමුත් ඔබ කලබල වෙන්න විපා. ඔබ තැන්පත් වෙන්න බලන්න. තුස්ම දෙස බලන්න. පොඩිබික් ඇවේදින්න. කුරුලේලන්ගේ කිසැයේමට අනුමිකන් දෙන්න. තුස්ම ඇතුළුවෙන පිටිම ගණන් කරන්න. මොනවා හෝ උපතුමයක් පාවිචිචි කරන්න තැන්පත් වෙන්න. තැන්පත් වුණාට පසු ගෙහෙසියි. මොකද තැන්පත් බව කියන්නෙම බෝධිසත්ව ගුණයක්. මේ ආකාරයට අප තැන්පත් වනවිට වෙන්නේ අර බෝධිසත්වයන් විනවා වේදිකාවට. මෙතෙක් වෙලා වේදිකාවේ ඒක පුද්ගල රංගනයක් කළේ තරහා හෝ කුමක් හෝ ඇවිත් විය ඒක පුද්ගල රංගනයක්. මුළු වේදිකාවම වියාගේ අතට අරගෙන ආක්‍රමණය කර වියා විතන යො නටනවා. දැන් තව වර්තයක් මේ වේදිකාවට විනවා. ව්‍යිට මේ දෙදෙනාට වේදිකාව බෙදාගන්න වෙනවා දෙකට. දැන් මුළු වේදිකාවම ආක්‍රමණය කරන්න බැහැ තරහට. දැන්

බාගයයි වියාට අයිති. ඊළගට විය කියන වික අප කරන්නේ
 නැතිවෙනවිට විය තවත් උර්වල වෙනවා. විය කිස ගහනවා
 මෙසේ කරන්න. අරෙහෙම කරන්න. උඩ පතින්න. අප මොනවත්
 කරන්නේ නැහැ. කිසි දෙයක්. වෙනදා කළා. නමුත් දැන් කිසි
 දෙයක් කරන්නේ නැහැ. විසේ කෙරෙන්නේ විය අපට උඩ පතින්න
 කියන විට, උඩ පැන්හෙන්නේ අපට අප රැකඩ නිසා. රැකඩ
 නිසානේ. රැකඩ නටවන කෙනා ඒ තුළ ඇද්ද විට රැකඩේට බැහැ
 උඩපතින්නේ නැතුව සිටින්න. මොකද නටවන්නයි රැකඩයි
 විකිනෙක තුළ්වලින් සම්බන්ධ කර ඇති නිසා. ඒ තුළ්වලට තමා
 සක්කාය දිරීධිය කියන්නේ. දැන් අප සක්කාය දිරීධියෙන්
 සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අරයා අදිනවා. උඩ පතින්න කිය
 කිය. දැන් අප උඩ පතින්නේ නැහැ. අපට උඩ පතින්නේ නැතුව
 සිටින්න පූල්වත් දැන්. නමුත් තවම කියනවා බහින්න බහින්න
 බහින්න මේක කියන්න. මේක අහන්න. නමුත් අප ඒවා විකක්වත්
 කරන්නේ නැහැ. කියන්නත් නැහැ. කරන්නත් නැහැ. විවිට විය
 වේදිකාවේ කොනකට තල්ල වෙවි යනවා. වේදිකාවේ ඉස්සරහට
 ඇවිත් කිසශේසුවා. නමුත් ඒ විකක්වත් සිද වෙන්නේ නැහැ. තවම
 කිසශේසුවා. නමුත් විය කියන වික කවුරුත් කරන්නේ නැහැනේ.
 ව්‍යමතිසා වේදිකාවේ කොනකට තල්ල වෙනවා. විය සිටිවි
 පැත්තකට වී වේදිකාවේ. වේදිකාව වියාට අයිති නැහැ. වියාට
 අවශ්‍ය ආකාරයට වේදිකාව නටවන්න බැහැ. නැවත වෙලාවක
 විනවා. නැවත අසිහියෙන් සිටින වෙලාවක ඇවිත් නැවතත් අර
 ආකාරයටම අපට නටවන්න බලනවා. අප රැකඩ ගේ නටය අපට
 සිහිය නැතිනම්. නමුත් සිහිය ඇතිකරගෙන අපට පූල්වත්
 නටන්නේ නැතුව සිටින්න. මෙසේ නැවත නැවත නැවත නැවත
 අප අහභාස කරනවිට මේ තරහර තේරෙන කාරණයක් තිබෙනවා.
 කුමක්ද? දැන් මෙයාට තමන්ට නටවන්න බැර බව. මා ගහන
 පැදියට මෙයා නටන්නේ නැහැ. ඉස්සර නැටුවා දැන් නටන්නේ
 නැහැ. විය ලැඟීජාවට පත්වෙනවා. ඒ නිසාම විය වේදිකාවට

ගොඩ නොවී සිටින්හ උත්සාහ කරනවා. වැඩි වාර ගණනක් වියා වින්නේ නැහැ වේදිකාවට. වියාට අප මොනවන් කලේ නැහැ. වියාට අත තැබුවේවත් නැහැ. විජා කිවිවෙත් නැහැ. කිසි දෙයක් කලේ නැහැ අප සිහියෙන් සිටිය. අප තෝරුම් ගත්තා විය මා නොවෙයි විය මගෙන් නොවෙයි. මා වියාගෙන් නොවෙයි. ඒ නිසා විය කියන දෙය මා කරන්න අවශ්‍ය නැහැ. මට පුළුවන් තැන්පත් වෙන්න. මට පුළුවන් නිශ්චල වෙන්න. තරහා නැති වෙළාවට පමණක් නොවෙයි. තරහා තිබෙන විටත් තැන්පත් වෙන්න පුළුවන්. මා තරහේ රැකඩියක් නොවෙයි. විවිට ඒ රැකඩි නටවන කෙහා තව දුරටත් රැකඩි නටවන්නෙක් වෙන්නේ නැහැ. වියාට බැහැ. ඒ තනතුරේ සිටින්න බැහැ. මොකද විය කියන ආකාරයට නටත රැකඩියක් මෙතන නැහැ. ඒ තමා විමුක්තිය කිය විමුක්ත විත්ත කිය කියන්නේ. වේතෝ විමුක්ති කිය කියන්නේ ඒ අදහසින්. මේවා නැති කළා කියන අදහසට වඩා නිදහස් වුණා කියන අදහස.

පුණ්නය - පසට්පෙන පුද්ගලයාට සවිස්තුතාතුක කයක් තිබෙනවා කිය විළනය වන කයක් තිබෙනවා කිය විශ්වාස කරනවා. නමුත් භාවනාව නේද විළනය වෙන්නේ මනසය කිය පෙන්නුම් කර දෙන්නේ.

ගුරුතුමා - කය විළනය වෙනවා මනස නිසා. මානසික ධ්‍රීමතා නැතිනම් කයට විළනය වෙන්න බැහැ. මානසික විළනය තමා කායික විළනයක් බවට පත්වෙන්නේ. මුලින්ම විළනය සිදුවෙන්නේ ඔබතුමා කියු ආකාරයට මනයේ. මනයේ තමා මුලින්ම විළනය පටන්ගන්නේ. ඒ මුළුම විළනයට තමා වින්දනය කියන්නේ. විදීම. කිසියම් වින්දනයක්. ඒ වින්දනය දැනෙන්නේ මනසට. වේදනාවක් වෙන්න පුළුවන්. පිජාසය වෙන්න පුළුවන්. සිතලක් වෙන්න පුළුවන්. කුමක් නෝ විදීමක්. ඒ තමා මුළුම විළනය. ඒ මුලික

වලනය උඩ මහස ඒ වලනය හඳුනාගත්තවා. කුමක්ද මේ වලනය කිය හඳුනාගත්තවා. අර පිපාසය කිය හඳුනාගත්තවා. ඒ හඳුනාගැනීමත් මානසික වලනයක්. මානසික ක්‍රියාවක්. කායික ක්‍රියාවක් නොවෙයි. මෙය වේදනාවක්. මේ වේදනාවට කියත්තේ පිපාසය. ඊළගට මෙයට කුමක්ද කරන්න අවශ්‍ය? වියත් මානසික තර්කනයක්. තීරණයක් ගත්ත එපැයි. ආ මෙයට වතුර රීකක් බොත්ත අවශ්‍යයයි. විසේ නැතිනම් මෙය වේදනාව. වේදනාව මෙය හිරවැටීම. හඳුනාගත්තවා. මෙයට කුමක්ද කරන්තේ. මෙයට පාදුය දික් කරන්ත අවශ්‍යයයි. ඒ තීරණයත් මානසිකයි. මූලික මානසික වලන තුනකට පසුව තමා කායික වලනයක් වින්නේ. විසේ නම් කකුල දිග හරින්ත අවශ්‍යයයි කිය මහස තීරණය කළාට පසු තමා කකුල දිග අරන්නේ. නැතුව කකුලට බැහැ දිග අරන්න. ග්‍රීරය නිශ්ච්වලවම තීඩුණත් මහස වලනය වෙනවා. ග්‍රීරයට සෙලවෙන්න බැර වෙන්න නිර කර බැඳු මැටි ගසා තැබුවහොත් විසේ අව්‍යවක දුමා වගේ පොඩිඩක්වත් ඇස්කීපිල්ලන්වත් ගහන්න බැර වෙන්න ඒත් මහස වලනය වෙනවා. මානසික වලනය හරි වේගවත්. ඒ වේගය අඩු කරන්න බැහැ ග්‍රීරය නිශ්ච්වල කර. ඔබතුමා කිදු කාරණය ඇත්තම ඇත්ත. විය තේරේන්නේ භාවනාවට පමණයි. භාවනා කරන්න ගියවිට තමා තේරේන්නේ මානසික වලනය කොතරම් ප්‍රවේශකාර්ද වේගවත්ද. ඒ වේගයෙන් සියෙන් දාහෙන් නොවෙයි ලක්ෂයෙන් පංගුවකටවත් වේගවත් වෙන්න බැහැ ග්‍රීරයට. ඒ සිත දුවන වේගයට ග්‍රීරයට දුවන්න බැහැ. ලෝකයේ සිටින දැක්ෂතම ධාවකයාවටත් බැහැ තමන්ගේ සිතේ වේගයට දුවන්න.

හයියෙන් දුව්වහොත් මහන්සි. හයියෙන් දුවන්න දුවන්න මහන්සියි. මහන්සියි. මහස වේගයෙන් වැඩ කරන්න වැඩ කරන්න ඊට වැඩිය මහන්සියි. අපට පිවිතයේ දැනෙන මහන්සිය, වෙහෙස, විභාවට මූලිකම හේතුව තමා මේ අති ප්‍රවේශකාර් මානසික වලනයන්. අප ගත්තා ආහාරවල, කරන ව්‍යාම්වල, ගත්ත බෙහෙත්වල ගත්ත

හුස්මේ මේවගෙන් අවශ්‍යාතනය කරගන්නා ශක්තිය වැඩිපුරම නාස්ති කරන්නේ මේ ආවේගිකිල් මානසික ව්‍යුතනයන්. ඒවා තමා ශක්තිය ප්‍රවිචා දුමන්නේ අර පෝෂණය ප්‍රවිචා දුමනවා. මහස මානසික ප්‍රවේගකාරී බව අඩු කරගන්න ප්‍රථමත් නම් ශක්තිය ඉතිරි කරගන්න ප්‍රථමත්. ඒ නිසා තමා ඔය ආයුෂ්‍යයට මහස බොහෝම තදින්ම ප්‍රතින්ම බලපාන්නේ. ආයුෂ්‍ය දීර්ඝායුෂ්‍ය හෝ මන්දායුෂ්‍ය වෙන්න මහස හරුයට බලපානවා, අප කන කඡම බ්‍රිම කරන ව්‍යායාම ගන්න බේත් හේත් වගේම සමහරවිට රීත් වැඩිය. ආවේග අපේ ආයුෂ්‍ය කපා දුමනවා. ආයුෂ්‍ය කෙටි කරනවා ආවේග. ජීවිතයකේ කරනවා ආවේග. ආවේග ජීවිතය කෙටි කර සංසාරය දික් කරනවා. විය අනිත් පැත්ත වෙනවා නම් හරි නොදැයි. සංසාරය කෙටි කර ජීවිතය දික් කරනවා නම් නමුත් ආවේග විය දුන්නේ නැහැ. ඒ අපරාධකර විය දුන්නේ නැහැ. විය කරන්නේ මේ ජීවිතකාලේ කෙටි කරනවා. ජීවිතකාලේ යම් පමණකට කෙටි වෙනවාද ඒවගේ සියලුහස් ගුණයකින් සංසාරය දික් වෙනවා.

ප්‍රග්‍යනය - උදේ හාවනාවේදී කිවා වායිඩ් සිරිනවිට වින වේදනාවෙන් මිලදන්න ඇගෙන් වෙන් කරන තුමයක්

ගුරුදූතා - ඔව් වේදනාව, විය තමා අප කඩා කලේ වේදනාව මානසික කාරණයක්. අපට විසේ සිතෙනවා මේවා කායික වේදනා මේවා මානසික වේදනා කියා අප දෙකකට බෙදනවානේ. කෙහෙකු බැඳීනවිට සිත රැදෙනවා විය මානසික වේදනාවක්. කන රැදෙන්නේ නැහැ. බැහුම් ඇහුවා කියා කාගෙවත් කනක් රැදෙන්නේ නැහැනේ. නමුත් සිත රැදෙනවා. විවිට අප කියනවා විය මානසික වේදනාවක්. කවුරු හේ ප්‍රතින් සිට කෙහෙකු දුරක් වෙනවා. වියත් මානසික වේදනාවක්. මදුරුවෙකු කඡවහොත් කායික. අප දැන් මෙහෙම බෙදාගෙන සිරිනවා. විහි වරදක් නැහැ. නමුත් අවසාහ වශයෙන් සියලුම වේදනා මානසිකයි. විදීම මහසින් කරන දෙයක්. සමහරවිට

බඩගින්න කායිකයිනේ. බඩගින්න කායිකයි. ආමාරුය හිස් වෙන විට දැනෙන වේදනාවක් බඩගින්න. නමුත් ආමාරුය තිස් වෙන්න පුලුවන් ඒ තියුම්ත කාලය වින විට ආමාරුය තිස් වෙනවා. නමුත් අපට බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. එවැනි අවස්ථා සිනස තරම් තිබෙනවානේ. අප බොහෝම වැදගත් කාර්යයක තියුක්ත වී සිටිනවා නම් හදිසි අත්‍යාච්‍ය කාර්යයක, බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ වගේම ඉතාම සතුවුදායක විනෝද ජනක අත්දැකීමක නම් අප සිටින්නේ ඒන් බඩගින්න දැනෙන්නේ නැහැ. විසේ නැතිනම් අප ලොකු දැකක නම් සිටින්නේ ප්‍රශ්නයක නම් සිටින්නේ ඒන් දැනෙන්නේ නැහැ බඩගින්න. මහස අවශ්‍යයි බඩගින්න දැනෙන්න. වෙන්ට අවධානය යන්න අවශ්‍යයි.

බඩතුමා ඒ විමසන කාරණය ඒ පදනම මෙය තමා. මේ වේදනාව මනසට බර දෙයක්. මනසට පුළුවන් වේදනාවක් අඩු කරන්න හෝ වැඩි කරන්න. ඒ හැකියාව මනසට තිබෙනවා. වියාට පුළුවන් අවශ්‍ය නම් සිනසම කායික වේදනාවක් වැඩි කර උපරිම මට්ටමට ගෙනැවිත් මරා දමන්න වූණත් පුළුවන්. සම්පූර්ණයෙන්ම මරා දමන්නත් පුළුවන් ප්‍රං්ඡ වේදනාවක් වැඩි කර. ඒ වගේම මාරාන්තික වේදනාවක් වූණත් වියාට අඩු කර සමනය කරන්නත් පුළුවන්. මේ හැකියාවන් දෙකම මනසට තිබෙනවා. අප හැමෝටම මේ හැකියාවන් දෙකේ කිසියම් පරාසයක අයිතියක් තිබෙනවා. මාරාන්තික වේදනාවක්, ඒ කියන්නේ මරණයෙන් කෙළවර වෙන වේදනාවක් අඩු කර මරණයෙන් බේරෙන්න සමහරවිට අපට බැර වෙන්න පුළුවන් ඒ හැකියාව උපරිම මට්ටමට අපට නැති තිසා. නමුත් මනුෂ්‍යයාට ඒ මට්ටම අවශ්‍ය නම් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම පොඩ වේදනාවක් අරගෙන විසින් මැරෙන්නත් පුළුවන්. එවැනි අත්දැකීම් ගැන කතාන්දර සිනස තරම් තිබෙනවා. මෙය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන වාචි වී සිටින විට දැනෙන වේදනා ලෙකුවට ගණන් ගන්න විපා.

දෙවෙනි කාරණය වේදනාවට අකමැති වෙන්නත් විපා. අසේ සාමාන්‍ය ස්වභාවය තමා රිදෙනවාට කැමති නැහැ. රිදෙනවාට අකමැති වෙනවිට වෙන්නේ මහස කැමති නැහැ ඒ කොහො හෝ තිබෙන වේදනාවට. ඒ උකුලේ තිබෙන වේදනාවට. උකුලේ හත්දීයේ තිබෙන වේදනාවට මහස කැමති නැහැ. මහස මෙය ප්‍රතික්ෂේප කරනවා එපා එපා කියා. නමුත් විපා එපා කිවට විය තිබෙනවාහේ. ඒ වේදනාව විතන තිබෙනවා. විවිට වෙන්නේ කුමක්ද, තමන් අකමැති දෙයක් කිසියම් තැනක තිබෙන විට, මහස වියින් දුක් වේදනාව. ඒ තමා ස්වභාවය. තමන් අකමැති දෙයක් කොහො හෝ සිදු වෙනවාද විය කොහොද වෙන්නේ කියන කාරණය වැදගත් නැහැ. විය ලෝකයේ අනිත් පැත්තේ වෙන්න පුළුවන් විසේ නැතිනම් විශ්වයේ කොහො හර තැනක. අල්ලපු ගෙදර වෙන්න පුළුවන් මහපාරේ වෙන්න පුළුවන්. කොහො වුනුත් කමක් නැහැ තමන් අකමැති දෙයක් සිදුවෙනවිට මහස ඒ අකමැති මහස වියින් පීඩාවට පත්වෙනවා. දැන් අර ශේරයේ තිබුණු වේදනාවට මහස අකමැති වෙනවිට වෙන්නේ ඒ මහස පීඩාවට පත්වෙනවා. දැන් මෙතන තිබෙන්නේ පීඩාවට පත්වුණු කයකුයි පීඩාවට පත්වුණු මහසකුයි. දැන් දෙන්නම පීඩාවට පත්වෙලා. කාටද උදුවී කරන්න පුළුවන්. කාගෙන්ද උදුවී ගන්න පුළුවන්. දෙදෙනාම අසරන නම් මේ දෙදෙනාට සිටින්නේ මේ දෙදෙනා පමණාම නම්, දෙන්නටම කාගෙවත් පිළිසරණක් නැහැ. දෙන්නම අනාථයි. මහස කරන්නේ කයේ වේදනාව වැඩි කරනවා. කය කරන්නේ මහයේ වේදනාව වැඩි කරනවා. ඒ වෙනුවට මෙය පිළිගන්න. මෙය තමා ඇත්ත. කුමක්ද ඇත්ත එක ඉරියවික සිටින විට රිදෙන්න පටහ්ගනන්වා. මේ කාලය කරන දෙය. කාලයේ සංසිද්ධියක්. වේදනාවක් නැති ශේරයක් බලාපොරුත්ත වෙන්න බැහැ. වේදනාවක් නැති ඉරියවික් නැහැ කුමන ඉරියවිවේ සිටියන්. ර්මාගර අප සිතනවා මේ වේදනාව භාවනාවට බාධාවක් කියා. දැන් තමන්ට භාවනා කරගන්න බැහැ මේ වේදනාව නිසා.

සමහරවිට වේදනාව නිසා පුස්ම ගැන භාවනා කරන්න බැර වෙයි මොකද වේදනාව අර මනස ඇඳ ගන්නවා තමන් වෙනට. මේ තමා වේදනාවට පත් වුණු කෙනෙකුගේ ස්වභාවය. කෙනෙකු වේදනාවට පත් වුණාම වියා අනිත් අයගේ අවධානය තමන්ට අවශ්‍යයයි කියා කියනවා. වේදනාවට පත් වුණු මනස අසරනායි. වේදනාවට පත් වුණු මනස අනාථයි. වියා අනිත් හැමදෙනාගේම අවධානය ඉල්ලනවා. වේදනාවක් නැතිනම් අනිත් අයගේ අවධානයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍යයයි පුස්මට සිත තබාගෙන සිරින්න නමුත් අර කොන්දේ තිබෙන වේදනාව අවධානය ඇඳ ගන්නවා වෙතෙන්ට. පුස්මට සිත ගෙනෙන්න දෙනීනේ නැහැ. අපට අවශ්‍ය නම් සටහනක් කරන්න පුලුවන්. ඔයා කොපමත් කිවත් මා පුස්මෙම සිරිනවා. වියත් හොඳයි. විම අධිෂ්ථානය හොඳයි. විසේ බලනවිට, සමහරවිට හරියන්නත් පුලුවන්. අවධානය සම්පූර්ණයෙන්ම පුස්මේ තිබුනොත් අවධානය පුස්මේ තිබෙන මොහොත් අර වේදනාව දැනෙන්නේ නැහැ. මොකද වේදනාව දැනෙන්න නම් අවධානය තිබෙන්න අවශ්‍යයයි වේදනාවත් සමග. විසේ මොහොතකට පුස්මත් සමග සිරිනවා ඒ වෙළාවට රිදෙන්නේ නැහැ නැවත අනෙන්ට ඇඳ ගන්නවා. විවිට රිදෙනවා. ඒ අතර කුමන හෝ සිද්ධියක් මතක් වෙනවා ඒ සිද්ධිය රසවත් නම් විය වේදනාවා. වේදින විටත් අර වේදනාව දැනෙන්නේ නැහැ. මෙහෙම තමා මෙය වෙන්නේ. ඔය මුළු කාලයම වේදනාව තිබුණා කියන්න බැහැ. තිබුණා නැද්ද කියන්න අප දුන්නේ නැහැ.

වේදනාව ඉල්ලනවානේ මට අවධානය දෙන්න මට අවධානය දෙන්න කියා. විසේ හොඳීනේ පුස්මට අප අවධානය ගෙනත් තබාගෙන්න හදුන්නේ. විය වික කුමයක්. හොඳ කුමයක්. විය වැඩ කරනවා. සමහර වෙළාවට අමාරුයි. විසේ අමාරු වෙළාවක හොඳවම තේරෙනවා නම් මෙය කරන්න බැහැ කියා ඒ වෙළාවට විය අතහරන්න. අතහර ඔයා ඉල්ලනවානේ සම්පූර්ණ අවධානය ඔයාට, ගන්න. සම්පූර්ණ අවධානය ගොමු කරන්න ඒ

වේදනාවට. වේදනාවට අවධානය යොමු කර කියන්න මා දැන් ඔබ
 ගැනයි භාවනා කරන්නේ. තුස්ම ගැන නොවෙයි. තුස්ම ගැන
 භාවනා කරන්න ඔයා මට ඉඩ දුන්නේ නැහැතේ. ඒ නිසා මා දැන්
 ඔයා ගැන භාවනා කරනවා. මා ඔයා දෙස බලනවා. මෙය අසන්න
 ක්වුරුට් කැමති නැහැ. ක්වුරුට් කැමති නැහැ අප කිවිවහාත්
 මා ඔයා ගැන භාවනා කරනවා කියා විය අසන්න ක්වුරුට් කැමති
 නැහැ. කිසි කෙනෙකු කැමති නැහැ මොකද විපමණාට විය
 හායානක දෙයක්. ක්වුරු හරි ගැන භාවනා කරනවා කීවොත් විය
 හරි හායානකයි. හායානක වෙන්නේ ශිනෑම දෙයක් ගැන අප භාවනා
 කරන්න ගියහොත් ඒ දෙය පිළිබඳ සත්‍ය අපට අවබෝධ
 වෙනවා. ඒ දෙයෙහි ස්වභාවය හරියට අපට තේරෙනවා. ක්වුරුට්
 කැමති නැහැ තමන්ගේ ඇත්ත තත්ත්වය තව කෙනෙකු
 දැනගන්නවාට. මේ සොඩා දහමේ වික රහස්‍ය විය. භැම දෙයක්ම
 රහස්‍ය ලෙසට තබා තිබෙන්නේ. ලෙහෙසියෙන් සොයාගන්න දී
 නැහැ. සොයාගන්න ඉඩ දෙන්නෙන් නැහැ. විනිසා කැමති නැහැ.
 නමුත් විය සොයාගන්න තිබෙන විකම කුමය තමා භාවනාව.
 ධර්මතා අවබෝධ කරගන්න තිබෙන විකම කුමය තමා භාවනාව.
 ඒ ගැන භාවනා කිරීම අප විසේ කි විට ඔයාට ඉල්ලුවානේ
 අවධානය ඔන්න ගන්න. සම්පූර්ණයෙන් සියෙට සියක්ම ඔයාට දී
 තිබෙන්නේ අවධානය. ඔයාට අවධානය දන්නා පමණක් නොවෙයි
 මා ඔයා ගැන භාවනා කරනවා. ඔයා ගැන මෙනෙති කරනවා.
 ඔයාගේ හැරි සොයනවා. ඔයාගේ හැරි බලනවා. විසේ කියන්න
 බය නැතුව කියන්න වේදනාවට. වේදනාවට පමණක් නොවෙයි
 ශිනෑම දෙයකට කියන්න. ශිනෑම කෙනෙකුවත් කියන්න. කරදර
 කරන ශිනෑම කෙනෙකුට කියන්න ඔයා මට කරදර කරන්නේ මගේ
 අවධානය ගන්නනේ. මගේ සම්පූර්ණ අවධානය ඔයාට දෙනවා. මා
 මේ පස්සේ ඔයා ගැන තමා භාවනා කරන්නේ. ඔයා ගැන තමා
 සොයන්නේ. ඔයාගේ හැරි තමා මා අනාවරණය කරගන්නේ.
 සම්පූර්ණයෙන් ඒ තැනෙත්තා වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්

වෙනස් වෙනවා. අප වේදනාවට අවධානය දුන්වීට විය සතුව වෙනවා. ඉල්ලුවේ වියනේ දැන් වියාට විය ලැබුණා. රිජයට අප විය ගැන සොයන්න පටන්ගන්නවා. කුමක්ද විය කොතැනද සිරින්නේ හරියටම කොතැනද සිරින්නේ. හරියටම පුළුවන්ද ඇගිල්ල තබන්න. පැනකින් තිතක් තබා ලකුණු කරන්න පුළුවන්ද මෙන්න මෙතන තමා රදෙන්නේ. බලන්න මෙය ප්‍රායෝගිකව කර බලන්න. රදෙන තැන අප රදෙනවා රදෙනවා කියනවානේ. හරියටම ඇගිල්ල තබන්න බලන්න මෙන්න මෙතන තමා රදෙන්නේ. මෙතනත් නැහැ මෙතනත් නැහැ මෙන්න මෙතන. ඒ තැන සොයාගන්න බලන්න. විය ලෙහෙසි නැහැ හරියටම තැන සොයාගන්න වික. කටුවක් වගේ අනුනාත් පුළුවන්. පිවිවූනාත් පුළුවන්. විවැති අනතුරකදි හර ඔය වික ඉරියවික සිට රදෙන වික සහ අනිකුත් සාමාන්‍ය වේදනාවල හරියටම නිශ්චිත කායික ස්ථානය තීරණය කිරීම ලෙහෙසි නැහැ. මෙන්න මෙතනය කිය කියන විට විතන රදෙන්නේ නැහැ. මා කිවට විශ්වාස කරන්න විපා කර බලන්න. පොඩිඩක් විහායින් දැනෙන්නේ. විවිට විතෙන්ට ඇගිල්ල තබන්න ආ ඔතනගේ රදෙන්නේ. නැහැ නැහැ මෙතන නොවේය අතන කියනවා. මෙසේ අපට රවුමේ ගෙනියනවා.

හොඳට බලන්න වේදනාව ඉන්පසු කරන්නේ අපට තැකින් තැනට රැගෙන යනවා. මෙතන නොවේය අතන. විතෙන්ට ගිය විට විතන නොවේය තවත් තැනක. මෙය තමා වේදනාව හරමදාම කලේ. විය අපට සංසාරය පුරාම රැගෙන ගියා මෙතන නොවේය අතනයි. ඔතන නොවේය තවත් තැනකය කියා. අපත් ඔහේ ගියා. අප මෙතනදී මේ කාරණය තේරුමේ ගන්නවා. මෙය නිශ්චිතව තැනක තිබෙන දෙයක් නොවේය. මෙය දැනීමක් පමණයි. නුදු දැනීමක් පමණයි දෙයක් නොවේය. වේදනාව කියන්නේ දැනීමක් මිස දෙයක් නොවේය. මෙසේ අප පර්යේෂණයක්නේ කරන්නේ විවිට සිතට උද්යෝගයක් තිබෙනවා. විදු විද සිරිනවා

නොවෙයිනේ. විදු විදු සිරින්න ගියවිට තමා අමාරු. විදු විදු සිරිනවා නොවෙයි අප කිසියම් පර්යේෂණයක් කරනවා. සොය බඳීමක් කරනවා. විය හරි ආස්වාද ජනකයි. වියින් සිතියත් දියුණු වෙනවා. සිතිය දියුණු වෙනවා අපට අවශ්‍ය වියනේ. නොදුට සිහිය දියුණු වෙනවා. සිත් දිවීමත් අඩුවෙනවා. සිත ද්‍රව්‍යන්නේ නැහැ. මෙයත් සමග සිත සිරිනවා. මේ ක්‍රිඛාවත් සමග. මේ අහභාසයේ කිසියම් කාලයක් යෙදුනවිට වේදනාව තිබෙන්න පුළුවන් නමුත් විය දුරාගෙන සිරින්න පුළුවන් කියන මට්ටමට විනවා. මෙය සිරිනවා නමුත් ප්‍රශ්නයක් නැහැ. මට දුරාගෙන සිරින්න පුළුවන්. අන්ත විතෙන්ට ආවිර අපට පුළුවන් නැවතත් තුළුමට වින්න.

සහාවන් - වේදනාව පිළිබඳ කුමාර මහතාගේ තොද අත්දැකීමක් අපට ද්‍රව්‍යක් කිවා දරනු වේදනාවක් සිහියෙන් යටපත් කරගත්ත ආකාරය ගැන

ඇරෘත්තුලා- නැවත අහම තේදා

කුමාර මහතා - සිහියෙන් යටපත් කරගත්ත කියන වික. වචනයක් නම් නොවෙයි. ලා සිතන්නේ දැන් අවුරුදු හයකට පමණ පෙර ලා විශ්‍රාම ගන්න ඕන්න මෙන්න වගේ තිබියදී 54යි 55ය ඕන්න මෙන්න තිබියදී ද්‍රව්‍යක් කාර්යාලයේ සිරින විට බඩී මේ හරයේ වේදනාවක් ආවා. මා වැඩි කළේ කර්මාන්ත කාලාවක. අසතිප වූ විට විවේක ගන්න කාමරයක් තිබෙනවා. මා විති යන්නෙම නැහැ. මා අමාරු නිසා ගිහින් කාමලේ නාන්සිවෙලා වාසි වී සිටිය. විවිධ අප් කළමණාකරු සහ අනිත් අය පැමිණිය අමුත්ත කුමක්දැයි බලන්න විවිධ තමා මා දැනගත්තේ මට කථා කරගත්ත බැහැ හරයට වේදනාව බඩි රැඳෙනවා. ඒ වෙළාවේ මාට ඉස්පිර්තාලෝට ගෙන ගියා අවිස්සාවේල්ලේ. ඉස්පිර්තාලෝට යනවිට මට අවිදාගත්ත හරි අමාරුයි වාහන් නැග ඉස්පිර්තාලෝට ගිහින් වෙවෙදාවරයා සමග කථා කරගත්ත මට කුමයක් තිබුණ් නැහැ විපමණාට රැඳෙනවා. මට සිතෙන්නේ මගේ දැන් ඇග මිල්ව පුපරා

යයි කියා. ඒ වගේ දැනෙහවා. මට ඒ කාලේ ලොකු ආසාවක් තිබුණු මා මැරෙන්නේ පද්මාසන් ඉදෑගෙන කියා. ඉතින් මට අවශ්‍ය ව්‍යුතා ඉස්පිරිතාලෝට තිය ගමන්ම ඇඳේ පද්මාසනයට කෙසේ හරි යන්න. මොකද මා දැන්නවා මා දැන් ප්‍රප්‍රරා මැරෙනවා කියා. දැන් කඩුල නොලටින්නවත් බැහැනේ. අඟ නොලටින්නවත් බැහැ විපමණාට අමාරයි. මට දුකකුත් ආවා මේ මාව මැරෙන්න යන්නේ මට පද්මාසන් සිරින්න බැහැද කියා. වෛද්‍යවරයා සමග වචනයක්වත් කථා කරගන්නත් බැහැ. මාව වික්ක ගිය අය තමා කථා කළේ. බෙහෙත් පෙත්තක් දැන්නා. රිකක් වෙලා ගියවිට මාව අඳුදී තබා අර පිරිසන් සමග වෛද්‍යවරයා ගිය කාමලේට මා ගෙන විස්තර අහගන්න. ඒ අතරදී මට පොඩිඩක් කඩුල නොලටින්න ප්‍රඹ්‍යවත් ව්‍යුතා. මා ඉක්මණාට පද්මාසනයට ගියා. ඉන්පසුව මට ලොකු තිදහසක් ආවා අන් මට දැන් මැරෙන්න ප්‍රඹ්‍යවත්නේ මා දැන් බලාගෙන සිරිනවා මැරෙනනෙක් මා සිතුවේ මා ප්‍රප්‍රරහවා කියා විපමණාට වේදනාවක් දැනුනා. රිකක් වෙලා සිරියා ඒ ප්‍රවිවේ මැරෙන් නැහැ ඒකන් දැන් සිරින්නේ. ඉන්පසු රික වෙළාවක් සිරිනවිට කොපමණ වෙළාවක්ද කියන්න බැහැ මට කථා කරගන්න ප්‍රඹ්‍යවත් ව්‍යුතා. විවිට මට ඇඳුන් බැස යන්නත් ප්‍රඹ්‍යවත් ව්‍යුතා වෛද්‍යවරයා පූරුෂ. යන කොට පිරිස තවම කථා කර කර සිරිනවා. මේ අය කිවිවේ මූණාශයේ ගල් ඇති කියා පර්යේෂණයක් කරන්න අවශ්‍ය බවයි. පර්යේෂණයක් කරන කල් බෙහෙත් කරන්න බැහැ කියා. මොනවා හරි වේදනා නායකයක් දැන්නා. මගේ ගෙදර අය වියට කාමති ව්‍යුත් නැහැ. ඒගාල්ලේ රෝහලෙන් රිකටි කපා මාව කොළඹ ගෙනෙන්න කිවා. දැන් අර වේදනාව රිකක් අඩුයි. කොළඹ යන්න ප්‍රඹ්‍යවත්. වේදනාව අඩුයි නොවයි ගොඩික් අඩුයි යන්න ප්‍රඹ්‍යවත්. මට වාහනයක් පදවාගෙන යන වික විශ්වාසයක් තිබුණ් නැහැ ප්‍රඹ්‍යවත්ද කියා රියදුරෙකු අඩුගෙනගෙන පිරිපස අසුන් වාඩි වී ගියා. විසේ වාඩි ඒ රිකක් දර යනවිට නැවතත් විනවා වේදනාව. මා ඒ පාර දන්නවාන්

වේදනාව වින්න වින්න වැක් වෙනවා කියා ආපසු පද්මාසනයට
 කියා කාර් වික පිරිපස අසුන උඩීම පද්මාසනයේ වාචී වුණු. විවිධ
 නැවත වේදනාව අසු වෙනවා. නැතිම වගේ වෙනවා. විවිධ මා
 කකුල් දෙක පහතට දමාගන්නවා. පහතට දමා රිකක් දුර නැවත
 යනවිට වේදනාව විනවා. ඒ කාලේ මට පද්මාසනයේ විපමණ
 වෙලාවක් සිරින්න බැහැ. ලොකු වෙලාවක් සිරින්න බැහැ කකුල්
 දෙක රැඳෙනවා. ඉන් පසු අර වේදනාවත් සමගම රිකක් වෙලා
 දෙනුන් සැරයක් ගියාට පසු මා පද්මාසන්ම සිරිය වාහන්
 පිරිපස අසුන්ම. විවිධ මහරගමට යනතේක් අවිස්සාවේල්ලේ සිරි
 වේදනාව සම්පූර්ණයෙන්ම වගේ අසු වුණු. මහරගම ගොස් පවුල්
 වෙබ්දවරයා පැටට ගියවීට කියන්න මට වේදනාවක් අමාරුවක්
 නැහැ. බැහෙත් සියල්ල බලා පර්යේෂණත් කර කිවිවා ඔය
 බැහෙනුත් තොදයි කියා තව මොකක් හර බැහෙනෙකුත් දී
 නැවත අමාරු වුණුත් අඟ්ප්ල්බ කර බලමු කියා මට ගෙදර යන්න
 කිවා. මා විහෙමම වාහනන් ආපසු කර්මාන්න කාලාවට ගියා.
 කොපමතු තොද වුණුද කිවිවාත් හවස පමිකින් සමග මා
 වොලුබෝල් ත්‍රිඩා කළු. එය තමා මගේ වේදනාව ගැන තිබෙන
 ලොකුම අත්දැකීම. මා මැරෙන්න ලස්ස්ති වුණ තීසා වෙන්න ඇති
 සමහර විට. අතික පද්මාසනයේ ප්‍රතිවිලයක් වෙන්න ඇති කියා මා
 සිතනවා වේදනාව ඉවසාගන්න බැංකී අමාරුව ඉවසාගන්න ප්‍රථමන්
 වුණ එක.

ගුරුනුමා - ඔව් බොහෝම පින් ඒ ලස්සන අත්දැකීම නැවත
 වතාවක් අපට මතක් කර දීම ගැන. වියින් පැහැදිලි වෙනවා අප
 මේ යමක් සිහියෙන් බලාගෙන සිරින විට ඒ දෙය වෙන්නේ නැති
 බව. එය තමා සිහියේ තිබෙන වික් ප්‍රාතිහාරියක්. තරහා
 විනතේක් බලාගෙන සිරින්න වින්නෙම නැහැ. වින්නේ නැහැ. අප
 බලාපාරොත්තු තොවන වෙලාවක තමා තරහා වින්නේ.
 වේදනාවත් ඒ වගේ බලාගෙන සිරිනවිට එය වින්නේ නැහැ. අප
 ලස්ස්ති නැති වෙලාවක තමා ඔය හැම දෙනෙක්ම ඇවිත් ඒ අයගේ

ජවනිකා රග දක්වන්නේ. දැන් මරණය වුණාත් විහෙමයි. ඒ කඩාවේ හොඳව පෙනෙනවා අප මරණය විනතෙක් බලාගෙන සිටිනවිට වියා වින්නේ නැහැ. නමුත් මැරෝන්න කැමති නැතිනම් මරණය විනවට අකමැති නම් හැමවිටම මරණය ඇවිත් අපට බය කරනවා. අපට තැති ගන්වනවා. මරණය හැමවිටම අප වටා හොල්මන් කරනවා. ඒ නිසා මේවාට විවෘත වෙන්න. ඒ භාවනාවේ වික වැදගත් අංශයක් තමා විවෘත වීම. විවෘත වෙන්න. අකමැත්ත අතහරින්න. විවෘත වෙන්න. බයෙන් වහ ගන්නවා. නැහැ මෙයේ වෙන්න බැහැ. එය වහගන්න වහගන්න ඒ දේවල් වඩ වඩාත් ප්‍රබලව සිදුවෙන්න පටන්ගන්නවා. නමුත් විවෘත වුණාහොත් වුණාට කමක් නැහැ කියා විවෘත වුණාහොත් රදුනට කමක් නැහැ කියා සිතුවහොත් විවිට ඒ දෙය විසේ වෙන්නේ නැහැ.

ඒ ආසනය ගැන කුමාර මහත්තාය කිවා. සමහර විට පද්මාසනයේ ප්‍රතිච්චයක් වෙන්න ඇති කියා. ඔය ආසන පද්මාසනය, සිද්ධාසනය, අර්ධ පද්මාසනය සහ වජ්‍යාසනය. දැන් පද්මාසනයේ තමා කුමාර මහත්තාය සිටින්නේ. රේඛට වික පාදයක් බිමින් තැබූ විට අර්ධ පද්මාසනය. රේඛට සුඩාසනය තිබෙනවා රිකක් සමානයි. රේඛට වජ්‍යාසනය කියන්නේ පාදකම පිටිපස්සට දමා පාදක උඩ වාඩිවීම අර ජපන් අය වාඩි වෙන්නේ. මේ හැම ආසනයකම ප්‍රතිච්චයක් තිබෙනවා පොදු ප්‍රතිච්චයක්. මේවා රදුනවානේ. එය තමා අප කවුරුත් අත්දකින පොදු ප්‍රතිච්චය ඔය කියන හැම විකක්ම රදුනවා. පුපුරු ගහනවා සමහරවිට විවැති ආසනයකට යන්න බැහැ රදුනවා පුපුරු ගහනවා. ඒ රදුනවා පුපුරු ගහනවා කියන්නේ ඒ ගැරුයේ යම් යම් තැන් උත්තේපනය වෙන්න පටන්ගන්නවා. ඒවාට නිල කිය කියනවා. මර්මස්ථාන ඔය ආසනයකට ආවම විවැති තැන් තෙරපෙනවා. ඒ තෙරපෙන නිසය ඒවාට ආසන කිය කියන්නේ. ඒ තෙරපීම ඒ නිලය බාහිර වශයෙන් තිබෙන තැනට නිලය කිය කියනවා ඇගේ මතුපිට රේඛට එය නාඩියක් දිගේ ගොස්

අහනන්තර ඉන්දියකට සම්බන්ධ වෙනවා. ඒ නාඩිය තමා මාධ්‍යය විහි කෙළවර අහනන්තර ඉන්දියක්. මේ පැන්නේ බාහිර තිබෙන්නේ කොහෝ හෝ නිලයක්. ආසනයකට වින විට ඔය නිල ස්වභාවයෙන්ම තෙරපෙනවා. ඒ තෙරපෙන විට අර නිලයට සම්බන්ධ නාඩිය දීගේ ඒ උත්තේෂනය ගොස් ඒ ඉන්දියට තෙරපිමක්, උත්තේෂනයක්, ව්‍යායාමයක් ලැබෙනවා අදාළ ඉන්දියට. ඒ නිසා මේ ආසන තිරෝගිතාවයට හොඳුයි කියනවා. අහනන්තර ඉන්දියට ව්‍යායාම දෙන්න අමාරුයි නමුත් ඔය ආසනවලින් විය ලැබෙනවා. විය වික කාරණයක්.

වියට වඩා වැදගත් කාරණයක් තිබෙනවා මේ ආසනවල සිරිනවිට නිකහ්ම සිතර සතුවක් දැනෙනවා. මොනවත් කරන්න අවශ්‍ය නැහැ. අමුතු භාවනාවක් නොකළත් හරියට ඔය ආසනයක සිරියෙන් ඔය කියු ආසන තිහිපයෙන් පද්මාසනයේ, අර්ධ පද්මාසනයේ, සුඩාසනයේ සහ රීළාගුට ව්‍යාසනයේ ඒ ආසන හතරෙන් විකක සිරිනවිට නිකම් සිට බලන්න හරියට කොන්ද කෙටින් තිබාගෙන හරියට මොනවත් නොකළත් නිකන් ප්‍රබේදයක් ඇතුරට දැනෙනවා. සිතරත් ලොකු ප්‍රමෝදයක් දැනෙනවා. සතුවක් දැනෙනවා. සමහර විට ඒ සතුවට සම්බන්ධ හෝමෝන උත්තේෂනයක් වෙනවා ඇති. ඒ නිසා තමා ධිඛනවලට මේ ආසන අවධාරණය කරන්නේ. ධිඛන ගත වී සමාධි ගත වී සමාපත්තිවලට විනවිට සිරින්නේ ඔය ආසනවල. ඒවගේ සිරිනවිට ලොකු සතුවක් සිතර දැනෙනවා. විවැනි සමාධියක් නැති වුණුත් මේ ආසනයකට ප්‍රථිවත් කිසියම් දුරකට මානසික උත්තේෂනයක් සහ මානසික ප්‍රබේදයක් ඇති කරන්න. අර වගේ ලොකු වේදනාවක සිරිනවිට ඒ ඉරියවිට සමහරවිට ඒ අදාළ ඉන්දිය ඒ නිලය තෙරපුවා වෙන්නත් ප්‍රථිවත්. ආසනය. ඒ නිසා සමහර විට ඒ වේදනාව අඩු වී ගියා වෙන්නත් ප්‍රථිවත්. ඒ සමගම සිතර ලොකු සතුවක් ප්‍රබේදයක් උද්‍යෝගයක් ඇති වෙනවා. මානසික වශයෙන් සතුව තිබෙනවිට ගාරික වේදනාව අඩු වී යනවා. විය තමා ඇත්ත

කතාව. සිත සතුරින් සිටින විට ඇගේ වේදනා ප්‍රබලව දැනෙන්නේ නැහැ. ඇගේ කිසිම වේදනවක් තැනි වුණුන් සිත දොම්ජිනින් නම් සිටින්නේ හැම තැනක්ම රිදෙනවා වගේ. කොතන ඇල්ලුවත් රිදෙනවා.

එක රෝගීයෙකු වෛද්‍යවරයෙකු මූණ ගැනෙන්න ගොස් ඒ වෛද්‍යවරයාට කියනවා මගේ ඇගේ ලොකු ප්‍රශ්නයක්. අල්ලන අල්ලන තැන රිදෙනවා. මේ බලන්න කියා වියා රෝගීයාම වික වික තැන් අල්ලා මේ බලන්න මෙතනත් රිදෙනවා මෙතනත් රිදෙනවා මෙහෙත් රිදෙනවා හැම තැනම. විතකාට වෛද්‍යවරයා කිවා පොඩිඩක් මට ඇගිල්ල පෙන්වන්න කියා. මේ ඇගිල්ල තැම්ලා. ඒ තැලෙනු ඇගිල්ලමේන් තමා අල්ලන්නේ විනිසා අල්ලන අල්ලන තැන රිදෙනවා. කොහේ ඇල්ලුවත් රිදෙනවා. ඒ වගේ පීඩාවකට පත්වුණු මනසකින් නම් අප ග්‍රීරය ස්පර්ශ කරන්නේ ඒ ග්‍රීරය රිදෙනවා. කොහේ ස්පර්ශ කළත් රිදෙනවා. දැන් මනස නිදහස් කරගන්න. මනස නිදහස් කරගත්තොත් ඕය බොහෝ ප්‍රශ්න, වේදනා, අපහසුතා ජයගන්න ප්‍රථමන්.

සහාවන් - මා පොඩි අත්දැකීමක් කියන්නද?

ඇරැණුමා - කියන්න කියන්න.

ප්‍රශ්නය - ලංකාවේ නොවෙයි පිටරට අපේ අල්ලපු ගෙදර අපේ යාලුවෙකු සිටියා කව්‍යවත් නිවස අස්කරන්නේ නැහැ. ඒ තැඹු දේවල් තැඹු තැනම ඒ ආකාරයටම නිබෙනවා. මා විහා තියවෙලාවට අස්කර වින වෙළාවලුන් තිබුණා. සමහර ද්‍රව්‍යට මගේ යහළිවාම සිතා නිවස අස් කරන වෙළාවක් විනවා. විසේ සිතර ඇවිත් නිවස අස් කරනවිට පොඩි ප්‍රතා අහනවා “අම්මා අද කවුද ගෙදර වින්නේ?” කියා. කවුරු හෝ විනවනම් පමණක් මේ සිතර ලොකු ශක්තියක් ඇවිත් සියල්ලම සුද්ධකර දමනවා.

ගුරුත්වා - විය කරදාරයක්. අවශ්‍ය නැහැ වගේන් සිටින්නේ. නමුත් පුළුවන් අවශ්‍යයයි කියන ඒ උන්නේපහය සිතට ආවාත් පුළුවන්. මේ ඇත්ත තමා අප තේරෙම් ගතයුතු. සිතුවීල්ල තමා නැම දෙයක්ම. ධම්ම පදනයේ අපට මුළුන්ම කියන්නේ. මනස තමා පළමුවෙනියට සිටින්නේ. පෙරවුව සිටින්නේ. 'මනෝ' පුඩ්බං ගමා ධම්මා' මේ සියලුම අත්දැකීම්වලට මුල් වෙන්නේ මනස. 'මනෝ' සෙටියා' මනස තමා ග්‍රෑෂ්මය. 'මනෝමය' ඔය සියල්ලම මනසින් හඳුන දේවල්. ව්‍යුතු මනසක් දූෂිත නම් 'මනසා වේ පදුටුවේන' දූෂිත නම්. දූෂිත වුණු මනසකින් මොනවද හඳුන්නේ. ඒ හඳුන දෙයෙහි කරදාරය ඒ මනසට යන යන තැන විදුන්නට වෙනවා. 'මනසා සේ වේ පදුටුවේන භාස්ථිවා කරෝතිවා තතෝන්නං දුක්ඛ මංවේතී වක්කංව වහනෝ' පදන්' හරියට යන යන තැන තමන්ටම ඇදාගෙන යන්න වෙන ගැල වගේ. සිතුවීල්ල තමා මුල් වෙන්නේ. සිතුවීල්ල තමා මෙහෙයුවන්නේ. සියල්ලම සිතුවීල්ලේ ප්‍රතිඵලයක්. ඒ සිතුවීල්ල නරක නම් සිතුවීල්ල කිළිට නම් සිතුවීල්ල දූෂිත නම් ඒ දූෂිත වුණු කිළිට වුණු අපිරිසිද වුණු සිතුවීල්ලක් මුල්කරගෙන කියන කරන දෙයෙහි කරදාරය ඒ දෙය කියු කෙරේ සිතට යන යන තැන අරගෙන යන්න වෙනවා. ඒ ගිය ගිය තැන කරදර. අමුත් තැනකට යනවා විතනත් කරදර. පරණ කරදර ඒ ආකාරයටම. නැවත තැනකට යනවා විතනත් ඒ කරදර මොකද ඒ තමන් යන යන තැන ගෙනියන්නේ අර අපිවිතරු සිතුවීල්ල. ඒ වගේම රේඛාගට කියනවා ධම්ම පදනයේ ලක්සන නම් සිත, 'මනසා වේ පසන්නේන' පහන් සිතුවීල්ලක්, ප්‍රකන්න සිතුවීල්ලක් මුල් වෙතා කරන කියන දෙයෙහි සැපය ගෙනියන්න අවශ්‍ය නැහැ නමුත් ඒ සැපය විනවා ඒ සිත කොහො ගියත් හරියට අත් නොහැර වින සෙවනයැල්ල වගේ. 'මනසා වේ පසන්නේන භාස්ථිවා කරෝතිවා - තතෝන්නං සුඩමං වේදී ජායාව අනපායින්' විය අප ගෙනියන්න අවශ්‍ය නැහැ, අත්නොහැර වින හෙවනයැල්ල සේ පිරිසිද සිතුවීල්ල පසු පස

සැහැසුළේ විනවා කොහෝ ගියත්. සිතුවීල්ල හරි ප්‍රබලයි. බැහැයි කියා සිතුවාත් බැහැ. ප්‍රමුඛන් කියා සිතුවාත් ප්‍රමුඛන්.

ප්‍රශ්නය - සිතුවීල්ල දෙස බලමින් විපස්සනා කරගෙන යනවිට පෙනෙන දෙයක් තමා අප මේ ලේකයට බිජි වූ එ සිට අප මේ ලේකය අත්දකින්නේ කතාන්දර ඇසුරෙන් උපමා ඇසුරෙන් මේ සිතුවීල්ල කතාන්දරවලට ඇඩිඩැහිමීමක්ද? මේ ප්‍රසංච කරන්නේ නිවනට පරිනැනී ලෙසට මේ කතාන්දරවලට ඇයි මේ තරම් ජිය අපි?

ගුරුදූතුමා - ඔව්, ඒ කාරණය හරිම සියුම් ඒ වගේම වරිනවා. මේ සියල්ලම කතාන්දරයක් තමා. කතාන්දරයක් නැති දෙයක් නැහැ. සියල්ල කතාන්දරයක්. හැම විකක්ම අපේ කතාන්දරයක්. තමන්ගේ කතාන්දරයක්. පොදු කතාන්දරත් තිබෙනවා නමුත් පොදු කතාන්දරය ගත්තත් විහි පොදුගැලීක සංස්කරණයක් තිබෙනවා. තමන් කියන්නෙත් තමන්ගෙම කතාන්දරයක්. 'මම' කවුද? 'මම' කොයි වගේ කෙනෙක්ද? 'මම' කැමති මොනවටද? 'මම' අකමති මොනවටද? මගේ විනෝදාංශ මොනවද? කවුරු වෙන්නද 'මම' කැමති? දැන් මේ සියල්ලම අපේ කතාන්දර. මේ රිකට තමා 'මම' කියන්නේ. ඔය විකට සහ තවත් කතාන්දරවලට තමා 'මම' කියන්නේ. අනුන් කියන්නේ කවුද වීත් අපේ කතාන්දරයක්. මගේ අම්මා කවුද? විය මගේ කතාන්දරයේ. අපි සිතමු මට තව සහෝදරයේ සිටිනවා සහෝදරයන් සිටිනවා නමුත් විකම අම්මා. නමුත් ඒ අයට ඒ අම්මා පිළිබඳ වෙනම කතාන්දර තිබෙන්නේ. ඒ නිසා ලුමයි පස් දෙනෙකු සිටිනවා නම් අම්මලා පස් දෙනෙකු විතන සිටින්නේ. තොතික වශයෙන් වික්කෙනයි. නමුත් වික වික ලුමයට තම තමන්ට වෙනස් වුණු අම්මා කෙනෙකු සිටින්නේ. ඒ තමන්ගේ කතාන්දරයට අනුව. මුලින්ම කුමාර මහත්තා මතු කරපු ප්‍රශ්නයි අර කොළඹ යන කථාවක් කිවාහේ බස් විකක් පිටිපස්සේ. ඒ වාහනයේ සිටි වික්කෙනක් වික කළුනාතා මිතුරුයක් හෝ මිතුරුයක්

කවුරු හෝ ඇයි මෙසේ බස් රිය පදච්චන්හේ? මෙය හරි වැරදියිහේ. විය විතුමාගේ හෝ විතුමියගේ කතාන්දරය. විතුමාට හෝ විතුමියට තරඟා ආවානම් ඒ තරඟා ආවේ බස් රිය යන ආකාරයට නොවෙයි ඒ තමන් ඒ බසය යන ආකාරය ගැන හඳු කතාන්දරයට. තව කෙනෙකු වෙනම කතාන්දරයක් හැඳුවා. අනුරාධපුරේ ඉදාන් වින බස් විකක් බොහෝ දුර සිට වන්නේ. වියාට මහන්සි ඇති. ඒ නිසා හඳිස්සියි. අප පූර ඉදලා වින්නේ විනිසා අප මෙය ඉවසන්න අවශ්‍යයි. වියාගේ කතාන්දරය වෙනම විකක්. අර විකම සිද්ධිය. බස් වික වෙනස් වුණේ හැහැ. බස් වික ගිය ආකාරය වෙනස් වුණේ හැහැ. නමුත් දෙදෙනාගේ කතාන්දර දෙකක්. දෙවනියට කතාන්දරය හඳාගත්ත කෙනා ඒ නිසා සැහැල්ලවෙන් සිටියා. ඉවසීමෙන් සිටියා. විය ඉවසුවේ බස් වික නොවෙයි. තමන්ගේ කතාන්දරය. අප තරඟා ගත්තෙන් අපේම කතාන්දරයකට. අප ආදරය කරන්නෙන් අපේම කතාන්දරයකට. කවුරු හෝ ගැන අපට ලස්සන කතාන්දරයක් හඳාන්න පුළුවන් නම් අපේ සිතේ ආදරයක් විනවා. අප සිතනවා අප ආදරය කරන්නේ වියාට. හැහැ වියාට නොවෙයි විය පිළිබඳව මහසින් හඳාගත් කතාන්දරයටයි අප ආදරය කරන්නේ විය නොදැයි, ලස්සනයි, අහිංසකයි, ප්‍රෘතුවන්තයි, බුද්ධීමත්, කඩවසම් මොනවා හෝ අප හඳාගත් කතාන්දරයක් තිබෙනවා වියට. අප ද්වේශ කරන්නෙන් අපේම කතාන්දරයකට. විය නරකයි. නපුරුයි. වැරදියි. අසාධාරණයි. ව්‍යවහි කතාන්දරයක් හඳා ගත්විට අප ද්වේශ කරනවා. බය වෙනවා. බය වෙන්නෙන් අපේම කතාන්දරයකට. මෙය තමා ඇත්ත. අප පිවත් වෙන්නේ කතාන්දර ලේකයක. මෙහි යථාර්ථයක් හැහැ කියන්නේ ඒකයි. මෙහි යථාර්ථයක් සොයන්න බැහැ. පරම සත්‍යයක් සොයන්න බැහැ. කුමක්ද පරම සත්‍යය කතාන්දරයක තිබෙන.

ඔබතුමා කිවා වගේ මේ මුළු සංසාරයම කතාන්දරයක්. ඒ නිසා තමා නිවනට කියන්නේ නිප්පපංච. කතාන්දරයක් හැහැ.

නිජ්පඡම යන්න සරලව කිවහොත් කතාන්දරයක් නැහැ. ප්‍රබන්ධයක් නැහැ දැන් ලෙඩි කියා සිතුණුන් ලෙඩි. මෙය පුළුම දෙයක්නේ. ඇගේ ලෙඩික් තිබෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලෙඩි, නැතිනම් ඇගට ලෙඩි කියා සිතුණුන් ඒ සිතුවීල්ලට පුළුවන් ඇග ලෙඩි කරන්න. ඇග කොපමණ දැන්නවා ව්‍යුත් තමන්ට ලෙඩි නැහැ කියා වියාට බැහැ නිරෝගිව සිටින්න, අර සිතුවීල්ලට උචින් ගිහින්. ඒ වගේම සනිපදි සනිපදි කියා සිතන්න පුළුවන් නම් බොහෝම ඉක්මනට සනිප වෙනවා. සනිප වෙන්නේ නැහැ කියා සිතුවාන් හරි අමාරදි බෙහෙත්වලින් සනිප කරන්න. උත්පත්තිය බලන්න උත්පත්තිය සිතුවීල්ලක පුත්වලයක්නේ. බලන්න සිතුවීල්ලකට තිබෙන බලය. මැරෙන මොහොතේ පහළ වෙන සිතුවීල්ලකට පුළුවන්කමක් තිබෙනවා කියා අප අසා තිබෙනවා කොහොත් හෝ ලේකයක උත්පත්තිය දෙන්න. විතනම නොවෙයි. ඒ මැරෙනු ඇඟේම නොවෙයි. ඒ කාමරෙත් නොවෙයි. අල්ලපු කාමරෙත් නොවෙයි. ඒ ගෙදරත් නොවෙයි. අල්ලපු ගෙදරත් නොවෙයි. ඒ ගමෙත් නොවෙයි. ඒ රටෙත් නොවෙයි. ඒ ලේකයෙත් නොවෙයි. වෙනම ලේකයක උත්පත්තිය දෙන්න සිතුවීල්ලකට පුළුවන්. විසේ නම් ඒ සිතුවීල්ල කියන්නේ කොපමණ බලවත් දෙයක්ද?

සිතුවීල්ලකට පුළුවන් මරන්න. ඔය හඳු තුනියන් ඒවා අලේ සංස්කෘතියෙන් තිබෙනවා. බොහෝම තිබෙනවා වීන්න වීන්න ඒවා වැඩි වෙනවා. විද්‍යාව දියුණු වෙනවා කිවාට ඇත්තටම වැඩියෙන් දියුණු වී තිබෙන්නේ හඳුනුතියම් සාස්තර වැනි දෙය. අප්‍රිකාව ගත්වීට අපටත් වඩා ඒ ගුප්ත ගාස්තු බොහෝම බලවත්. විශ්වාස කරනවා වහි තිබෙන වික ගාස්තුයක් තමා වූඩු. අපෙත් තිබෙනවා. කාගේ හෝ බලියක් සාඛා වියට ඇතා ගැසුවීට මොනවා හෝ කටුවක් ගැසුවීට විය මැරෙනවා කියනවා. මෙය හරියට පිළිගන්නවා අප්‍රිකානු ගෝරිකයන්. කාට හරි දැනගන්න ලබුණුවීට කටුරු හෝ තමන්ගේ හතුරෙක් තමන්ගේ වූඩු විකක් හඳු බලියක්

හඳා පපුවට කුටුවක් ගැසුවා කියා එෂ්ටිට මෙයා ජීවත් වීම අතහර දුමනවා. දැන් ජීවත් වී වැඩක් නැහැ. නැවත දැඩියම් කර වැඩක් නැහැ. අතහර දුමනවා මොකද එයා මරණය පිළිඅරගෙන තිබෙන්නේ දැන්. ද්‍රව්‍ය හතකින් මැරෝනවා. අර තුනියම් ඇත්තද බොරුද එෂ්ටිත දෙයක් ඇත්තටම කළාද කවුරුවත්. කළත් විසේ වෙන්න පූජ්‍යන්ද? ඒවා වැදුගත් නැහැ මෙතන වැදුගත් වෙන්නේ සිතුවිල්ල. තව ද්‍රව්‍ය හතකින් මැරෝනවා. ඊට වඩා ආයුෂ නැහැ. උප්පත්තිය දෙන්නේ සිතුවිල්ලක්. මෙඩ කරවන්නේ සිතුවිල්ල. මරණය කියන්නේ සිතුවිල්ලක ප්‍රතිව්‍යුත්‍යක්. සතුට කියන්නාත් සිතුවිල්ලක ප්‍රතිව්‍යුත්‍යක්. මහුණයෙකු ජීවිතයේ අත්දැකින හැම දෙයක්ම පිටිපස්සේම මනස තිබෙනවා. විනිසා තමා 'මනෝප්‍රධිඛිංගමා ධම්මා' මනස තමා ඉදිරියෙන් සිටින්නේ. අතිත් හැම දෙයක්ම වැයට බැඳී අදි යනවා. ඒ නිසා ඒ මනස හඳාගන්න. මනස තිවැරදි කරගන්න. මනස නිරවුල් කරගන්න. කතාන්දර අඩු කරගන්න. කතාන්දර අඩු කරගත් තරමට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පූජ්‍යන්. ඇත්තත් සමග ජීවත් වෙන්න පූජ්‍යන්. කතාන්දර වැඩි වෙන්න වැඩි වෙන්න අප සිටින්නේ මිත්‍යාවක. අපට ඇත්ත නැත්ත වෙන්කර ගන්න බැර වෙනවා අප ප්‍රධන්ද ලේකයක ජීවත්වෙන්න ගියවිට. ඒ ඔබතුමා මතක් කළ ඒ ව්‍යවහාර ප්‍රථම නිල්පරිජිත්ව. ප්‍රථම කියන්නේ මවා ගැනීම කතාන්දර ගොතාගැනීම. නිල්පරිජිත්ව කියන්නේ කතාන්දර ගොතා නොගැනීම. මවා නොගැනීම. දැන් මේ වවන දෙක ධ්‍රේමණයේ නිතරම මුණ ගැනෙන්නේ නැහැ නමුත් බොහෝම වැදුගත් තැන්වල තිබෙන වවන දෙකක්.

මේ වවන දෙක එෂ්ටියට පැමිණි තැනක් තමා මහා පූරුෂ විතර්ක කියන සුතුයේදී අනුරුද්ධ භාමුදුරුවේ උන්වහන්සේ රහත් වී සිටියේ නැහැ. උන්වහන්සේ විවේකිව වැඩ සිටින විර විතර්කයක් පහළ වී තිබෙනවා මේ දහම කවුරු සඳහාද?

විතෙන්දී උන්වහන්සේට අපුරු විතර්ක හතක් පහල වී තිබෙනවා. මේ ධර්මය නිශ්චංඛලිව සිටින කෙනාට මිස කථාවට ඇලුණු කෙනාට නොවේයි. මේ දහම ආකාවන් අඩු කෙනාට මිස ආකාවන් වැඩි කෙනාට නොවේයි. මේ දහම භුද්ධිලාව සිටින්න කැමති කෙනාට මිස සමාජයට ඇලුණු කෙනාට නොවේයි. මේ දහම සිහියෙන් සිටින කෙනාට මිස සිහි මුත්‍රවූණ කෙනාට නොවේයි. මේ දහම වීර්යය කරන්න ප්‍රාථිවන් කෙනාට මිස කම්මැලු කෙනාට නොවේයි. හත්වෙනි එක ලෙසට උන්වහන්සේට පහල වුණේ ‘පක්ෂීකා වහනස්සායං ධම්මෝ නායු ධම්මෝ දුක්පක්ෂීකාස්ස’ අප අසා තිබෙනවානේ මේ දහම ප්‍රෘතිවත්තයින් සඳහා මිස ප්‍රෘතිව අඩු අය සඳහා නොවේයි. ‘දුක්පක්ෂීකාස්ස’ කියන්නේ ප්‍රෘතිව බාල. කිලුව වුණා අය සඳහා නොවේයි. දැන් ප්‍රෘතිවනේ අන්තිමට ආවේ. කරුණුන් හතයි. උන්වහන්සේ මෙයින් සහිමකර පත් වී මේ විතර්ක හතෙන්. මේ සුදුසුකම් තිබෙන අයට තමා ධර්මය මේ සුදුසුකම් නැතිනම් එකාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියා ඒ කල්පනාවේ සිට බුදුරජාන්වහන්සේ වැඩිම කළ වෙළාවක හාග්‍රවතුන්වහන්ස්, විවේකිව සිටින මට මෙබදු විතර්ක හතක් පහල වුණා කියා අනුරූද්ධ හාමුදුරුවේ ප්‍රකාශ කළාම බුදුරජාන්වහන්සේ විමසුවා මොනවද ඒ පහල වුණා විතර්ක. කිවිවා මෙන්න මේ විතර්ක හත. අන්තිමට හත්වෙනි විතර්කය තමා මේ දහම ප්‍රෘතිවත්තයින් සඳහා මිස ප්‍රෘතිව නැති අය සඳහා නොවේයි. බුදුරජාන්වහන්සේ දේශනා කළා බොහෝම හොඳයි නමුත් මා කැමතිය අවවෙනි විතර්කයක් විකතු කරන්න. කුමක්දී? මේ දහම පපාව නොකරන අයට මිස පපාව කරන අයට නොවේයි. ඒ කියන්නේ කතාන්දර හදුන අයට නොවේයි මේ දහම කතාන්දර හදුන්නේ නැති අයට. කතාන්දරයක් නැතුව ජීවත් වෙන අයට. විය මෙහෙති කර තමා අනුරූද්ධ හාමුදුරුවේ රහත්වුණේ. අනුරූද්ධ හාමුදුරුවතුත් කතාන්දර හතක් තමා හඳ හඳ සිටියේ. විය උන්වහන්සේට තෝරි තිබුණ් නැහැ මේ හදුන්නේ කථාන්දර

කිය. කරාන්දර හතක් නඳාගෙන ඒ හත අත්තක් ලෙසට පිළිඅරගෙන උන්වහන්සේ සිටිය. ඒ කරාන්දර ඇතුලේ ජ්වත් වෙමින්. බුදුරජාණන්වහන්සේ වැඩිම කර කිවා නැහැ මේ දහම තිබෙන්නේ කරාන්දර නදන අයට නොවෙයි කරාන්දර නැතුව සිටින අයට කිය. විය මෙහෙති කිරීමෙනුයි තමා උන්වහන්සේ තිවනට පත්වූන්. තිවන විස්තර කරනවා තිප්පාපාංච කිය. රහන්වහන්සේ කියන්නේ කරාන්දරයක් නැතුව ජ්වත් වෙන කෙනෙක්.

පශ්චාය - අප සමාජයේ කිරීනවේ නැතිනම් බොහෝ පන්සල්වල භාමුදුරුවන්ගේ දේශී අසනවේ වැඩිහිරියක්ම අසන්නේ අසෙන්නේ පෙරිජන පුද්ගලයන්ට බුදුහාමුදුරුවේ මා සත්වයෙක් ගෙන දේශී කළ ධර්මයේ ගැඹුරට යහවේ සත්වයෙක් නැහැ කිය. ඒ විනුට අපට ගොඩක් තැන්වල උගෙන්න්නේ සතර සතිපටිධානයේ 'සත්ත්වනං විසුද්ධීය එකායනෝ මග්ගෝ' කිය. බුදුහාමුදුරුවේ කිය තිබෙනවා සත්වයාගේ විසුද්ධීයටය කිය. සත්වයෙක් නැහැ කිය ඔපමතු කේ ගහනවානම් කෙසේද මේ සතර සතිපටිධානයේමයි කිය තිබෙන්නේ විතකාට ඒ කියන්නේ පෙරිජනයන්ට විතරද සතර සතිපටිධානය බලපාන්නේ. මට තේරෙන්නේ නැහැ ඇය විහෙම වෙන්නේ ලංකාවේ දැන්. වික ඩ්වාල්වහන්සේ නමක් නොවෙයි මා කියන්නේ බොහෝ අය කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් කියන්නේ සංකල්පයක් පමණයි සත්වයෙක් පුද්ගලයෙක් නැහැ කිය. නමුත් සතර සතිපටිධානයෙන් කියනවා සත්වයාගේ විසුද්ධීයට විකම මාර්ගය වියයි කිය. විය පැහැදිලි නැහැ මට.

ගුරුතුමා - වික ගුරුවරයෙකු හම්බවෙන්න තවත් ගුරුවරයෙකු ආවා. ඇවිත් වාඩි ඒ කිවා අපි ධර්ම සාකච්ඡාවක් කරමු. මේ හේවාසික ගුරුවරයාත් වියට කාමති වුණා. අර ආගේතුක ගුරුවරයා ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඒ ගුරුතුමා කිවා 'මම' කිය

කෙනෙකු නැහැ. ඒ තමා මේ ධර්ම සාකච්ඡාවේ නැතිනම් සංවාදයේ මාතකාව. විවැනි කෙනෙකු නැහැ. ඒ කරුණාම කියනවා. වියම ඔප්පූ කරනවා වික වික පැත්තෙන්. මේ තොටීක ගුරුවරයා අසාගෙන සිටිනවා මොනවත් කිවේ නැහැ අසාගෙන සිටියා අසාගෙන සිටියා මෙහි අවසානයක් නැහැ. මම කියා කෙනෙකු නැති බවම කියනවා. ඔප්පූ කරනවා. වික වික පැත්තෙන් ඔප්පූ කරනවා මෙයා තොදට අත දිග ඇර කම්මුටට ගැහුවා අර ආගන්තුක ගුරුවරයාට. ගැහුවාම වියාට තරහා ඇවිත් බණිත්න ගහන්න පටන්ගත්තා. විවිට අසුවා දැන් ‘මම’ කියා කෙනෙකු නැතිනම් ඔය කාටද තරහා ආවේ. දැන් ඔබ ඔපමතා ඔප්පූ කරන්න හැදුවන් ‘මම’ කියා කෙනෙකු නැහැ කියා විහෙම නම් කාටද ඔය තරහා ආවේ. විතෙන්දී තමා ඔය වවනයි ක්‍රියාවය දෙකක් බව විනුමාට පැහැදිලි වුණේ. කුමාර මහත්තයාටත් තිබෙන්නේ විය කරන්න. විවිට විය ඇත්තක්ද බොරුවක්ද කියා බලාගන්න පුළුවන්.

සහාවන් - ස්වාමීන්වහන්සේලා සමග වාද කරන්න බැහැන්.

ගුරුතුමා - වාද කරන්න අවශ්‍ය නැහැ. වාද කරන්න තර්ක කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාතාන්වහන්සේ වෛද්‍යවරයෝක්. උන්වහන්සේගේ දේශනා ඔප්පය. බෙහෙන්. උන්වහන්සේ ලෙසේ ගැන කථා කථා. ලෙසේට ගන්න අවශ්‍ය බෙහෙත දුන්නා. මේ බෙහෙත ගතහොත් ඔබ තිරෝගී වෙයි. මෙන්න රෝගය. විය වැළඳී තිබෙන්නේ මේ හේතුව තිසා මේ බෙහෙත ගතහොත් ඒ හේතුව නැති ව්‍යුතාහොත් ඔබ තිරෝගී වෙනවා. ඔය බෙහෙත අරගෙන තමන්වහන්සේ තිරෝගී ව්‍යුතා. උන්වහන්සේ උන්වහන්සේම සාක්ෂියක් ලෙසට කිවා. ඒ තිසා බුදුරජාතාන්වහන්සේ වැඩිපුරම කථා කලේ ලෙසේ ගැනයි බෙහෙත ගැනයි. තිරෝගීකම ගැන වැඩිය කථා කලේ නැහැ. තිරෝගී ව්‍යුතාවිට මොනවද කරන්න පුළුවන්. උචින් යන්න පුළුවන්ද බිමින්

යන්න පුලුවන්ද පියාමින්න පුලුවන්ද එච්චා කියන්න හියේ නැහැ. දෙසුවේ මේ ලෙඩී නිසා ඔබට දැන් අමාරුයි අසාධ්‍යයි. විය ලෙඩික්. මෙය නොවෙයි ඇත්ත. ඔබ රෝගී නිසායි ඔය තිබෙන සියලුම දුක්. ඒ ලෙඩී හැඳිලා තිබෙන්නේ මේ හේතුවට. ඒ හේතුව නැති කරන්න පුලුවන් මේ බෙහෙත ගතහොත්. ඒ නිසා මේ බෙහෙත ගන්න.

ඩුදුරජාණන්වහන්සේ ලේකයට පහළ වූතෙන් තථාගතවරයෙකු ලේකයට පහළ වෙන්නේ විකම වික කාරණායක් කියන්නයි කිය ඩුදුරජාණන්වහන්සේම දේශනා කරනවා දුකයි දක නැති කිරීමයි ගැන. මෙතන තිබෙන්නේ දුකක්. නැති වෙන්නේ දුකක්. විපමණයි. මෙය හරි සරපයි. මෙතන පුද්ගලයෙකු සිටිනවා වියාව නැති වෙනවා.

'මම' කියා කෙනෙකු සිටිනවා වියාව නැති වෙනවා. ඒ කිරාව වෙනම දෙයක්. විය මූලික ඩුදුනමේ නැති කාරණායක්. නමුත් පසු කාලෙක ව්‍යුති වාදයක් ඔය ඉන්නතා වාදයක් වෙනම ගොඩ නැගුවා විවිධ හේතු නිසා මහායාන දුර්ගනය මුළු කරගෙන. ඒ මහායානයේ මුළුකරගත්තේ ඉන්නතා දුර්ගනය. මෙතන කිසි විකක් නැහැ කියන වික. රිෂ්පයට ඒ ඉන්නතාවය අවබෝධ කරගත්තේ තම් අප කළයුතු කියන ඒ පෙළුම්වීමට යටත් වුණා. දැන් දුකයි දුක නැති කිරීමයි විය අමතකයි. විය පැත්තකට දමා මේ කොහොන්වත් පාත්කරන ලද ආගෙනුක කාරණායක් වගේ දෙයක් අල්ලගෙන විය අත්දකින්නයි විස්තර කරන්නයි අවබෝධ කරගත්නයි උත්සාහ කරනවා. දුකත් තිබෙනවා. ලෙඩින් තිබෙනවා. රෝගීයෙකුයි දැන් ඉන්නතාවය අවබෝධ කරගත්න හඳුන්නේ. සුවලීම පැත්තකින් තබා ඉන්නතාවය අවබෝධ කරගත්න හඳුනවා. ඒ ඉන්නතාවය අවබෝධ වෙන්න කළීන් ලෙඩා ලෙඩින් මැරෝයි. ඒ කියන අයට කියන්න අරිත්න. ඒ ගැන අප වාද කරන්න අවශ්‍ය නැහැ. විය අපට නවත්තන්නත් බැහැනේ ඔය වගේ

මොනවා හෝ කිම කවුරටවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නවත්තන්න බැහැණි. ඕහි කෙනෙකුට ඕහි දෙයක් කියන්න පුළුවන් ඇද මාධ්‍යයත් සමග සිතු සිතු ආකාරයට කියන්න පුළුවන්. නමුත් කවුරට හෝ කියනවා නම් මෙහෙම විය වටිනවා ‘මට තේරේන්නේ මෙයයි. මේ තමා මගේ දහම’ කියා කවුරට හෝ කියනවා නම් විය වටිනවා මෙය බුදු බණ කියා කියනවාට වඩා. අඩුමගානේ විතෙන්ට වින්න පුළුවන් නම් ‘මෙය බුදු බණද නැද්ද මා දන්නේ නැහැ නමුත් මගේ බණ තමා මේ මගේ දහම තමා මේ’ කියා කියන්න පුළුවන් නම් විය හොඳයි. විසේ නොකියා අප බුදුරජාණන්ධිතන්සේව ගෙනැවීන් බුදුහාමුදුරුවෙට් මෙසේ දේශනා කලා අරෙහෙම දේශනා කලා කියා කියා අප විතන සිටියා වගේ අප දැක්කා වගේ විසේ කියනවානම් විය විතරම් සඳාවාර සම්පත්ත්ත නැහැ. විසේම මහා බරපතල අකුසල කර්මයක් අප දැනගෙන හෝ නොදැනගෙන කරන.

අප අතිංසකයි. අප කියන්නේ කවුරුන් මේ ලෝකයේ සිටින. අපට ඇති පදමට පූංන තිබෙනවා ආර්ථික පූංනද ගෙදර පූංනද ඇගේ පතේ පූංනද තිබෙනවා ඒ පූංන ටිකවත් අපට විසඳුගන්න බැරිව සිටිනවිට අපට ඇයි තවත් පූංනයක් දමන්නේ. ඒ වෙනුවට අතිංසකව විඳින උක නැතිකරගන්න අපට උද්විතක් කවුරට හෝ කරනවානම් විය වඩා වටිනවානේ. හෝඩියේ පන්තියේ සිටින කෙනාට උගන්වන්න අවශ්‍ය දෙය තිබෙනවා. වියාටත් භාෂාව උගන්වනවා. හයේ පන්තියේ කෙනාටත් උගන්වනවා. උසස් පෙළත් උගන්වනවා විශ්ව විද්‍යාලයේත් උගන්වනවා. පූංවාත් උපාධියේත් සියල්ලටම භාෂාව විෂය විකය නමුත් උගන්වන දෙය වෙනස්. ඒ මට්ටමට උගන්වන දෙයක් තිබෙනවා. අර උසස්පෙළට කියා දෙන්න අවශ්‍ය පාඩම හෝඩියේ පන්තියේදී කියා දුන්විට කියා දෙන්න පුළුවන් කෙනෙකුට ගිහින් ඒ පාඩම කරන්න පුළුවන්. ඒ ව්‍යාකරණය සියල්ලම. නමුත් එලක් වෙන්නේ නැහැ. කිසිම වැඩක්

වෙන්නේ නැහැ. වියාට ගෝධියටත් පාස් වෙන්න බඟහැ. ඉගෙනගැනීම මූලමනින්ම විපාම වී යනවා.

පුද්ගලත්වයෙන් තොරව සිදුවන සිදුවීම් තිබෙනවා. පුද්ගලත්වයක් ආරෝපනය වන සිදුවීම් ද තිබෙනවා. මේ දෙක වෙන්කර ගත්වීට ප්‍රශ්නයක් නැහැ. ඇසෙනවානේ. අයිම පුද්ගලත්වයෙන් තොරව සිදුවෙන එකක්. ඒ කියන්නේ කනේ ධිවති තරංගයක් ස්ථාපිත වීමට පුද්ගලත්වයක් නැහැනේ. පුද්ගලයෙකු සිටින්න අවශ්‍ය නැහැනේ මමත්වයක් අවශ්‍ය නැහැනේ. සත්වයෙකු සිටින්න අවශ්‍ය නැහැ විය යාන්ත්‍රික ක්‍රියාවලියක්. හෝතික ක්‍රියාවලියක්නේ. ධිවති තරංගක් ගිහින් කන් බෙරේ වදිනවා. විසේ කන් බෙරේ වදිනවීට එතැන් ස්නායුවක් උත්තේපනය වී මොළයට යනවා. සත්වයෙකු පුද්ගලයෙකු මමත්වයක් නැහැ ඔය රික වෙනවා. මමත්වය වින්නේ ඉන් පසු. පුද්ගලත්වය වින්නේ පසුව. වදිමක් පටන්ගත්වීට තමා පුද්ගලත්වය වින්නේ. ඒ පුද්ගලත්වය උඩ ආ මෙයට මා කැමතිද අකමැතිද මා කැමති නම් මට දිගටම අසාගෙන සිටින්න අවශ්‍යයයි. මා අකමැතියි ඒ නිසා මෙය නොඅසා සිටින්න අවශ්‍යයයි. වියට තමා පුද්ගලත්වය මමත්වය කියන්නේ. විය දිගටම නැහැ. විය මතුවෙන වෙළාවක් තිබෙනවා. මුලින් නැහැ. මමත්වයෙන් තොරව තමා අර මූලික අන්දැකීම ලැබෙන්නේ. ඉන් පසුවයි මමත්වය මතුවෙන්නේ. මමත්වය කනේ නැහැ. මමත්වය ගැඩිදෙයේන් නැහැ. ඒ දෙක එකතු වුණු තැනත් මමත්වය නැහැ. මමත්වය වින්නේ බොහෝම පසුව. ඒ නිසා ඒ වින්නේ මතුවෙන මමත්වය ගැන සිතියෙන් සිටින්න. විතන සිතියෙන් සිටින්න ප්‍රාථමික අපට. ආ මෙයට කවුද කැමති නැත්තේ. මෙයට කවුද කැමති. අපට අහන්න ප්‍රාථමික. මෙයට මා කැමතියි කියනවානේ ඒ කවුද 'මම' කියන්නේ? කවුද ඒ කැමති. කවුද අකමැති. මේ අකමැති දෙයට කැමති වෙන්න බැරිද. ඒ ප්‍රශ්නය අසන්න.

අප කියනවානේ මෙය රසයි මෙය රස නැහැ. රස දෙයට කැමතියි රස නැති දෙයට කැමති නැහැ. ඒ තමා ‘මම’. වියට තමා ‘මම’ කිය කියන්නේ. ඒ ‘මම’ අප සිතනවා තිකන් කළ ගලක් වගේ හර් ස්ථීර දැඩි වෙනස් නොවෙන ස්වභාවයක්. ව්වති දෙයක් නැහැ මෙතන. ඒ ‘මම’ වෙනස් කරන්න පුළුවන්. කැමති දෙයට අකමැති වෙන්න පුළුවන්. අකමැති දෙයට කැමති වෙන්න පුළුවන්. රස දෙය රස නැති වෙන්න පුළුවන්. රස නැති දෙය රස කරගන්න පුළුවන්. ඒ සියල්ල පුළුවන්. මමත්වය වෙනස් කරගන්න පුළුවන් දෙයක්. දහමේ කියන මමත්වය ව්හෙමයි. වය ව්සේ කරගන්න කියලයි දහම කියන්නේ. වය තමා සැබෑ ආරිය භාවනාව කිය විස්තර කරන්නේ. ඔය ඉන්දිය භාවනා සූත්‍රයේ අරිය භාවනාව ලෙසට ආරියය විෂයෙහි ඉන්දිය භාවනා විස්තර කරන්නේ ඒ ආකාරයට. කෙසේද මේ මමත්වය වෙනස් කරගන්නේ? මමත්වය කිය කිවේ වියට මිස වෙන පුද්ගලයෙකුට නොවේ. කැමති වෙනවා. අකමැති වෙනවා. මෙය ලස්සනයි. මෙය කැනයි. මෙය මිහිරයි. මෙය අම්හිරයි. රසයි. රස නැහැ. මෙයින් සතුව වෙනවා මෙයින් අසතුව වෙනවා. සොම්ඩසට පත්වෙනවා. දුම්ඩසට පත්වෙනවා. මේ සියල්ලම අවශ්‍යනම් වෙනස් කරගන්න පුළුවන්. සම්පූර්ණායෙන් කන්පට හරවන්න පුළුවන් උඩු යටුකුරු කරන්න පුළුවන් සිහියට. ඒ නිසා මෙතන ස්ථීර මලෙක් නැහැ. නොවෙනස් වෙන මලෙක් නැහැ. වෙනස් කරන්න බැර මමත්වයක් නැහැ. ඒ මමත්වය වෙනස් කළවිට ප්‍රතිචලුය වෙනස් වෙනවා. දුක වෙනස් වෙනවා.

අවසාන වශයෙන් සියල්ල තිබෙන්නේ අපේ අතේ. කාගෙවත් අතේ නොවේ. ගුරුවිරයෙකුගේ අත්වත් පොතකවත් නොවේ. මේ සියල්ල තිබෙන්නේ අපේ අතේ. පාරත් මෙතනමයි තිබෙන්නේ. ගමනත් අපේ අතේ. ඒ නිසා අපී අපේ ගමන යමු. කටුරු මොනවා කිවත් ඒ කියන දෙයකින් ගමනට උදුවිවක් වෙනවා නම් ඒ උදුවිව යමු. අරගෙන අපේ ගමන යමු. ඒ

අධිජ්‍යානය මේ පෝදා වැඩසටහන අවසානයේ අප හදුවතින්ම ඇතිකරගතිමු.

මේ ලබුණු අවස්ථාව අප කාටත් වාසනාවක්. හාගෙයක්. පුත්‍යවන්ත වූ ද්‍රව්‍යක්. අප හැමදෙනාම විකට විකතු වී කළුනානු මිතුයන් සේ විකම ආධ්‍යත්මික ප්‍රව්‍ලක සාමාජික සාමාජිකාවන් සේ සාමූහික හාවනාවේ යෙදුණා. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මෙනෙහි කිරීම් විඛුද අවස්ථාවක් ලබන්නට අප හැමදෙනාම බොහෝ පින්කොට තිබෙනවා. බොහෝ පුත්‍යවන්තයි. ඒ ගැන මේ ද්‍රව්‍ය අවසානයෙන් අපි ආපසු හැර බලා සතුවූ වෙමු. ඒ වගේම මේ හැම දෙනා සමගම ඒ සතුව බෙදාගමු. හැම දෙනාටම අප කෘතවේදී වෙමු. මේ වැඩසටහන ඒ හැමදෙනාගෙම සහසාගිත්වය නිසයි සිදුවුණේ. ඒ කෘතවේදීත්වය සිතේ ඇතිකරගෙන අප පුත්‍යනුමෝදනා කරමු මේ වැඩසටහන සාර්ථක කරගන්න අනුග්‍රහය දැක්වූ කළුනානු මිතුයන් සිහිපත් කරගෙන. විතුමන්ලාටත් ඔබ අප හැමදෙනාටමත් මේ ආර්ය මාර්ගයේ නොහැවෙන් ඉදිරියට යන්න අවශ්‍ය කායික මානසික නිරෝගිතාවය කළුනානු මිතු ආශ්‍ය විවේකය සහ ඕනෑකම ගැමුරින්ම ඇතිවේවා.

හැමදෙනාටම තෙරැවන් සරණය!

නිල්ලම පරිභාන පොත් පෙළ

1. මමත්වයේ මූලාව
2. අසිරීමත් බොදු මග
3. ඔබේම ඇසින් ලෝකය දැකින්න
4. ආදරය කේපය සහ මෙත්මිය
5. නිහඹ සිතක මහිම
6. "මම" මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යන්වය
8. රන් වන් සිතක්
9. නිවහන සසර එ?
10. දැනුමේ අදුරින් - ප්‍රදානේ ආලෝකයට
11. මූලසුන සිහියට
12. අවසාන නිමේෂය
13. නිදහසේ මාවත
14. පරම තිළිණය ගුද්ධාවයි
15. සුරක්ෂිත බවේ සත්‍යය හා මිත්‍යාව
16. බෝසන් හමුව
17. හිස් ඇසේ
18. ඔබ ඔබමද?
19. පැවැත්මේ වකුයෙන් නැවැත්මේ වකුයට
20. සිතුවිලි වැළීම සහ සිහිය වැළීම
21. ආධ්‍යාත්මික ස්නානය
22. ග්‍රාවක
23. ප්‍රාතිහාරය
24. පාර්ලනා සහ අධිෂ්ථාන
25. සිතුවිල්ලෙන් එහා
26. නැවතුම් තිත
27. අසුන්දර විවිධත්වය සහ සෞදුරු එකාග්‍රතාවය
28. එලොව මෙලොව දැකින සිහින
29. සිත දිනා ජයගන්න
30. නිවෙන සිතක පහන් එලිය

31. ඇති හැටි
32. ගෝගියෙකුගේ උපත
33. බියගුලු මමත්වය
34. ඇයි?
35. සසර බමනය